

බල දහම දැක ගනීම් - 2

මධ්‍යම ප්‍රතිපාදාව



මෙමට ඇති පෙනුම සිටියා යාමට යා පෙන්වයා ලැබුයායි හා මානවීන් වල නොවේයා පමණි. වයිස් ප්‍රතිපාදාව ඉහළ පෙන්වයා නම් එහි දාය තුවෙන් පෙන්ව ඇත්තේ වෙතෙන් ආවුරුදු ප්‍රතිපාදා නම් මානවීන් දාය යායා. දාය යායා ප්‍රතිපාදා නම් මානවීන් එහි තිබුණි. තුළින් යුතු ඇත්ත දායායින්, මොඩ්සිය යුතු මානවීන් නම් නැත්තේ එහි ප්‍රතිපාදා නම් මානවීන් නැත්තේ එහි ප්‍රතිපාදා නම් මානවීන් නැත්තේ එහි ප්‍රතිපාදා නම් මානවීන්. මානවීන් නැත්තේ එහි ප්‍රතිපාදා නම් මානවීන් නැත්තේ එහි ප්‍රතිපාදා නම් මානවීන්. මානවීන් නැත්තේ එහි ප්‍රතිපාදා නම් මානවීන්. මානවීන් නැත්තේ එහි ප්‍රතිපාදා නම් මානවීන්.

E-mail : koggalage@yahoo.com
Web : <http://ravi.harimaga.com>
Mobile : 0777 234 239



විද්‍යා දාය දාය මානවීන් නො දී ප්‍රතිපාදා.

රච්ච කොග්ගලගේ

බුද්‍ර දහම දැක ගනීම් - 2

මධ්‍යම ප්‍රතිපදාව

2013 වර්ෂයේදී නුගේගොඩ සුහදාරාමයේදී
මහාචාර්ය රජී කොග්ගලගේ මහතා විසින්
පැවත්වූ ධම් සාකච්ඡා කිහිපයක්

2014 මාර්තු

පුව්ම මුද්‍රණය : 2014 මාර්තු

ISBN 978-955-41184-1-6

පොත පිළිබඳ විමසීම්:

මහාචාර්ය රචනු කොග්ගලගේ
Email: koggalage@yahoo.com
Web: <http://ravi.harimaga.com>
Mobile : 0777234239

මුද්‍රණය:
කොළඹ ප්‍රින්ටරස්
17/2, පැහැරිවත්ත පාර, ගැංගොඩ්වල
නුගේගොඩ
දුක්: 011 4 870 333

අම් දානය සඳහා නොමිලයේ බෙදා දීම පිණිසයි.

හැඳින්වීම

මැදුම් පිළිවෙත යනු ආරය මාර්ගයයි. බුදු දහමකින් ප්‍රයෝජනයක් ලබනවා යනු ආරය මාර්ගයට පැමිණියි. එසේ නොවුවහොත් ඉතා කළාතුරකින් ලැබූ ස්ක්‍රී සම්පත්තිය අපතේ යටා අනු ආගමිකයෙකු මෙන්ම අනත්ත සසරේ ගමන් කරමින් වැඩි කාලයක් සතර අපායේ ගත කිරීමට සිදුවනු ඇත. තැවත වතාවක් මනුෂ්‍ය ජ්විතයක් ලබා, බුදු දහමක් අසන්නට ලැබීම හෙවත් ස්ක්‍රී සම්පත්තියක් ලැබීම ඉතාමත්ම කළාතුරකින් සිදු වන්නකි.

මැදුම් පිළිවෙත යනු අනත්ත දෙකකට නොවැටීම පමණක් යයි සමහර විට සිතිය හැක. නමුත් කාමසුබල්ලිකානුයෝගය හෝ අත්තකිලමතානුයෝගයට නොවැටීම පමණක් ආරය මාර්ගය නොවේ. ඒවා සැබැවින්ම අත්හල යුතු අනත්ත පමණි. දැකිය යුතු, දැනගත යුතු අනත්ත දෙකක් ඇති බවත්, මැද තැවරිය යුතු නොවන බවකින් තේහාව ස්ක්‍රී කරන මධ්‍යම ප්‍රතිපදාවට පැමිණිය හැකි බවත් ම්‍යෙකු සූත්‍රයේදී ඩය ආකාරයකින් විස්තර කිරීම, ආරය මාර්ගය යනු කුමක්දායි හඳුනාගැනීමට ඉතා උපකාරී වනු ඇත. ‘බුදු දහම දැක ගනිමු 1 - පටිව්ව සමුප්පාද සාකච්චාවා’ පොත කියවා අදහස් දැක්වූ නොයෙක් ගිහි පැවැදි ධමිය සෞයන්නන් නිසාත්, මවුන්ගෙන් සමහරක් මෙතෙක් තිබූ මිථ්‍යා දාශ්වී වලින් මිදීමට මෙය උපකාරී වූ බව සඳහන් කළ නිසාත්, තවත් සාකච්චාවා කිහිපයක එකතුවක් ලෙස දෙවන පොතත් මෙලෙස එම් දැක්වීමට අදහස් කරන ලදී.

රහත් වන තුරුම කෙලෙස් සම්පූර්ණයෙන් දුරු නොවන අතර, එක් එක් කෙලෙස් මට්ටම් වලදී දහම තේරුම් යන්නේ වෙනස් වෙනස් ආකාරයටයි. මෙහි පැහැදිලි කිරීම් අපගේ කෙලෙස් මට්ටම අනුව අවබෝධ වී ඇති පමණින් නිසාත්, අසන්නන්ගේ අවබෝධය මවුන්ගේ ප්‍රයා මට්ටම අනුව වෙනස් වන නිසාත්, මෙහි ඇති කරුණු එලෙසම පිළි නොගෙත, තැවත තැවත තුවෙන් විමස්මින්, සාකච්චාවා කරමින්, භාවනාවට යොදා ගැනීමම සුදුසු වනු ඇත. සැම සෙනසුරාදාවකම තුළේගොඩ සුහදාරාමයේ පැවැත්වෙන මෙවැනි වැඩසටහන් වලට සහභාගි වෙමින් නොයෙකුත් ආකාරයට ධමිය විමස්මට උද්වී වෙමින්ද,

මුදණයට දායක වෙමින්ද මෙම පොත තොමිලේ බෙදා නැරීමට උපකාර වූ සියලු දෙනාට මෙම උතුම ධම් දානමය පින නිවන් පිශීසම හේතු වාසනා වේවා. ඉන්දුන් තලවත්ත මහත්මිය විසින් නැසී ගිය ආර්. ද එස්. තලවත්ත පියාණන්, කුරෙලින් ද කොස්තා මැණියන් සහ ජේන් ජයසිංහ උපාසිකාවට පින් පිශීසත් දායකත්වය ලබා දී ඇත. සවන් දෙන අතර එලෙසම පරිසනක ගත කිරීම පහසු තොවුවත්, වෙහෙස තොබලා එය මැනවින් ඉටු කළ දිල්රුක්ෂි මහත්මියටත්, පිටකවරය සඳහා අවශ්‍ය රු සටහන් සපයා දුන් කිත්සිර සමරසිංහ මහතාටත්, පිටකවරය අගනා ලෙස නිම කර දුන් අමිල මහතාටත්, මනා නිමාවකින් මුදණය කරදුන් මුදණාලාධිපති ඇතුළු සේවක මණ්ඩලයටත් ඉක්මන් දම්වබෝධය පිශීසම මේ පින් හේතු වාසනා වේවා.

භාවනා මාත්‍රියට මා යොමුකළ අපවත්තේ වදාළ පූජා අමතගවේසි හිමියන්ටත්, මා මෙලොවට බිජිකළ දායාබර මැණියන් ඇතුළු අනෙකුත් මියගිය සියලු දෙනාටත් මේ පින් නිවන් අවබෝධය පිශීසම හේතු වාසනා වේවා. දම්වබෝධයට දුනටත් උපකාරී වන කටුකරුන්දේ යානානන්ද හිමියන්ටත්, මාන්කඩ්වල සුදුස්සන හිමි, පිටිගල ගුණරත්න හිමි ඇතුළු සියලුම කළුයාන මිතුයන් වහන්සේලාටත්, පවුලේ සැමටත් මේ උතුම දම්දානමය පින නිවන් අවබෝධය පිශීසම හේතු වාසනා වේවා.

දම්දානයක් වශයෙන් මෙම පොත නැවත මුදණය කොට තොමිලේ බෙදානැරීමට ඕනෑම අයෙකුට අවසර ඇත. මෙහි පිටපතක් අන්තර්ජාලයෙන් ලබා ගැනීමට පහත සඳහන් වෙබ් අඩවියට පිවිසෙන්න.

රචිත කොග්ගලගේ

Email: koggalage@yahoo.com

Web: <http://ravi.harimaga.com>

Mobile : 0777234239

2013 නොවැම්බර 09 වැනි දින සුභණාරාමයේදී
මහාචාර්ය රඩ් කොරෝලගේ මහතා විසින් ම්‍ර්යාකාශ සූත්‍රය පූජාරෙන්
පැවැත්වා ධම් සාකච්ඡාව
මධ්‍යම ප්‍රතිපදාව

ලෝකෝත්තර සම්මා දිවිධිය විස්තර කරලා තියෙන එක විදියක් තමයි දුක්, දුක් සමුදය, නිරෝධය, මාර්ගය පිළිබඳ දැක්ම. මේ පිළිබඳව අවබෝධයක් තියෙනවා නම් සම්මා දිවිධිය ඇති කරගන්න පූජාරෙන්. තවත් ක්‍රමයක් තමයි ලෝකය, ලෝක සමුදය, ලෝක නිරෝධය, මාර්ගය පිළිබඳ දැක්ම. එය නිවැරදිව දකින කෙනාටත් පූජාරෙන් සම්මා දිවිධිය ඇති කරගන්න. මේ කියන්නේ ලෝකෝත්තර සම්මා දිවිධිය, එහෙම නැතුව ලෝකයට අයිති ලොකික සම්මා දිවිධිය නෙවෙයි. එනම් ආර්ය මාර්ගයට අයිති සම්මා දිවිධිය. තව විදියක් තමයි රුපය, රුප සමුදය, නිරෝධය, මාර්ගය ගැන දැක්ම. මේ පිළිබඳව අවබෝධයෙන් ඉන්න කෙනාටත් මාර්ගය පෙනෙනවා, එතකාටත් පූජාරෙන් සම්මා දිවිධිය ඇති කරගන්න. සලායතන, සලායතන සමුදය, නිරෝධය, මාර්ගය ගැන දැක්ම. සමුදය කියන්නේ හටගන්න තියෙන හේතු. සමුදය යෙදෙන්නේ නැත්තම් නිරෝධය පෙනෙන්නත් ඕනෑම්. හටගන්න හේතු යෙදෙන්නේ නැත්තම් හට නොගන්න බව අවබෝධ වෙන්නත් ඕනෑම්. එක තමයි නිරෝධය. එහෙනම් ඒ සඳහා තියෙන මාර්ගය මොකක්ද - එතැනිනුත් පූජාරෙන් කෙනෙකුට සම්මා දිවිධිය ඇති කරගන්න.

මිකේ අනිත් පැත්ත තමයි - ඔය හතරේ අවබෝධය නැත්තම් සම්මා දිවිධිය නැහැ. සම්මා දිවිධිය තියෙනවා නම් ඔය පිළිබඳව නුවණක් එන්න ඕනෑම්. ඒ නුවණට කියනවා සත්‍ය යානය කියලා. යාන වර්ග තුනක් තියෙනවා - සත්‍ය යානය, කෘත්‍ය යානය, කෘත යානය. කෘත යානය කියන්නේ යම්කිසි දෙයක් කරලා ඉවරයි, තවත් කරන්න දෙයක් නැහැ කියලා නුවණක් පහළ වෙනවා. කෘත්‍ය කියන්නේ කරන්න ඕනෑම් වැඩිහි යෙදෙනවා - මාර්ගය ව්‍යුහය කියන එක. මාර්ගය ව්‍යුහ කෙනා තමයි කවදා හරි අවසන් කරන්නේ - කරලා ඉවරයි කියලා නුවණක් එයාට එනවා. තවත් කළ යුතු දෙයක් නැහැ කියන අවබෝධය එන්න ඕනෑම් කෘත්‍ය අවසන් වෙනකාට. එතෙක් ඉන්නේ කෘත්‍යයෙහි - මාර්ගයේ යෙදෙනවා. කෘත්‍යයක යෙදෙන්න නම් ඒ ගැන මොදා

අවබෝධයක් තියෙන්න සිනේ. මාරුගය ගැන අවබෝධයක් තියෙන කෙනාට තමයි මාරුගය වඩින්න පුළුවන්. ඒ අවබෝධයට කියනවා සත්‍ය ඇශානය කියලා. සත්‍ය විදියට දැනගත්ත කෙනා තමයි කෘත්‍ය කරන්නේ. කෘත්‍යයේ යෙදෙන කෙනා තමයි කෘත ඇශානයට පත්වෙන්නේ. ආර්ය මාරුගය මේ වගේ දෙයක්.

සත්‍යයක් වැඩයෙන් දැනගැනීම තමයි සම්මා දිවිධිය - හරි දැක්ම. දුකු, දුකු සමුද්‍ය, නිරෝධය, මාරුගය ගැන හොඳ අවබෝධයක් එනවා. එයාට සත්‍ය ඇශානය තියෙනවා. ඒක තමයි සම්මා දිවිධිය. එහෙම නැත්තම් ලෝකය කියන්නෙත් දුකුටමයි, ලෝකය පවතින්නේ දුකු මතමයි කියලා දේශනා කරලා තියෙනවා. ලෝකය පිළිබඳව අවබෝධ කරන විටත් සත්‍ය ඇශානය. නැත්තම් රුපය පිළිබඳව - ඉති රුපං ඉති රුපස්සසමුද්‍යෝ ඉති රුපස්සඅතක්ගමා - අතක්ගමා කියන්නේ නිරුද්ධ වීම. සමුද්‍ය නැත්තම් නිරෝධයි. එතකොට රුපයක් ගැන කථා කරන්න බැහැ. එහෙම නම් ඒ සඳහා මාරුගය මොකක්ද? මේ අවබෝධය එනකොට සත්‍ය ඇශානය, එහෙම නැත්තම් නැත්තම් සම්මා දිවිධිය. සම්මා දිවිධිය ආවා කියන්නේ කෘත්‍ය තවම කරලා ඉවර නැහැ. අවබෝධ කලා පමණයි. නිවන් දැක්කා නෙවෙයි. මාරුගල ලැබුවා නෙවෙයි. මාරුගය මොකක්ද කියලා අවබෝධයක් ආවා. මාරුගයට වැටුනා විතරයි. අධිවේදී මාරුගයට වැටුනා කියන්නේ එහා කෙළවරට ගියා නෙවෙයි. මාරුගය පටන් ගත්තා, රේටපස්සේ මාරුගයේ යනවා. ඒකට තමයි කෘත්‍ය කියන්නේ. කෘත්‍ය තමයි සම්මා දිවිධිය තියන්නේ. දැන් ඉන්නේ වැරදි පාරෙද හරි පාරෙද කියලා තමන්ට ලොකු විශ්වාසයක් එන්න සිනේ. මේ ආර්ය මාරුගයද නැත්ද කියලා පැහැදිලි අවබෝධයක් එනවා සත්‍ය ඇශානය එනකොට. එහෙම නැති නම් සම්මා දිවිධිය එනකොට. සම්මා දිවිධිය ආප්‍ර කෙනාට නැවත ගැටළුවක් නැහැ මේ සම්මා සංක්ෂේපද, සම්මා වාචා කියලා. සම්මා දිවිධිය නැතිවුනාම තමයි තැනින් තැන ගිහින් අහන්න සිනේ අප්‍ර ඉන්නේ හරි මාරුගයේද කියලා. ඇයි අහන්නේ? මාරුගය හරිද කියලා දන්නේ නැති නිසා. දැනගත්ත කෙනාට තැනින් තැන ගිහින් අහන්න අවශ්‍ය නැහැ.

මේ සම්මා දිවිධීය ඇති කරගන්න තොයෙක් විධි තමයි කිවිවේ. දුකෙකි යානං, දුකු සමුද්‍යය යානං, දුකු නිරෝධයේ යානං, මගෙ යානං කියන්නේ එක විදියක්. නැතිනම් ලෝකය, සමුද්‍ය, නිරෝධය, මාර්ගය මොකක්ද කියන එක. මෙක දැක්ක කෙනාට සම්මා දිවිධීය තියෙනවා. නැතිනම් රුපය, සමුද්‍ය, නිරෝධය, මාර්ගය මොකක්ද කියන එක. සලායතන කියන්නේ මොනවාද, ඒවා ඇතිවෙන්නේ ඇයි - සලායතනය, සලායතන සමුද්‍ය, නිරෝධය සහ මාර්ගය ගැන දන්න කෙනාට සම්මා දිවිධීය තියෙනවා. නැවත තැන් තැන් වලින් අහන්න දෙයක් නැහැ. කුවරු හරි වැරදි දෙයක් කිවිවෝත් අවබෝධය තියෙන නිසා මාර්ගය නෙවෙයි කියලා දන්නවා.

බුදු දහම උද්‍යිත කරගන්න ඕනෑම ඔන්න ඔය සම්මා දිවිධීය ඇති කරගන්න - තිවැරදි දැක්ම. දහම අහලා තමන් තුළින් දකින්න ඕනෑම - ජානතො පසුතො. හරි දහම ඇහෙන්නත් ඕනෑම, හරි විදියට දකින්නත් ඕනෑම. හරි දහම ඇහුනත් හරි විදියට දැක්කේ නැත්නම් ඒත් දන්නේ නැහැ. වැරදි දහමක් අහලා ඒක දැක්කත් ඒත් දැක්කේ නැහැ. ඩමියට එකගද කියලා බලන්නත් ඕනෑම. සම්මා දිවිධීය තියෙන කෙනා තමයි ආයසීෂ්‍යාංගික මාර්ගය, ලෝකෝත්තර මාර්ගය වඩන්නේ. කඩත්‍ය කරන්න ප්‍රාථමන් එයාට. ඒ මාර්ගයට නමක් දෙනවා මධ්‍යම ප්‍රතිපදාව කියලා - මැදුම් පිළිවෙත. ඒක තමයි ආයසීෂ්‍යාංගික මාර්ගය. තමන් මධ්‍යම ප්‍රතිපදාවේ ඉන්නවාද නැත්ද කියලා දුනගන්නේ - අන්ත වලට වැටෙන්නේ නැහැ. අත්හල යුතු අන්ත දෙක තමයි කාමසුබලිකානුයොයය සහ අත්කිලම්පානුයොයය. ඇත් නැත කියන අන්ත දෙකටම වැටෙන්නත් බැහැ. ඒක තමයි මධ්‍යම ප්‍රතිපදාව නැතිනම් මැදුම් පිළිවෙත. බුදුරජාණන් වහන්සේ ඔහොම දේශනා කරනවා. අන්ත දෙකක් තියෙනවා ඒ අන්ත වලට වැටුනොත් මැදුම් පිළිවෙත නෙවෙයි. ඒ අන්ත වලට තොටුවී සිරින්නට ඕනෑම.

උඩන් තියෙන දැක්මට වඩා ගැඹුරක් තියෙනවා ආර්ය මාර්ගයේ - තිවන් මාර්ගයේ. ඒක බොහෝම ලස්සනට දේශනා කරලා තියෙනවා මත්සෙකි සූත්‍රයේ. බුදුරජාණන් වහන්සේ බොහෝම කෙටියෙන් දේශනා කරනවා අන්ත දෙකටම වැටෙන්නේ නැතිව මධ්‍යම ප්‍රතිපදාව වඩන්න කියලා. රළගට එතැනින් එහාට වඩන්වා. එතකොට ස්වාමීන් වහන්සේලා කරාවනවා මොකක්ද මේ කෙටියෙන් කියන්න ඇත්තේ,

මොනවද මේ අන්ත දෙක, මොකක්ද මැද? එක එක්කෙනා නොයෙක් අදහස් කියනවා - හය ආකාරයකට විස්තර කරනවා. රුපය එක අන්තයක්, නාමය අනික් අන්තය, වික්ද්‍යාණය මැද. එසුය එක අන්තයක්, එසු සමුදය තව අන්තයක්, එසු නිරෝධය මැද. අර්ය මාරුගය තේරුම් ගන්න නම් මොවා තේරුම් ගන්න ඕනෑ. එහෙම තැතිනම් අභ්‍යන්තර ආයතන එක අන්තයක්, බාහිර ආයතන තව අන්තයක්, වික්ද්‍යාණය මැද. අතිතය එක අන්තයක්, අනාගතය දෙවැනි අන්තය, වර්තමානය මැද. සැප වේදනාව එක් අන්තයක්, දුක් වේදනාව දෙවැනි අන්තය, උපේක්ෂා වේදනාව මැද. සක්කාය එක් අන්තයක්, සක්කාය සමුදය එක් අන්තයක්, සක්කාය නිරෝධය මැද. මෙහෙමත් මධ්‍යම ප්‍රතිපදාවට වැශෙන්න පුළුවන්. වර්තමානයේ කොයි එක හරිද කියලා තරක කරනවා වගේම ඒ කාලයෙන් ස්වාමීන් වහන්සේලා කරා වෙලා ඇත්ත දූනගන්න බුදුරජාණන් වහන්සේ ලගට ගිහිල්ලා කියනවා අපට මේ මේ අදහස් ආවා කියලා. එවිට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ සියල්ලම හරි කියලා. නමුත් එතැනදී බුදුරජාණන් වහන්සේ අදහස් කළේ එසුය එක අන්තයක්, එසු සමුදය තව අන්තයක්, එසු නිරෝධය තමයි මැද කියන එක. නමුත් ඔබලා කියන සියල්ලම හරි.

බුදුරජාණන් වහන්සේ දේශනා කරන ගාරාව - සෞ උහනෙක විදිකාන, මත්සෙකු මණා න ලිපුති, තං බැංමි මහා පුරිසෞති, සෞ ධ සිඛනිමවගා'ති. සෞ උහනෙක විදිකාන - අන්ත දෙකක් තියෙනවා, ඒ අන්ත දෙක දැකින්න. අන්ත දෙක දැකලා - මත්සෙකු මණා න ලිපුති - මැදත් තැවරෙන්නේ තැතිව - තං බැංමි මහා පුරිසෞති - මෙහෙම කෙනාට තමයි මහා පුරුෂයා කියලා කියන්නේ - සෞ ධ සිඛනිමවගා - සිබනිය කියන්නේ තේඟාව - ගැට ගහන මැහුම් කාරිය - තේඟාව ඉක්මවූ කෙනාට කියනවා මහා පුරුෂයා කියලා.

සම්මා දිවියිය ඇති වුනා නම් මේ හය ආකාරයටම ගැලපෙන්න ඕනෑ. එකකින් තමන් තේරුම් ගත්තා නම් අනෙක් සියල්ලටම ගැලපෙන්න ඕනෑ. එහෙම නොවුනා නම් ඒ දැක්මේ අඩුවක් තියෙනවා. මධ්‍යම ප්‍රතිපදාවේදී නිකන්ම වෙන වෙනම හෙවිවාට හරි යන්නේ තැහැ. එතකොට වවන ගොඩක් විතරයි. සම්මා දිවියිය ඇති වුනාත් හය වෙන්න දෙයක් තැහැ, ඉතුරු අංග වික වැශෙනවා. සම්මා දිවියිය තැති වුනක් තමන්ට පැහැදිලිව තේරුම් ගන්න පුළුවන් තවම නම්

ආයුත්ස්ථ්‍යාගික මාතිලද තෙවෙයි කියලා. එහෙම නැතිනම් මධ්‍යම ප්‍රතිපදාවේ තෙවෙයි කියලා. ඒ කියන්නේ තව ධමිය අහලා, විමසලා තව අවබෝධ කරගන්නම ඕනෑ. ගැලපෙන්නේ නැතිනම් දැනගන්න ධමිය දැකීමේ අඩුවක් තියෙනවා. ඒ විදියට තමයි ධමිය භෞයලා හරි අර්ය මාර්ගය තේරුම් ගන්න ඕනෑ. එක පැත්තකින් තේරුම් ගත්තා කියලා අනිත් ඒවාට ගැලපෙන්නේ නැත්තාම් මතක තියාගන්න තවම දැක්මේ අඩුවක් කියලා. ඒක භදාගන්න ධමිය භෞයන්න වෙනවා.

ස්පර්ශය එක අන්තයක්, ස්පර්ශ සමුදය තව අන්තයක්, ස්පර්ශ නිරෝධය මැද කියන එක අපි විස්තර වශයෙන් බලමු. සමුදය කියන්නේ හටගන්න තියෙන හේතුව. ස්පර්ශයක් හටගන්න තියෙන හේතුවට තමයි සමුදය කියන්නේ. සමුදය සකස් වූනොත් ස්පර්ශ නැවත හටගන්නවා. දුක හටගන්න සමුදය සකස් වූනොත් දුක හටගන්නවා. සමුදය සකස් වූනේ නැත්තාම් දුක හටගන්නේ නැහැ. ලෝකය හටගන්න හේතු ටික, සමුදය සකස් වූනොත් ලෝකය හටගන්නවා. සමුදය සකස් නොවූනොත් ලෝකය හටගන්නේ නැහැ. සළායතන වලට දුම්මොත් - සළායතන හටගන්න සමුදය (හේතු ටික) සකස් වූනොත් සළායතන හටගන්නවා. හේතු සකස් නොවූනොත් සළායතන හටගන්නේ නැහැ. සළායතන කියන්නේ ඇස, කන, නාසය, දිව, ගේරය, මනස. මොන වෙලාවේද හේතු සකස් නොවෙන්නේ, ඇහැක් හට නොගන්න? මේ මොහොතේ සමුදය සකස් නොවූනොත් රේලුග මොහොතේ හටගන්නේ නැහැ. සමුදය සකස් නොවූනොත් රේලුග මොහොතේ ඇහැක්, කනක්, නාසයක් හටගන්නේ නැහැ.

රේලුග මොහොතේ ඇහැ, කන, නාසය, දිව, ගේරය හටගන්නේ නැත්තාම් තමන් කුමතිද? බය හිතෙනවාද? ඒක තමයි තිවන කියන්නේ. තිවන් දැකින්න බය නම් කරන්න දෙයක් නැහැ. සංසාරයේ තව යන්න වෙනවා. අසංජු තලය කියන්නේ ඒක නොවෙයි. අසංජු තලය කියලත් එකක් තියෙනවා - හිත නැති කය විතරක් තියෙනවා, හිත් සකස් වෙන්නේ නැහැ. ඒකත් ධමියේ විස්තර කරනවා. න අසංජු සංඡී - මේ කියන්නේ අසංජු තලයේ ඉන්න කඩාව නොවෙයි. අර විදියට කියපු ගමන් හිතෙන්නේ ඇහැ, කන, නාසය, දිව, ගේරය නැත්තාම් අසංජු තලයේ තමයි කියලා. හිත නැති කය විතරක් තියෙන බණ ලොව. ඔහොම හිතන හින්දාම ධමියේ පැහැදිලිව දේශනා කරනවා මේ

කියන්නේ අසංජුව ඉන්නවා කියන එක නෙවයි. ත අසංජු සංඡී කියලාම පැහැදිලි කරනවා. එහෙම නැත්තම් සිහි විසංජු වූනාත් එහෙමයි. න විසංජු සංඡී - ඒ තත්වය ගැනත් නෙවයි මේ කියන්නේ. තිවන කියන්නේ අසංජුව ඉන්න එකත් නෙවයි, විසංජුව ඉන්න එකත් නෙවයි. ඇහැ අනු කරගැනීමක් ගැනත් නෙවයි මේ කියන්නේ. ඇහැ අනු වූනාත්ම ඇහෙන් සංඡා ගන්නේ නැහැනේ? එහෙම වූනා තම් තිවන් දැකින්න හර ලේසිය තේද? එහෙම නිවනක් ගැන නෙවයි මේ කියන්නේ. ඇස් අනු කරගෙන, ඇස් පියාගෙන හරි, නිදාගෙන ඉන්න කරාවක් නෙවයි මේ කියන්නේ.

ඇහැ, කන, නාසය, දිව, ග්‍රීරය වැඩ කරනවා, පාවිච්ච කරනවා. තමුත් මේවාට අහුවෙන්නේ නැහැ. එස්සයට අහුවෙන්නත් බැහැ, එස්ස සමුදයට අහුවෙන්නත් බැහැ. සලායතනයට අහුවෙන්නත් බැහැ, සලායතන සමුදයට අහුවෙන්නත් බැහැ. අතිතයට අහුවෙන්නත් බැහැ, අනාගතයට අහුවෙන්නත් බැහැ. රුපයට අහුවෙන්නත් බැහැ, නාමයට අහුවෙන්නත් බැහැ. සක්කායට අහුවෙන්නත් බැහැ, සක්කාය සමුදයට අහුවෙන්නත් බැහැ. ඕවා එකක්වත් නැතුව ආයතන පරිභරණයක් ගැන මේ කියන්නේ. සම්මා දිවිධිය ආවා තම් ඔය මක්කොටම ගැලපෙන්න ඕනෑම්.

කොහොමද අපි ඔය විදියට ඇහැ, කන ආදිය පාවිච්ච කරන්නේ? ගබිදයක් ඇහුනොත් - උදාහරණයක් වශයෙන් ගැන් එකේ ගබිදය - මොන ආයතනයෙන්ද ඒක දැන ගත්තේ? සෝත ආයතනයෙන්, කණේන්. එක ගබිදයක් අනිත් ගබිද වලින් වෙන් කරගත්තා. කණේන් කරන කෘත්‍ය තමයි අදාළ ගබිදය වෙන් කරලා දෙන එක. ඒ ගබිදය ගැන් එකේ ගබිදය කියලා දැනගන්නේ මතසෙන්. කලින් අත් දුකුපු ගැන් එකක ගබිදය. ඇස් පියාගෙන ඔය ගබිදය අහගෙන හිටියෙන් අපට ගැන් එකක් කැරෙකෙනවා කියලා හිතෙනවා. ඒ දැනගන්න ස්වභාවය. ඇහෙන ස්වභාවයෙන් ඒකට අදාළ ගබිදය වෙන් කරගත්තා අනිත් ගබිද වලින්. ඒ ගබිද සංඡාව අපි වෙන් කරගත්තා. රේගට ඒක දැනගන්න ස්වභාවය එනකොට මනසින් මොනවදෝ කරලා තියෙනවා. මේ මොහොත් ඇහෙන ගබිද සංඡාවට පෙර අත්දැක්ක, පුරු කරපු ස්වභාවයක් සම්බන්ධ කළා. සම්බන්ධ කරලා තමයි භදුන ගත්තේ ගැන් එකක් කියලා.

එළියේ ගැන් එකක් තියෙන කොට ඒක ලෝකය. ලෝකයට අයිති දෙයක්. එක රුපයක්. රුප විස්තර කරන්නේ සතර මහා ධාතු, නැතිනම් ඒවායේ උපාදාය රුප - පයිවි, ආපෝ, තේපෝ, වායෝ, වරණ, ගඟ, රස, ඕජා. එතකොට ගැන් එක කියන කොට ඒ ලක්ෂණ තියෙන රුපයක් තමයි හිතට එන්නේ - සතර මහා ධාතු රුපයක්. එක තියෙන්නේ බාහිරයේ. හිතේ තියෙන රුප සතර මහා ධාතු නොවේයි. හිතේ තියෙන ඒවාට රුප කියන්නේ නැහැ, ඒවා නාම. සිත් වල වරණ, ගඟ, රස, ඕජා නැහැ. ඒවාට කියන්නේ නාම කියලා. රුප ගොඩක් එකතු වුනාම එකට තමයි අපි ලෝකය කියන්නේ. දැනගන්න ස්වභාවය ලෝකයට අයිති රුපයක්. ගැන් එක කියන කොට දැනගන්න ස්වභාවය. ඇහුන ස්වභාවය නොවේයි. ඇහුන ස්වභාවය කියන්නේ ගබඳ සටහනක් විතරයි. ගබඳ සංඡාවක් තිබුණේ. කණෙන් අරන් දුන්නේ ගබඳ සංඡාවක් විතරයි. එක අපි දැනගන්න ස්වභාවය වෙන කොට ගැන් එකක් වෙලා. ගැන් එක තියෙන්නේ බාහිරයේ. ඕකට ලෝකය කියලත් කියනවා, රුපය කියලත් කියනවා, සතර මහා ධාතුවෙන් හැඳුනු දෙයක් කියනවා. මේක තමයි අපට තියෙන බාහිර ලෝකය.

බාහිර ලෝකය කියන්නේ මේ දැනගන්න ස්වභාවය. මේ මොහානේ අත්දිකින ස්වභාවයයි, එක උදවී කරගෙන දැනගන්න ස්වභාවය ලෝකයට අයිති දෙයක්. ගබඳය තිසා අපි දැනුවත් වෙන්නේ එළියේ තියෙන ලෝකයට අයිති ගැන් එකක් ගැන. ඒ දැනගන්න ස්වභාවයට උදවී වෙන ඒවා ලෙස දැනට අපට පෙනෙනවා මේ මොහානේ ගන්න ගබඳ සංඡාවයි, එකට අපි කළින් පුරු කරලා තියෙන, ඉතුරු කරගෙන තියෙන අපේ දැනුමකියි. ඒ දෙක එකතු කරලා අභිතෙන් හදුපු දෙයක් තමයි දන් දැනගත්ත ස්වභාවය. දැනගත්ත ස්වභාවය ගැන් එක. ගැන් එක තියෙන කොට ඒ දෙස බලන්න හිතෙනවා. බලන්න හිතෙනවා කියන්නේ නැවත ආයතනයක් උපද්ද්වනවා. ඇහැක් උපද්ද්වනවා දැකින්න. එතකොට තව ස්පර්ශයක් හදනවා. ස්පර්ශයක් හදන්න හේතු ටිකක් හටගත්තා. හේතු ටිකක් හටගත්තා කියන්නේ සමුදයක්. ගැන් එක කියෙන කොට සමුදයක් හටගෙන තියෙනවා, තව ආයතන හටගත්ත පූජිත්ත් අවශ්‍ය හේතු ටික සකස් කරලා තියෙනවා. නැවත අපට ඇහෙන් බලන්න හිතෙනවා. ඒ හැකියාව තියෙනවා. තව ඇහැක් උපද්දන්න

හැකියාව තියෙනවා. කනක් ඉපැදිල්වීමේ හැකියාව තියෙනවා. සමුදයක් තියෙනවා. ඔය හදලා තියෙන්නේ හටගන්න හේතු රික.

අපි දන්නවා ගැන් එක නම් බැලුවොත් මේ විදියට පෙනෙයි, ඇඟුවොත් මේ විදියට ඇඟුවොත් මේ විදියට අඟුවොත්, ගදක් සුවඳක් තියෙන දෙයක් නම් ඒ අදහස තියෙනවා, රසක් තියෙනවා නම් ඒ අදහස තියෙනවා. ඒක ගැන නැවත හිතුවොත් මේ විදියට හිතන්න පූර්වන් කියන ගතියක් තියෙනවා. එතකොට මේ ආයතන හයම ඉපැදිල්වීමේ හැකියාවක් තමයි දැන් මේ හදලා තියෙන්නේ. මික තමයි සමුදය. තව ස්පර්ශයක් හදන්න සමුදයක් හටගෙන. දැන් ලෝකය ගැන දුනගත්ත දෙය එස්ස සමුදය. මොකක් හරි බාහිර තියෙන රුපයක් ගැන දුනගත්තා නම් මේ ආයතන හයෙන් එකක් හරි කිහිපයක් හරි හදන්න හැකියාවක් තමයි මය සකස් කරලා තියෙන්නේ. ඒක එස්ස සමුදයක්. ඒකෙන් තේරුම් ගන්න ලෝකය ගැන දුනගත්තා නම්, රුපයක් ගැන දුනගත්තා නම්, බාහිර දෙයක් ගැන දුනගත්තා නම් මේ සකස් වෙලා තියෙන්නේ එස්ස සමුදය. නැවත ආයතනයක් උපදේශලා ස්පර්ශයක් ගන්න අවශ්‍ය රික තමයි මේ හදලා තියෙන්නේ - එස්ස සමුදය.

ලේ එස්ස සමුදය හදන්න අපට උදිව් වුනේ ගබාය. සේතු සම්ථස්සයක් තිසා තමයි ර්ලගට එස්ස සමුදයක් ඇතිවෙන්නේ. එතකොට ස්පර්ශය තියෙනවා, ඒ තිසා නැවත ස්පර්ශ සමුදයක් හදලා දෙනවා. එස්සය එක අන්තයක්, එස්ස සමුදය තව අන්තයක්. මේ අන්ත වල හිටියා නම් ඒ මධ්‍යම ප්‍රතිපදාව නොවෙයි. ඒ තිසා අහපු ලෝකය ගැන දුනගත්තා නම් ගැන් එක කියලා, ඒ අන්තයේ හිටියා නම් එස්ස සමුදය. ඒකත් මධ්‍යම ප්‍රතිපදාව නොවෙයි. ලෝකයට අයිති දෙයක් දුනගත්තා නම් ඒක එස්ස සමුදය. ඒක මධ්‍යම ප්‍රතිපදාව නොවෙයි. ස්පර්ශයෙන් නැවැත්තුවා නම් ඒකත් අන්තයක්. ඒකත් මාර්ගය නොවෙයි, මධ්‍යම ප්‍රතිපදාව නොවෙයි. එස්ස අන්තයේ හිටියත් මධ්‍යම ප්‍රතිපදාව නොවෙයි, එස්ස සමුදය අන්තයේ හිටියත් මධ්‍යම ප්‍රතිපදාවේ නොවෙයි.

එතකොට තේරුම් ගන්න ඕනෑ එස්ස නිරෝධා කියලා දෙයක් මැද තියෙනවා. ආර්ය මාර්ගයට වැවෙන්න නම්, මධ්‍යම ප්‍රතිපදාවට වැවෙන්න නම් එස්ස අන්තයේ ඉන්නත් බැහැ, සමුදය අන්තයේ ඉන්නත් බැහැ. මැද දුනගත්තාට ඒක අල්ලගන්නත් බැහැ - ම්‍රේකු මෙනා න ලිපුති. අපි හිතනවාට වැඩිය ගැහුරුයි. එතකොට සම්මා සංක්පේය

හොයන්න කලින් සම්මා දිවිධීය හොයන්න වෙනවා. උහය අන්තය දකින්න ඕනෑම - සො උහනේ විදිකාන මඟ්සේකු මණා ත ලිපෝති - මේ අන්ත දෙක දකින්න ඕනෑම. එස්සය එක අන්තයක්, එස්ස සමූදය තව අන්තයක්. රෘගට මැද තැවරෙන්නොත් නැතුව ඉන්න පුළුවන්කම ආපු කෙනා තේජාව නිරෝධ කරලා නිවන් අවබෝධ කරනවා. තං බැඳීම් මහා පුරිසොති, සොධ සිඛනිමච්චග - එහෙම කෙනාට තේජාව නැති කරන මහා පුරුෂයා කියලා කියනවා.

මික දැන් ධමියට ගලපලා බලන්න ඕනෑම තමන් ඉන්න තත්ත්වය. තමන් මැදුම් පිළිවෙතේද, ආරය මාරුගයේද ඉන්නේ කියලා. කාත්‍යාද මේ කරන්නේ - කාත්‍යානය. සත්‍ය ඇශානය තියෙන කෙනාට තමයි කාත්‍යා කරන්න පුළුවන් කියන එක තේරුම් ගන්න. සම්මා දිවිධීය ඇති කරගත්ත කෙනාට තමයි මාරුගය වඩන්න පුළුවන් වෙන්නේ. සම්මා දිවිධීය ඇති කරගත්තාද කියලා බලන්නේ එස්සය අන්තයටත් අභුවෙන්න බැහැ, සමූදය අන්තයටත් අභුවෙන්න බැහැ, නිරෝධය දකින්න ඕනෑම. ඔය ටික අවබෝධ කරන්න ඕනෑම. අවබෝධ කළා කියන්නේ අභු නොවුනා නොවේයි. සම්මා දිවිධීය ඇති කරගත්ත ඔය ටික දකින්න ඕනෑම. තේරුම් ගන්න ඕනෑම. ඒකෙන් සම්මා දිවිධීය ඇති කරගත්ත කෙනාටයි ඉතුරු මාරුග අංග එක්ක මාරුගය වඩන්න හැකියාව තියෙන්නේ, මැදුම් පිළිවෙතට එන්න හැකි වන්නේ.

එස්සය අන්තය කියන්නේ අපට කෙණෙන් ගබ්දය ඇහෙන මට්ටම - සෝත සම්ථස්සය. ඒකට යමක් දෙයක් කියලා දැනගන්න අන්තය තමයි එස්ස සමූදය. ඇහෙන හැම දෙයකටම අපි ලෝකයට අයිති දෙයකට (රුපයකට) සම්බන් කරනවා. යමක් දෙයක් කිවිවහම අපිට ශිහින් බලන්න ඕනෑම වෙනවා. තව ආයතනයක්, එස්සයක් හටගන්න සමූදය භද්‍රලා දදනවා. ඇඹුන් ගබ්දයක්, දැනුවත් වුනේ රුපයක්. ලෝකයට අයිති, බාහිර රුපයක්. ඇහෙන ගබ්දයට රුපයක් දුම්මොත් ඕය රුපය අලේ ආයතන හයෙන්ම අත්දැකීමේ හැකියාව තියෙනවා. හැකියාව තියෙනවා කියන්නේ නැවත ආයතනයක් ඉපදේශවීමේ හැකියාව තියෙනවා. නැවත ආයතනයක් උපදේශවනවා කියන්නේ සළායතනයන් වලින් එකක් තමයි උපදේශන්නේ. එතකොට ස්පර්ශයක් තමයි නැවත උපදේශන්නේ. එතකොට ස්පර්ශ සමූදයක් තමයි

දැන් හටගැනුනේ. ලෝකය ගැන දැනගන්නවා කියන්නේම අපට තව ආයතනයකින් ඕක මෙනෙහි කරන්න, දැනුවත් වෙන්න පුළුවන්. ඇහැළු, කන, නාසය, දිව, ගිරය, මනස මේ හයෙන් විනෑම එකකින් නැවත සිහි කරගැනීමේ, අත්දැකීමේ හැකියාවක් තියෙනවා. ඒ නිසා තමයි ඒකට කියන්නේ එසේ සමුද්‍යක් කියලා. ආයතනයක් හටගන්න හේතුව සකස් කලා බාහිර දෙයක් දැනගන්නවා කියන මට්ටමේදී.

අපි මෙපමණ කල් පුරුදු වෙලා තියෙන්නේ එහෙමයි. බාහිර දෙයක් ගැන දැනුවත් වෙනවාමයි. ඒ දැනුවත් වුනු දෙය නැවත මතක් කරගන්න පුළුවන්, මතක් කරගන්න සමුද්‍ය හදලා නිසා. අපි එනකාට වෙතත්‍යක් දක්කා. මත්‍යා සම්ථස්‍යය හදන්න සමුද්‍ය තියෙන නිසා අපට ඒක මතක් කරගන්න පුළුවන්. නැවත ගිහින් බැලුවාත් මේ වගේ වෙතත්‍යක් පෙනෙයි කියලා අදහසක් අපට තියෙනවා. ඒ කියන්නේ ඇහැක් උපදේශන්න සමුද්‍ය තියෙනවා. ඒක අල්ලලා බැලුවාත් මේ වගේ දැනයි කියලා අපට අදහසක් තියෙනවා. ඒ කියන්නේ කාය ස්පර්ශය හදන්න සමුද්‍ය සකස් කරලා. මෙතනට ගියොත් මේ වගේ සුවඳක් එයි කියලා අදහසක් අපට තියෙනවා. සාණ සම්ථස්‍යය හදන්න හේතු වික - සමුද්‍ය සකස් වෙලා. ගිලන්පස දිහා බලාගෙන ආවා නම් රස ගැනත් අදහසක් ඇවිල්ලා තියෙන්න පුළුවන්. වෙතත්‍යක් තියෙනවා කියලා දක්ලා ආයතන හයම හටගන්න සමුද්‍ය සකස් කරලා තියෙන්නේ.

වකු සම්ථස්‍යයෙන් දෙන්නේ රුප සංඡාවක්. ඇහැට අරන් දෙන්න පුළුවන් රුප සංඡාවක්, වර්ණ සංඡාවක් විතරයි. ඒ වර්ණ සංඡා මට්ටම තමයි වකු සම්ථස්‍යය. ඒ ගැන දැනුවත් වුනා එළියේ තියෙන වෙතත්‍යක් කියලා. ඒක මනසින් කරපු එස්‍ය සමුද්‍ය වෙනවා. එස්‍යය එක අන්තයක්, එස්‍ය සමුද්‍ය තව අන්තයක්. එස්‍ය සමුද්‍යට අභුවුනොත් ලෝකයේ යනවා, තව කම් කරන්න පුළුවන්. නොයෙන් වේතනා අපට එන්න පුළුවන් - ගිහිල්ලා බලන්න ඕනෑ, මල් පූජා කරන්න ඕනෑ, තව කෙනෙකුට ඒ ගැන කියන්න ඕනෑ ආදි වශයෙන්. කඩා කරන්නේ හොඳ දෙයක් වෙන්න පුළුවන් නමුත් ඒවා සසරේ යන්න හේතු වෙනවා. වේතනා කම් - එස්‍ය සමුද්‍ය.

එස්‍යය එක අන්තයක්, එස්‍ය සමුද්‍ය තව අන්තයක්. මේ දෙක තේරුම් ගන්න කෙනා තමයි ස්පර්ශ නිරෝධය ගැන හොයන්නේ. ස්පර්ශයට අභුවුනොත් සමුද්‍යටත් අභුවෙනවා. අපි පුරුදු කරලා

තියෙන්නේ එහෙමයි. මෙව්වර කල් සසරේ ආච්චී එහෙමයි. ආයතනයක් පාවිච්චී කරපු ගමන් ලෝකයට අයිති දේවල් දැනගත්තා. ආයතනයෙන් තැවැත්තුවේ නැහැ. ස්ථරී අන්තයෙන් තැවැත්තුවේ නැහැ. අපි ලෝකයට අයිති දෙයටම දුම්මා. සමුද්‍යත් හඳුවා. ගබ්දයක් ඇපුනොත් ඒකට අදාළ රුපය හදාලා ඉවරයි. හදන්නේ හිත ඇතුළෙන්. හිතේ පරණ අත්දැකීම තමයි එකතු කරගන්නේ, මොන ගබ්දයද කියලා භායන්නේ. උදා: ලේනොක්ගේ හඩ ඇහෙනවා. ඒ ගබ්ද සංඡාවක්, අපි ඒකට ලේනොක්ව දාලා ඉවරයි. සෝත සම්ථස්‍යයෙන් හදාලා දෙන්නේ ගබ්ද සංඡාව විතරයි. අපි එලියේ ලේනොක්ව හදාලා ඉවරයි - ඒක තමයි දැනුවත් වෙන ස්වභාවය.

දැනුවත් වෙන ස්වභාවයේ හිටියොත් මධ්‍යම ප්‍රතිපදාව නෙවෙයි. ලෝකයට අයිති දේවල් දැනගන්න මට්ටමේ හිටියොත් මධ්‍යම ප්‍රතිපදාව නෙවෙයි. අපි අන්තයක ඉන්නේ. ලෝකය අල්ලගෙන, ලෝකය භාරගෙන ඒ අන්තයේ ඉන්නේ. බාහිර ලෝකය භාරගෙන, ලෝකයට අභුවෙලා, ඒ කියන්නේ මාරයාට අභුවුනා. සසරේ යනවා. ලෝකයට අභුවුනා කියන්නේ ලෝකයෙන් මිදෙන මාරුය නෙවෙයි. ඒක ලෝකෝත්තර මාරුය වෙන්න බැහැ. ලෝකෝත්තර මාරුය වඩින්න කියලා ලෝකයේ තියෙන දේවල් අල්ලගෙන ඒකේ අනිත්‍ය බැලුවට හරියන්නේ නැහැ. අපි භායන්න ඕනෑම ලෝකයට අභුවුනේ, ලෝකය පිළිගත්තේ ඇයි කියලා. ලෝකය හටගත්තේ ඇයි කියලා - ලෝක සමුද්‍ය. ලෝකයයි, ලෝක සමුද්‍යයයි දකින කෙනාට ලෝක නිරෝධය තියෙනවා. ලෝකයට බැහැගෙන, ලෝකය පිළිගෙන ඒකේ අනිත්‍ය බලමින් සිටියාට නම් සමුද්‍ය ලැබෙන්නේ නැහැ. නිරෝධය ලැබෙන්නේ නැහැ. වෙනස් වෙනවා කියලා නම් දකියි. මෙසේ වෙනස් වෙනවා කියලා දැකීම ධම්යට අනුව මධ්‍යම ප්‍රතිපදාවද කියලා අපි නුවණීන් විමසන්න ඕනෑම. කවුරු හරි කිවිවොත් යම් දෙයක අනිත්‍ය බලමින් ඉන්න කියලා තමන්ට නුවණක් තියෙන්න ඕනෑම ඕක මධ්‍යම ප්‍රතිපදාවද නැත්තම් ආයුෂ්‍යාගික මාරුයද කියලා තේරුම් ගන්න.

බාහිර රුපයක් තියෙනවා - අපි ඒකේ ඇලෙනවා හේ ගැවෙනවා. ඒවා කෙළෙස්, කම්. කවුරුහරි කියනවා ඕකේ අනිත්‍ය බල බලා ඉන්න එතකොට ඇලීම් ගැටීම් නැතිවෙයි කියලා. එයා කියන එකත් ඇත්තක් තියෙනවා නමුත් අපි දක් වෙන්න ඕනෑම ඒකද මේ

මාරුය මාරුගය කියන එක තේරුම් ගන්න. මධ්‍යම ප්‍රතිපදාව ඕකද? අපි බැලුවත් නැතත් බාහිර දේවල් අනිතායයි. ඒ අනිතා බැලීම ලෝකයෙන් එතෙර වෙන මාරුගය නම් නෙවෙයි. ඒක ලෝකය යහපත් කරගන්න මාරුගයක් වෙයි. ලෝකයේ දේවල් වලට තණ්ඩාව ඇති කරගන්න ඕනෑ නැහැ කියලා අපි ඒකෙන් පටි කරන්නේ නැතුව පින් කරගන්න පුළුවන්. කුසල් කරගන්න පුළුවන්. තමුත් ඒක ලෝකෝත්තර සම්මා දිටියියෙන් ආපු දෙයක් නෙවෙයි. එතන ලෝකය, සමුද්‍ය, නිරෝධය, මාරුගය මොකක්ද කියලා දුක්කේ නැහැ. එහෙනම් ලෝකෝත්තර සම්මා දිටියිය යෙදුනේ නැහැ. ලෝකෝත්තර සම්මා දිටියිය නැත්නම් ඒක ලෝකෝත්තර ආය්සීෂ්යාරික මාරුගය නෙවෙයි. ඔතනයි සම්මා දිටියිය කියන එක භෞද්‍ය තේරුම් ගන්න ඕනෑ.

තව විදියකින් රුපය මොකක්ද, ඒ රුපය හටගන්නේ ඇයි - සමුද්‍ය මොකක්ද, ඒ සමුද්‍ය නැත්නම් ඕක නිරෝධය නේද, එහෙනම් ඒ සඳහා මාරුගය මොකක්ද - සත්‍ය ඇශානය වෙන්නේ එතකොටයි. එහෙම නැතුව රුපය තියෙනවා ඕක අනිතායයි, අනිතායයි, වෙනස්වෙලා යනවා කිවිවාට සම්මා දිටියිය එහෙම නැතිනම් ලෝකෝත්තර දුක්ම එතන නැහැ. ලෝකයෙන් මිදෙන දුක්ම එතන නැහැ. එතකොට අපි තේරුම් ගන්න ඕනෑ රුපය හටගැනීමට හේතුව - වික්‍රික්‍රිණය දැනගත්තේ කොහොමද යම් දෙයක් තියෙනවා කියලා. ගැන් එක් උපමාවේ නම් ගබාදය ඇපුන නිසා - සෝත සම්ථස්‍යයක් වුතු නිසාමයි ර්ලග දැනුවත් වීමට ආවේ. සෝත සම්ථස්‍යය වුනේ නැත්නම් ඒ දැනුවත් වීමට එන්නේ නැහැ. සෝත සම්ථස්‍යයේ ඇත්ත තත්ත්‍ය දුක්කේ නැති නිසාමයි - එස්ස සමුද්‍ය - ලෝකය අයිති රුපයක් හටගත්තේ. සෝත සම්ථස්‍යයේ ඇත්ත තත්ත්‍ය, ඇත්ත ඇති හැටියට දුක්කා නම් - සම්මා දිටියියෙන් දුක්කා නම්, නැතිනම් වතුරාරුය සත්‍යයෙන් දුක්කා නම්, එහෙම නැතිනම් එස්සය, එස්ස සමුද්‍ය, නිරෝධය, මාරුගය කියන වික නුවණීන් දුක්කා නම් ඒකට අඩුවෙන්නේ නැහැ.

එස්ස අන්තයට අඩුවෙලා ඉවරයි එස්ස සමුද්‍ය අන්තයට අඩුවෙනකොට. එස්ස සමුද්‍ය අන්තය බෙරගන්න පුළුවන් ඇපුනා විතරයි කියලා වත් නවත්ත ගත්තොත්. ඒකට අපි ලෝකය අයිති දේවල් පනවත්ත යන්නේ නැහැ. ඇපුනා විතරයි. දියේ දියි මතතා කියන්නේ ඒකද කියලා තමයි අපි භෞයන්න හදන්නේ. සුමෙත සුත මතතා

කියන්නේ ඒකද - ගබඳයක් ඇහුනා විතරයි. ඒ කියන මට්ටමෙන් ඇහුනා විතරයි කියන්නේ එස් අන්තයේ ඉන්නේ. සමූද්‍ය අන්තයට ගිහින් තැහැ. එක අන්තයකින් විතරක් බෙරුනා. ඒකත් ලොකු දෙයක් කරන්න පුළුවන් නම්. ගබඳයක් ඇහුනා නමුත් ඒකට ලෝකයට අයිති දෙයක් පනවන්නේ තැහැ. නමුත් ගබඳයක් තියෙනවා. එස්සයත් එක අන්තයක්. තවම හරිම දැක්මට ආවේ තැහැ. ඒ වුනාට රවටිල්ල භාගයක් කැඩුවා. ඇලෙන්න එපා කියන අන්ත දෙකත් එක අන්තයක් කැඩුවා. ලෝකය හදන අන්තය කඩන්න පුළුවන්. එස්ස සමූද්‍ය කඩන්න පුළුවන්. ලෝකය හැඳුවාත් නේ තැවත තැවතත් ආයතන උපද්ධවමින් ලෝකයේ යන්නේ. ඒ මට්ටම කඩන්න පුළුවන්.

ලෝකය කියන්නේ කාම වස්තු ටික. ඇහැට, කනට, නාසයට... අහුවෙන ඒවාට තමයි ලෝකය කියන්නේ. ඕවාට තමයි කාම වස්තු කියන්නේ. ඕවා පසුපස තමයි එලවන්නේ. කාමලෝක වලට ආසා කරනවා කියන්නේ ඕවාට ආසා කරන එක. ඒවා තමයි උද්වී වෙන්නේ තැවත කාමලෝකයේ උපදින්න. කාමලෝක කියන්නේ සතර අපාය, මනුෂ්‍ය, දිවා ලෝක. ඒවාට යන්න හේතු ටික තමයි ලෝකය හදලා සකස් කරන්නේ - සමූද්‍ය. කාම ලෝකය හටගන්න සමූද්‍ය. කාම වස්තු තමයි අපි ලෝකය කියන්නේ. ඇහෙන්, කනෙන්, නාසයෙන්, දිවෙන්, ගිරිරයෙන් අත්දැකින්න පුළුවන් පංච කාම වස්තු. ඒවා තමයි මේ හදලා තියෙන්නේ. ගබඳය ඇහුවා කියන්නේ සෝත සම්ථස්සයට කාම වස්තුවක් හැඳුවා. එක තමයි ලෝකය කියන්නේ. අපේ ආයතන වලින් අපට අත්දැකින්න පුළුවන් දෙයක් හැඳුවා. ඒ කියන්නේ තැවත ආයතන හැඳීමේ හැකියාව තියෙනවා. ආයතන හදන්නේ තමන්මයි. ආයතන හදන්න සමූද්‍ය හදන්නේත් අපි. අත්දැකින්න දේවල් තියෙන කොට ආයතන හදනවා ඒවා තැවත අත්දැකීම සඳහා.

මික තමයි කාම ලෝකයේ ස්වභාවය. අපිට ඕවා හදන්න තණභාව තියෙනවා. කැමැත්ත, ඇල්ම තියෙනවා. ඒකට අහුවෙන්නේ එක අන්තයකට ගියාම. ගබඳය ඇහෙන එකයි, ගබඳයට අදාළ රුපයක් පනවන එකයි වැඩ දෙකක්. ඒ දෙවෙනි එක ගැන තමයි අපි කජා කරන්නේ. ලෝකය හදන හැරී. සුතෙ සුත මතක වුනා නම් ලෝකය හදන මට්ටමට යන්න බැහැ. එතකොට දෙවෙනි අන්තය අතහරින්න පුළුවන් - ගබඳයක් විතරයි, රුපයක් විතරයි, ගද සුවඳක් විතරයි - ඒවා

ගැන එතනින් එහාට හිතන්න යන්නේ නැහැ. දෙවෙනි අන්තයෙන් මිදෙනවා. පලුවෙනි අන්තය තවම තියෙනවා. ඒ නිසා තමයි එස්සය මොකක්ද, එස්ස සමූදය මොකක්ද, නිරෝධය මොකක්ද, මාරුගය මොකක්ද - එතනම සමඟ දිවියීය තියෙනවා. ඒ මටටම තමයි බාහියට දුන් උපදේශය - දිවෙයි දිවි මතක, සුතෙ සුත මතක, මුතෙ මුත මතක, වික්‍රුණාතේ වික්‍රුණාත මතක හවිසෙනි කියලා.

එ දක්මට එනකොට එස්සය පිහිටන්නෙන් නැහැ. එස්ස අන්තයට අභුවෙන්නෙන් නැහැ. එතන මුලායතනය හටගන්නෙන් නැහැ. ගබාදය ඇහෙන කොට අපට අදහසක් තියෙනවා ගබාදය බාහිරයේ තියෙනවා කියලා. ඒක ඇභුවේ අභ්‍යන්තර ආයතනයෙන්. කනයි ගබාදයයි වෙන් කෙරුවා. ඒ වෙන් කිරීම තුළත් සියුම් විදියට ලෝකයට අභුවීමක් තියෙනවා. ඒක තමයි වික්‍රුණාණය කරන මායාව. ඇහිලා තමයි වෙන් කෙරුවේ. එතකොට කන පිළිගත්තා. සේතු ආයතනය හටගත්තා. ගබාදය පිළිගත්තා. වික්‍රුණාණය පිළිගත්තා. සේතු සම්ථස්සය හටගත්තා. එස්ස අන්තය කියන්නේ ඕකට. ස්පර්ශ අන්තය පිළිගත් කෙනා ඒකට බාහිර රුපයක් පනවලා ස්පර්ශ සමූදය අන්තයටත් යනවා. ඒක තමයි ලෝකයට අයිති දක්ම කියන්නේ. ලෝකයට අයිති සත්‍යය ගබාදයක් ඇභුතු වහාම රුපය පිළිගෙන, රුපය භාරගන්නවා. ලෝකේත්තර දක්ම පටන් ගන්නේ ලෝකයක් හැඳුවේ හිත ඇතුළේ තේද කියන ධම්තාවය අවබෝධ කළ විට. එදාට තමයි මෙතෙක් බාහිර යයි සිතා සිටි ලෝකය තමන් තුළ බව ද්‍රානගන්නේ. සම්ථස්සයක් උද්‍යුවී කරගෙන ලෝකයක් හැඳුවා. එස්ස අන්තයයි එස්ස සමූදය අන්තයයි.

සමූදය අන්තය කියන්නේ ලෝකය. බාහිර දෙයක් පැනවීම සමූදය අන්තය, නැත්තම දෙවෙනි අන්තය. සමූදය අන්තය දකින කොට ලෝකයෙන් මිදෙන මට්ටමටත් දැනුගන්න ඕනෑම්. අපි පනවපු ලෝකයක් කියන ඒක දකින්න ඕනෑම්. එහියේ තියෙන ස්වභාවය නෙවෙයි, හිතෙන් අපේ පෙර පුරුදු සමග තමයි ලෝකය පැනවීවේ. පෙර අත්දකීම් වික නැතිවුනා නම් මේ විදියට ලෝකය පනවන්නේ නැහැ. උදාහරණයේ ගැන් එකක් ගැන කළින් දක්ලා, අහලා නැත්තම ගබාද සංයුත ආවාට ගැන් එකක් හිතට පෙනෙන්නේ නැහැ. පෙර අවිද්‍යාවෙන් ගත් දෙයක් තමයි ගැන් එක කියලා හිතාගෙන ඉන්නේ. පෙර පුරුදු අතහැරියා නම්, මෙතැනට ගත්තේ නැත්තම අපට මේ

මොහොතේ ගැන් එකක් පිහිටන්නේ නැහැ. ගබඳයක් නම් ඇහුනා. දෙවෙනි අන්තයට හිතන්නේ නැහැ. මේ මොහොතේ ඇහෙන ගබඳයට පෙර අත්දැකීම දමලා සකස් කරන, සංස්කරණය මට්ටමට යන්නේ නැහැ. බාහිර ලෝකය හදන්නේ නැහැ.

එහෙම තොයන්න නම් පළවෙනි දෙය තමයි මේ මොහොතේ වෙන සම්ථස්ස ගැන සිහිය තියෙන්න ඕනෑ. ර්ලගට පෙර අත්දැකීමක් මෙතැනට දමන්න හදනවා කියන එක ගැන සිහිය තියෙන්න ඕනෑ. අපි සංසාරේ මෙහෙම බලවත් ලෙස පුරුදු වෙලා හිත්දා තොදමා ඉන්න බැහැ. අපට පළමුවෙන් කරන්න තියෙන්නේ මේ කරන වැඩි දිහා බලාගෙන ඉන්න එක. "අහුනා, පෙර පුරුදුදට මෙහෙම දෙයක් හැදුවා" - අඩුතරමින් මේ සිද්ධිය දකින්න පුරුදු වෙන්න ඕනෑ. මෙව්වර කල් අපි මේවා පුරුදුදට කලේ. වුන දෙය ගැන හොඳට බලන්න - සෝත සම්ථස්සයක් වුනා ඒකට අපි ලෝකයට අයිති දෙයක් පැනෙවිවා. ඒ පැනෙවිවේ හිතෙන් කියලා බලන්න. එතකොට එළියේ තියෙන දෙයක් කියන දාශ්විය කැබෙන්න ඕනෑ. මේ හිතෙන්ම හදපු දෙයක් තමයි ඔය එළියේ තියෙනවා කියලා විශ්වාස කලේ. සම්ථස්සය කියන්නේ හිතට ගත්ත දෙයක්. ඒකේ පෙර අත්දැකීම කියන්නේත් හිතෙන් ගත්න දෙයක්. ඔය දෙක සමග එන අලත් දැනුවත් වීම කියන්නේ හිතෙන්ම සකස් කරන දෙයක් විතරයි කියලා හොඳට දකින්න. ඕක සතර මහා ධාතු නොවෙයි. තමුත් අපේ දාශ්විය නිසා අපි හිතනවා එළියේ තියෙන සතර මහා ධාතු රුපයක් කියලා.

මය දාශ්විය අදුනගන්න ඕනෑ. එතකොට ඒ සකස් කිරීමට යන්නේ නැහැ. ලෝකය සකස් කරන මට්ටමට යන්නේ නැහැ. මෙක හිතේ ඇතිවෙන ක්‍රියාවලියක් කියන එක පෙනෙනවා. දැන් මේ කියන කොට තෝරුම් ගත්ත එක තමන් ප්‍රත්‍යුෂ්‍ය කරගන්න නැවත නැවත බලන්න ඕනෑ. රුවටෙනකොට මතක් කරලා දෙන්න ඕනෑ. එස්සය කියන්නේ හිතේ ස්වභාවයක්, හිතේ ඇතිවුනු වෙතසිකයක්. උදාහරණයක් වශයෙන් වක්‍රි සම්ථස්සය කියන කොට එතන ඇහැත්, රුපයත්, වක්‍රි වික්‍රේද්‍යාණයත් තියෙනවා. මේ කියන අදහස හිතට දෙන ගතිය තමයි වක්‍රි සම්ථස්සය කියන්නේ. සෝත සම්ථස්සය කියන කොට හිත දැනගන්නේ කනයි, ගබඳයයි එක දැනගත්ත වික්‍රේද්‍යාණයයි. ඔය දැනුවත් වීම තමයි එස්ස වෙතසිකයෙන් දෙන්නේ. අහාත්තර ආයතනය

තියෙනවා (කන), බාහිර ආයතනය තියෙනවා (කනට අරමුණ වෙන ගබඳය), මේක දැනගත්ත විස්කේසාණය - දැනුවත් වීම - සෝත විස්කේසාණය. මය කුන හටගත්තා, තියෙනවා කියන වැරදි අධ්‍යස තමයි එස්සයෙන් දෙන්නේ.

මේ කිසිවක් දෙන්නේ නැතිකොට තමයි ඕවා මොනවත් නැහැ, ගබඳයක් එලියේ තියෙනවා, ඒ ගබඳය ආවේ මේ රුපයෙන් කියලා පෙර පූරුද්දට යනවා. ඒ කෙලෙස්. ඔය කෙලෙස් අන්ත දෙකට නොවැටී ඉන්න තමයි බුදුරජාණන් වහන්සේ මාගියක් දේශනා කරන්නේ. මැදුම් පිළිවෙත, ආයසීෂ්ථාගික මාර්ගය වඩන්න ඕනෑ. ඒක වඩන්න නම් පළමුවෙන් ඒ මාර්ගයේ සම්මා දිවියීය ඇති කරගන්න ඕනෑ. මොකක්ද වෙන්නේ කියලා හරි දුක්මක් ඇති කරගන්න ඕනෑ. ඒ දුක්ම ඇති කරගත්ත විට තමයි නිරෝධය සඳහා මාර්ගය වැඩෙන්නේ. ධමිය අහන්න, විමසන්න - ජානතො එස්සතො - ඇහුව එක තමන් තුළින් දැකින්න ඕනෑ. අහගෙන ඉන්නවා කියන්නේ ගුරුතුමාගේ දැනීම. ඒක ඔයගොල්ලන්ගේ දැනීම කරගන්න ඒක දැකින්න ඕනෑ. අහන දෙය ගැන නුවණින් මෙනෙහි කර කර බලන්න ඕනෑ. මෙහෙම වෙන්න පුළුවන්ද කියලා නුවණින් හොයලා ඒක දුක්මක් කරගන්න ඕනෑ. ඒ දුක්ම එනකොට තමයි සම්මා දිවියීය පහළ වෙන්නේ.

මතක තියාගන්න එස්සය හැදුවා කියන්නේ - එස්ස පව්චයා වේදනා, එස්ස පව්චයා සංඡා, එස්ස පව්චයා වේතනා - ඔය වික ඔක්කොම ඇවිල්ලා ඉවරයි. මය වික ආවා කියන්නේ පාව උපාදාන ස්කන්ධයත් හැදුනා, දුකත් හැදුනා, ලෝකයත් හැදුනා, සසරෙත් යනවා. උපදිනවා, මැරෙනවා - ජාති, ජරා, ව්‍යාධි, මරණ ඔක්කොම වික තියෙනවා. ඒ හින්දා තමයි කියන්නේ නිකන් අනිත්‍යක් බැලුවාට ඕක අපුවෙන්නේ නැහැ. මේක තේරුමිගන්න කියන්නේ ඒකයි. බුදුහමක් අහපු කෙනෙකුට විතරමයි සම්මා දිවියීයක් ඇති කරගන්න පුළුවන්. නිකන් භාවනාට කළාට නම් සම්මා දිවියීයක් ඇති වෙන්නේ නැහැ. ඒ තිසා තමයි තේරුමි ගන්න ඕනෑ ඕක දැකින්නයි ඕනෑ. මොකක්ද කරන්න ඕනෑ කියලා ඇහුවාට ඒකට උත්තරයක් දෙන්න බැහැ. ඒ උත්තරය තමන් තුළින්ම එන්න ඕනෑ එකක්. ඒකයි ජානතො එස්සතො කියන්නේ. එහෙම කෙනාටයි සතර සතිපටියානය දේශනා කරන්නේ. එහෙම කෙනාටයි ආපුව ප්‍රහාණය කිරීමක් දේශනා කරන්නේ.

දිවේ දිවේ මතකං කරන්න කලින් මේ කියන්නේ මොකක්ද කියලා අවබෝධ කරගන්න ඕනෑම්. අවබෝධ තොකරපු කෙනාට දිවේ මතකං කරන්න හැකියාවක් නැහැ. මොකක් එයා එස්ස අන්තයට අභුවෙලා ඉවරයි. වක්‍රි සම්බස්සය හටගෙන ඉවරයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඒක ඒක අන්තයක් කියලා. ඒක මඟ්කෙකු සූත්‍රයේ පැහැදිලිව පෙන්නනවා. එස්සය ඒක අන්තයක්. ඒකට දිවේ දිවේ මතකං මම හරි මාර්ගය වචනවා කිවිවාට ඒක මධ්‍යම ප්‍රතිපදාව නම් නෙවෙයි. එස්සය මොකක්ද, එස්ස සමුදය මොකක්ද කියලා තේරුම් ගන්න කෙනාට තමයි රළුගට මාර්ගය හොයාගන්න පුළුවන්. ඔක තේරුම් ගන්නේ නැතුව කාගෙන් හරි මාර්ගය අහගන්න බැහැ. බුදුරජාණන් වහන්සේ ඒකපාරටම මාර්ග සත්‍යය කියලා දේශනා කළේ නැහැ. එහෙම අවබෝධ කළා කියලත් නැහැ. පළමුවෙන් අවබෝධ කළේ දුකු සත්‍යය. රළුගට සමුදය සත්‍යය. රළුගට නිරෝධ සත්‍යය. රටපසුව තමයි මාර්ග සත්‍යය. අපි කරන්න හදන්නේ කෙළින්ම 'මට මාර්ගය කියා දෙන්න කියනවා. මට දුක, සමුදය, නිරෝධය වැඩික් නැහැ, මාර්ගය කියා දෙන්න කියනවා.

එහෙම කෙනාට මාර්ගයක් දේශනා කරන්නේ නැහැ. සබ්බාසව සූත්‍රයේ පැහැදිලිවම තියෙනවා ආගුව ප්‍රහාණය කිරීම කියන්නේ ජානතො - දන්න, දකින කෙනාටයි ඉතුරු වැඩ වික තියෙන්නේ. තොදන්න, තොදකින කෙනාට නෙවෙයි. එහෙම කියලාමයි පටන් ගන්නේ. න අජානතො න එස්සතො. ඒකයි බුදු දහම තුවණුන්නන්ට කියන්නේ. දහමක් අහලා තේරුම් ගන්න කෙනෙකුට විතරයි ආරය මාර්ගයට වැශෙන්න පුළුවන්. හාවනා කරනවා කියලා ඕනෑම එකක් කර කර ඉන්න පුළුවන්. ඒක ආරය මාර්ගයද කියලා හොයාගන්න තමයි මේ ධර්මය දේශනා කරන්නේ.

මඟ්කෙකු සූත්‍රය කියන්නේ මොකක්ද කියලා දේශනා කරන්නේ මේවා තේරුම් ගන්න. ධර්මය හොයන්න ඕනෑම්, දකින්න ඕනෑම්. ධර්මය දකින කෙනාට මාර්ගය පැහැදිලි වෙනවා. එතකොට කුවුරු හරි කිවිවොත් මේක් අතිතා බලන්න, එතකොට නිවන් ලැබෙයි නැත්තම් සෞඛ්‍යන් වෙයි කිවිවාම තමන්ම අහන්න පුළුවන් ඕක මධ්‍යම ප්‍රතිපදාවද කියලා. ඕකද බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මැයුම් පිළිවෙත, නැත්තම් ආයුෂීජ්‍යාගික මාර්ගය? ඕක නිසසි ධර්මය දකින්න

කියන්නේ. සම්මා දිවිධිය ඇති වුන කෙනාට තමන් විසින්ම පුළුවන් මාරුගය හරිද, වැරදි කියලා තේරුම් ගන්න. සම්මා දිවිධිය නැති කෙනාට එහෙම බැහැ. එය ගුරුවරයාව තමයි විශ්වාස කරන්නේ. 'අර ගුරුවරයා කිවිවානේ, ඒ නිසා හට' කියනවා. එහෙම හියාට හම්බවෙන ත්‍රිවනක් නෙවෙයි මේක. ඒකයි ධර්මය ගුරු තනතුරේ තියාගන්න කියලාම දේශනා කරලා තියෙන්නේ. අපට භැම විටම ධර්මය තියෙනවා. වෙන කෙනෙක් වැරදි පාරක් පෙන්නුවෙන් - 'නැහැ ඕක මේ ධර්මයට එකග නැහැනේ' කියලා බලන්න හැකියාවක් තියෙනවා. ඒකයි මේ ධර්මයක් තියෙන එකේ වටිනාකම.

ඒ හින්දා තමයි මම කියන්නේ මේක මම කිවිවාට පිළිගන්න එපා. ධර්මයට ගලපා බලන්න. ධර්මය එහිලසිකයි. තමන්ට සත්‍යතාවය දැකින්න පුළුවන් - සන්දියේකයි. තමන්ට තව කෙනෙනකුට රවටන්න බැහැ. තමන් රවටිලා ඉන්න පුළුවන්, ඒක වෙනම කථාවක්. ඒ රවටීමෙන් මිලෙන්න උද්වී වෙන්නෙන් ධර්මයයි. ධර්මය විමසන කොට තමන් රවටුන තැන් තමන්ටම අපුවෙනවා. මෙව්වර කල් හිටියේ සම්මා දිවිධියේද කියන එක දූනෙනවා ධර්මය අහනකොට. හැබැයි ධර්මය ත්‍රුවණීන් අහන්න ඕනෑම. ජාතතො එස්සතො කියන්නේ එකයි. අහලා දූනගත්තාටම මදි. ඕක දැකින්නත් ඕනෑම. සමහර විට ඔය දෙකම එකට වෙන්නත් පුළුවන්. ත්‍රුවණීන් සිහිය පිහිටුවාගෙන අහගෙන ඉන්න කොට ඒ වෙලාවේම දැකින්නත් අවස්ථාව තියෙනවා. දුකු සත්‍යය, සමුද්‍ය සත්‍යය දන්න කෙනාටමයි නිරෝධය, මාරුගය තියෙන්නේ. ඒ දෙක නොදැන්න කෙනාට නෙවෙයි.

ඒ නිසා තමයි අපි දුකු සත්‍යය කියන්නේ මොකක්ද කියලා තුළාක් කථා කරන්නේ. සංඛීතෙනත පංචලපාදානබඩා දුකා කියන එක ගැහුරින් බලන්නම වෙනවා. යම් තැනක පංචලපාදාන ස්කන්ධය හටගත්තා නම් ඕක දුකයි කියලා නේද දේශනා කරලා තියෙන්නේ? අපට දුක කියලා පෙනුනේ නැතිවුනාට හරියන්නේ නැහැ. එතන හටගෙන තියෙන්නේ පංචලපාදාන ස්කන්ධය නම් තේරුම් ගන්න ඕනෑම ධර්මයට අනුව ඕක දුකයි, අපට තවම දුක දුක විදියට දැකින්න ප්‍රයුව මදි. ඇහැක් හටගෙන රුපයක් දූනගන්න කොට තේරුම් ගන්න ඕනෑම හටගෙන තියෙන්නේ මොනවාද කියලා - දුක කියන එක. මොකද රුප ස්කන්ධය හටගෙන, වේදනා, සංඟු, සංඛාර, වික්ද්‍යාණ ස්කන්ධයන්

හටගෙන. සමහර විට තර්ක කරන්න පුළුවන් එතන උපාදානය තැඟැනේ, පංච ස්කන්ධය විතරයිනේ, පංචලපාදාන ස්කන්ධය නොවෙයිනේ කියලා. බූදුරජාණන් වහන්සේ දුකයි කියලා තියෙන්නේ පංචලපාදාන ස්කන්ධයට කියන එක හරි. හටගෙන තියෙන්නේ පංච ස්කන්ධය නම් එතන දුකක් තියෙන්න බැඟැ. එකත් හරි. භැඟැ හටගෙන තියෙන්නේ පංච ස්කන්ධය විතරද? ඔක උපාදානයෙන් තොරද? එම්යේ මොකක්දේ තියෙනවා කියන කොට උපාදාන වෙලා ඉවරයි. මෙතන මම තමයි කියන්නේ අතන මොකක්දේ තියෙනවා කියලා. ඔක හොඳට තේරුම් ගන්න ඕනෑම - උපාදාන වෙලා ඉවරයි කියන එක. බාහිරයේ දෙයක් තියෙනවා කියන කොට අභ්‍යන්තරය හටගෙන ඉවරයි. මොකද අභ්‍යන්තරයට සාපේශීල්ව තමයි බාහිරය තියෙනවා කියන්නේ. බාහිර අභ්‍යන්තර කියන්නේ මේ ආයතන දෙපැත්තකට බෙදනවා - අභ්‍යන්තර ආයතන, බාහිර ආයතන කියලා. ඇඟැයි රුපයයි, කනයි ගබඳයයි, නාසයයි ගද සුවඳයි, දිවයි රසයි, කයයි ස්පර්ශයි, මනයි ධම්මයි. අභ්‍යන්තර ආයතන හයයි, බාහිර ආයතන හයයි. මහොම වෙන් කරපු ගමන්ම අභ්‍යන්තරය 'මගේ' වෙනවා. බාහිරය අත්දැකින්න අභ්‍යන්තරයක් තියෙනවා.

එශේන් තේරුම් ගන්න ඕනෑම මේ ස්කන්ධ වික නොවෙයි, පංච උපාදාන ස්කන්ධ වෙලාමයි ඕක හටගන්නේ. එ කියන්නේ අපි එස්සය අන්තයට අහුවෙලා. ඇඟැයි රුපයයි තියෙනවා කියන කොට වක්‍රී සම්ථස්සයට අහුවෙලා - එස්සය අන්තයේ. කනයි ගබඳයයි තියෙනවා කියන කොට සෝත සම්ථස්සය - එස්ස අන්තයට අහුවෙලා. නාසයයි ගද සුවඳයි තියෙනවා කියන කොට සාන සම්ථස්සය - එස්ස අන්තයට අහුවෙලා. ඕකට දාලා බලන්න පුළුවන් මිතන අතිත අන්තය, අනාගත අන්තය, වර්තමාන අන්තය තියෙනවාද කියලා. ගබඳයක් ඇහිලා එ ගබඳය ගැන් එකේ කියලා පනවන කොට අතිතයේ දෙයක් තමයි අපි ගත්තේ. ගැන් එකේ තියෙන්නේ අතිත අත්දැකිමක්. පෙරහුරු කරපු දෙයක්. ගබඳය නම් මේ මොහොත් කියලා ගන්න පුළුවන් නමුත් ගැන්ලික කියන කොට පෙර අත්දැකිමක්, පෙර ඇසුරු කරපු දෙයක් තමයි ගත්තේ. අතිතය තමයි අරන් තියෙන්නේ. අනාගතයේ ඕක

අන්දකින්න ඕනෑම මෙහෙමයි - මේ ඇහෙත් දැක්කාට් මෙහෙම පෙනෙනවා කියන්නේ අනාගතය. එතකාට අනාගත අන්තයටත් අභුවෙලා. අනීත අන්තයෙන් දැන් දැනගත්තා, අනාගත අන්තයෙන් තව ආයතන හටගන්න පූජාවන්. ආයතන ඉපදේශවීමේ හැකියාව තියෙනවා කියන්නේ අනාගතය. උදාහරණයක් වියෙන් දැන් යන ගමන් වෙතු දිහා බලන්න ඕනෑම. එතකාට මේ විදියට පෙනෙයි - ඒ අනාගතය. වර්තමානයේ දැන් හිතනවා ඕවා ගැන. අනාගතය ගැන හිතන්නේ වර්තමානයේ.

අනීතය එක අන්තයක්, අනාගතය තව අන්තයක්, වර්තමානය මැද. නමුත් වර්තමානය අල්ලගන්නත් බැහැ. දැන් වෙතු ගැන හිතනවා නම් වර්තමානයේ. එතකාට අනීතයෙන් නැහැ, අනාගතයෙන් නැහැ කියලා හිතුවට ඒක මධ්‍යම ප්‍රතිපදාව වෙන්නේ නැහැ. වර්තමානයේ තැවරෙන්නත් බැහැ. ම්‍රෝක්ක මණා න ලිපුති කියන්නේ ඒකයි - මැද ඇලෙන්නොත් නැතුව. ප්‍රයුවෙන් දැක්කාට් ඇලෙන්නොත් නැතුව ඉන්න පූජාවන්. හිත කරන දේ මේකයි කියලා තුවණීන් දැකින කොට තමයි ඇලෙන්නේ නැත්තේ. අපි ඒක ඒ විදියට බාරගත්තොත් තුවණීන් දැකින්නේ නැතුව එතකාට ඇලිලා.

අපි පටන් ගන්නකාට මේ වෙන ක්‍රියාවලිය හොඳට බලන්න ඕනෑම. යමක් දැනගන්නකාට වෙලා තියෙන සිද්ධි රික තුවණීන් බලන්න ඕනෑම. ඒක නැවත නැවතත් දැකිනකාට තමයි ඉන් එහා කරන්න තියෙන දේ කරන්න පූජාවන්. අවබෝධය නැතුව මොනවා හරි කරන්න කිවිවාට ඒක කරන්න බැහැ. අවබෝධයත් එක්ක නම් කරන්න වැඩක් තියෙනවා. දැන් දෙවනි අන්තය නවත්ත ගන්න ගබඳයක් ඇහෙනවා, ඇහුනා විතරයි. ඒක අපි පනවන්න යන්නේ නැහැ. එතකාට අඩු ගනනේ දෙවනි අන්තයට යන්නේ නැතුව වත් නවත්ත ගන්න පූජාවන් ඒක පුරුදු පුහුණු කරන කොට. හැබැයි තමන්ට අවබෝධයක් තියෙන්න ඕනෑම මේ සඳහායි මේක කරන්නේ කියලා. කොයි පැත්තෙන් දැක්කත්, ස්ථරු අන්තයයි සමුදය අන්තයයි දැක්කත්, අනීත අන්තයයි අනාගත අන්තයයි දැක්කත්, දෙකම එකයි. ඒ අන්ත දෙකටම නොවැටී ඉන්න තුවණ ගන්න ඉස්සෙල්ලා එක මුලාවක් හරි කඩාගන්න ඕනෑම. අන්ත දෙකටම නොවැවත මට්ටමට එන්න ස්ථරුයයි, එසේ සමුදයයි කියන එක තේරුම් ගන්න ඕනෑම. ස්ථරුයයි

අැතිවුතේ කොහොමද? ඇහැයි රුපයයි, තැන්තම් කනයි ගබඳයයි තියෙනවා කිවිවේ වික්ද්‍යාණය. එතකොට වික්ද්‍යාණය කරන මායාවත් හඳුනගන්න ඕනෑ. කනයි ගබඳයයි වෙනම තිබුණ හිත්දා දැනුවත් වුනා නෙවෙයි. වික්ද්‍යාණය තමයි කිවිවේ කනයි ගබඳයයි තියෙනවා කියලා.

එමටම ටිකක් ගැහුරුයි. ගැහුරු වුනාට දැකින්න බැරි තැහැ. ඒ ක්‍රියාව දැකින්න පුළුවන් වෙනකොට එස්සයයි එස්ස සමුද්‍යයි ඔය බලන්නේ. එතකොට ර්ලග මට්ටමට යන එක නැවතිලා තියෙන්න ඕනෑ. ඉස්සේල්ලා ලෝකයට අභුවෙන එක නවත්ත ගන්න බලන්න. ගබඳයක් විතරයි, ඔකට රුපයක් දාන්න ඕනෑ තැහැ. ඇහෙන් දැකිනකොටත් එක දැකීමක් විතරයි, එලියේ රුපයක් දාන්න යන්නේ තැහැ. පෙනීම විතරයි - වර්ණ සටහනක් ඇහෙන් අරන් දුන්නා, එක දුනාගත්තා - එව්වරයි, ඔක එලියට දාන්න යන්න ඕනෑ තැහැ. එලියේ තියෙනවා කිවිවාත් අන්ධයෝ අලියා අත්‍යාචනවා වගේ තමයි. දැනුන් කාය ස්පර්ශයක් පමණයි. හිත කිවිවේ වෙන දෙයක්. සතර මහා ධාතු රුපයක්. ඇහෙන් ගත්තේ වර්ණ සංඡාව විතරයි. අපි එලියේ තියෙනවා කියන්නේ වර්ණ සංඡාවක් පමණක් නොවෙයි, සතර මහා ධාතු රුපය එනකොට සළායතනය හදන්න සමුද්‍යයක් සකස් කරලා ඉවරයි. සතර මහා ධාතු රුපය ඔනැම ආයතනයකින් අත්දැකින්න පුළුවන්. අපි ඇහෙන් විතරක් තම් අත්දැක්කේ ඇහෙන් විතරක් වෙන්න එපැයි තැවත අත්දැකින්න පුළුවන් වෙන්නේ. අපි හදන ලෝකය එහෙම දෙයක් නොවෙයි. ඇහෙන් දැකලා පනවන ලෝකය අනෙත් ඔනැම ඔනැම ආයතනයකින් අත්දැකින්න පුළුවන්. එක හිතෙන් කරන මායාවක්. වර්ණ රුප ගන්න පුළුවන් ඇහැට විතරයි. කනට, නාසයට වර්ණ රුප ගන්න බැහැ. ඇහෙන් කරන කෘතිය අනෙක් එකම ආයතනයකින් වත් කරන්න බැහැ.

මය ධර්මතාවයටත් අඩු තරමින් තේරුම් ගත්තොත් අපි හිතන්නේ තැහැ ඇහෙන් දැකපු දෙය අල්ලන්න පුළුවන් කියලා. අපි ඉන්න ලෝකයේදී අපි එහෙමයි ඉන්නේ. ඇහෙන් දැකපු දෙය අල්ලන්න පුළුවන් - පැදුරක් දක්කා - ඔක අල්ලන්න පුළුවන්, එක උඩ වාචිවෙන්න පුළුවන්... ඒ ලෝකයට අයිති දක්ම. දිවෙයි දිවි මතක නොවෙයි. දැකීමට අමතරව දෙයක් පනවලා. දෙයක් පනවපු ගමන්ම පුද්ගලයා හටගෙන

ඉවරයි. මොකද බාහිර දෙයක් පනවන්නේ ඒ ආයතනයෙන් අත් දකින්න විතරක් නොවෙයි අතිත් ආයතන වලිනුත් අත්දකින්න - ලෝකයට අයිති දෙය. පෙනීම නතර කරන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තැහැ. ඒ මධ්‍යම ප්‍රතිපදාව නොවෙයි. පෙනීම නිසා කරන මුලාවන් ටික නවත්වගන්න ඕනෑම. ලෝකයේ යන මුලාව, ලෝකය හඳුන එක නවත්වගන්න. ඒකට තමයි සම්මා දිවිධිය ඇතිකර ගන්න ඕනෑම.

මධ්‍යම ප්‍රතිපදාව, තැන්තම් ආයත්ස්යාංගික මාරුගය මොකක්ද කියන අවබෝධයට එන්න. ඒක වඩන්න කළින් ඒක තේරුම් ගන්න ඕනෑම. එතකොට තමන්ම දන්නවා මේ ආරුය මාරුගය, මේ ලෝකෝත්තර මාරුගය කියලා. ඒ දැනුම තැතුව මොකක්ද කරන්නේ කියලා අහගෙන ගියාට ලෝකෝත්තර මාරුගය වැඩෙන්නේ තැහැ. මොනවා හරි කරමින් ඉදියි. ධමිය අහලා තේරුම් ගන්න ඕනෑම - ජානතො එස්සතො ධමිය අහන්න, දකින්න කියන කොට මාරුගයට තමයි වැටෙන්නේ. මේවා සාකච්ඡා කරන කොට, දකින කොට, බලන කොට සම්මා දිවිධිය තමයි ටිකෙන් ටික ඇති කරගන්නේ. සම්මා දිවිධිය ඇති වෙන කොට ඔය අහන ප්‍රශ්න විකෙන් වික අඩුවෙනවා. මොකද තව කෙනෙක් ගෙන් නොවයි තමන්ගෙන්මයි අහන්න ඕනෑම. ධමිය තමන් තුළින් දකින්න ඕනෑම. මේ අවබෝධය ධමියට ගැලපෙනවාද කියලා බලන්න. ඒකට තමයි ධමිය ඕනෑම වෙන්නේ. දකලා ප්‍රත්‍යුෂ වෙනකොට ධමිය ඕනෑම වෙන්නෙත් තැහැ. මුලාවේ ඉන්නවා කියලා තේරුම් ගන්න විතරයි ධමිය ඕනෑම වෙන්නේ. දුකයි, දුකු සමුද්‍යයි - ලෝකයි, ලෝක සමුද්‍යයි - ආයතනයි, ආයතන සමුද්‍යයි - රුපයයි, රුප සමුද්‍යයි - එස්සයයි, එස්ස සමුද්‍යයි - හඳුන ගන්න තමයි ධමිය අහන්න ඕනෑම වෙන්නේ.

ඇත, තැත කියන අන්ත දෙකම මධ්‍යම ප්‍රතිපදාව නොවයි. අන්ත දෙක දැක්කොත් තමයි සමුද්‍ය නිසාමනේ ලෝකය හැගන්නේ කියලා අවබෝධය එන්නේ. සමුද්‍ය තේරුම් ගත්තොත් තමයි නිරෝධයක් ගැන පිතන්න පුළුවන්. අතිතයේ සහ අනාගතයේ රුප තැහැ කිවිත් දාජ්ටියක්. පෙනීමයි දැනගැනීමයි කියන්නේ දෙකක්. ඒ මුලාව අල්ල ගන්න ඕනෑම. පෙනීම තියෙනවායි, පෙනෙන එක පිළිගන්නවායි කියන එක දෙකක්. ගබඳයක් ඇහිලා ඒ නිසා දැනුවත් වීමක් වෙනවා. ඒකයි පිළිගන්නවා කියන්නේ. එතනදී පරණ අත්දකිම් වලට දාලා ඒකේ බැසු

ගන්නවා, භාර ගන්නවා - ලෝකයක් හදනවා. දැන ගන්න මට්ටම වෙනකාට ලෝකය අල්ලගෙන. මේක හොඳට තේරුම් ගත්ත දච්සට තමයි කරන දෙයින් වැඩික් වෙන්නේ. කරන දෙය ගැන අහන්නේ තැකුව සම්මා දිවිධිය ඇති කරගන්න. එදාට අහන්ත ඕනෑම තැකුව මෙහෙම බැලුවා නම් හරිද කියලා. අහන්නෙම අන්තයකට වැටිලා. එවිට මැදුම් පිළිවෙත නෙවෙයි. එස්සය හටගෙනද, එස්ස සමුද්‍ය හටගෙනද කියලා තමන්ම බලන්න. ලෝකය ගැන දැනුවත් වෙනවා කියන්නේම එස්සය හටගෙන.

එ හටගන්න ආකාරය තැවතත් තුවණීන් මෙහෙහි කරන්න. අපට එකවරම නිරෝධ සමාපත්තියට සමවදින්න බැහැ. මාරුගයක් තියෙන්නේ ඒකයි, තුවණීන් හොඳට දුකලාම අවබෝධ කරගන්න. රුවටෙන තැන රුවටුනා කියලා පළමුවෙන් දකින්න. අපි හදන්නේ එකපාරටම රුවටෙන්නේ තැකුව ඉන්න. නමුත් දහමේ තියෙන්නේ ඉස්සෙල්ලා සම්මා දිවිධිය ඇති කරගන්න කියලා. සම්මා දිවිධිය ඇති කරගෙන මාරුගය වැඩින කොට ප්‍රතිඵල ලැබෙයි. ප්‍රතිඵලයෙන් පටන් ගන්න බැහැ. වෙන විෂ්‍යාට අපට එකපාරටම මේක කරන්න බැහැ අපේ සහර පුරුදු පුරුදු බැලවත් තිසා. කොට්ඨර කිවිවත් අපි පරණ පුරුද්දට තමයි හිතන්නේ. පෙර පුරු කරපු විදිය කඩා ගන්න නම් ඉස්සෙල්ලාම තියෙන මුළාව දකින්න ඕනෑම. ඔහොම කරන කොට අඩු තරමින් අනාගතයේ මුළාවෙන එකවත් තතර වෙයි. පෙර පුරුද්දට දැන් මුළා වුනා. මේ මොහොතේ මුළා වුනා කියලා දකින්න. එතකාට ඔහොම දෙකුන් වරක් දකින කොට ඊළග වාරයේ මුළා වෙන එකවත් නවතියි. ඉතින් මේ රුවටෙන බව, මෙහෙම පිළිගත්තේ රුවටුන තිසා නේද කියලා දකින්න. මේ ලෝකයට අහුවුනා නම් මුළාවක් වෙලා තියෙනවා.

එතකාට ලෝකයට අහුවෙන එක නවත්තන්නේ කොහොමද කියලා ඇඟුවාට ඒක කරන්න බැහැ. අපි දකින්න ඕනෑම ලෝකයට බැසැගත්තේ, පිළිගත්තේ මුළාවකට, අන්තයකට අහුවෙලා කියලා. ඒක හොඳට දකිමින් ඉන්න. එතකාට යම්කිසි දච්සක් එය ඒක තේරුම් ගන්න කොට ඊළගට ඒකට අහු නොවී ඉන්න. මේක මුළාවක් කියලා පිළිගත්ත පුළුවන් විදියට හිතට පෙන්නලා දෙන්න ඕනෑම. වෙන රික කියන්න නෙවෙයි, මුළාවක් කියන්නේ ඇයි කියලා තමන් හේතු ඇතුව හිතට පෙන්නන්න. තියෙනවා කියලා පෙනෙනවා නමුත් මේක මුළාවක්

කියලා හිතට පෙන්නන්න - වතුරට එබෙන බල්ලාගේ උපමාව වගේ, ලෝකයට අයිතියි කියලා පිළිගත්තා. ඒක දැංච්ලේක්. එහෙම මතක් කරලා දෙන්න. මූලාවට ශිහිල්ලා තමයි හිතන්න තියෙන්නේ මොකද අපේ පෙර පුරුදේද බලවත්. අපට මූලා කරලාමයි මේ ආයතන වලින් අපට දැනුවත් වීම දෙන්නේ. එතකාට මතක් කරගත්න - අර වතුරට එබෙන බල්ලා වගේ නේද තමනුත් මේ ලෝකය පිළිගත්තේ කියලා. හිතෙන් ඇති කරගත්න දේවල් එළියේ තියෙන සතර මහා බාතු රුප කලේ, ලෝකයක් හැඳුවේ - ලෝකයක් හදනවා කියන එකවත් හිතට මතක් කරලා දෙන්න. කොයි ආයතනය වැඩ කළත් ලෝකය හදනවා. ඇහැද, කන්ද, නාසයද කියන එක නෙවෙයි වැදගත්. ලෝකයට අයිති මොනවා හරි දැනගත්තා නම් ලෝකයක් හදලා. හදලා තියෙන්නේ හිතෙන් කියන එක නිතර හිතට මතක් කරන්න ඕනෑම්. හිත කැමති තැහැ මික දැකින්න. හිත කැමති ලෝකයට අයිති කරලා සසරේ ගෙනියන්න.

කරන්නේ මොකක්ද කියලා ඇපුවාට බැහැ, ඒකට හිත සූදානම් කරන්න ඕනෑම්. මේක පෙන්නලා පෙන්නලා - මෙහෙම අවිද්‍යාවකින්, මෙහෙම මූලාවකින් ඉන්නේ කියන එක පෙන්නන්න ඕනෑම්. එතකාට තමයි සත්‍ය යානය - සම්මා දිවියිය ඇති කරගත්න පුළුවන්. දුක මොකක්ද කියලා දැනගත්තාට පස්සේ තමයි සමුදය දැකින්න තියෙන්නේ. සමුදය දැක්කාට පස්සේ තමයි නිරෝධය තියෙන්නේ. ඔය තුනම දැක්කාට පස්සේ තමයි මාරුගය වැළැඳීන්නේ. මාරුගය හොයන්න කළින තේරුම් ගන්න ලෝකය මොකක්ද, සමුදය මොකක්ද. එතකාට නිරෝධය මොකක්ද කියලා අවබෝධයක් එයි. අවබෝධය එනකාට තමයි මාරුගය එන්නේ. ආයතනය මොකක්ද, සමුදය මොකක්ද, නිරෝධය මොකක්ද කියලා දැකින කෙනාට තමයි නිරෝධ කරන මාරුගයක් එන්නේ. තැන්තම අපි දැංච් වල බැසගෙනමයි මාරුගය හොයන්න හදන්නේ. දැකිනවා කියන්නේ දැන් හරියට සමුදය දැකිනකාට නිරෝධය පෙනෙනවා.

ප්‍රග්ණයකට උත්තරය: නිරෝධ වෙන දෙයක් පෙන්නනවා නෙවෙයි. එතකාට අනිතා බලන්න වෙනවා, ඔය දෙය තියෙනවා, ඕක තිබුණාට නිරෝධ වෙනවා කියලා. එහෙම නෙවෙයි. මෙහෙම පෙන්වන්නේම සමුදය යෙදෙන තිසා. සමුදය යෙදුනේ තැන්තම එහෙම පෙන්වන්නේ තැහැ කියන මට්ටමෙන් දැකින්න. දැන් බල්ලාට බල්ලෙක්

ඉන්නවා කියලා පෙන්නන්නේම ඒ තොදන්නකමයි, අවිද්‍යාවයි, මුලාවයි යෙදෙන නිසා. ඒ රික යෝදුනේ නැත්තම් එහෙම දාෂ්ටීයකට එන්නේම තැහැ. බාහිරයේ යමක් පිහිටා එතකාට රචිතලා ඉවරයි) ඒක නිරුද්ධ වුනාට හරියන්නේ තැහැ. ගබඳයක් ඇහෙන කොට කුරුලේලක් කිවිවොත් ඒ කුරුල්ලා හටගන්න හේතු රික දැක්වාම, මේ හේතු යෝදුනේ තැත්තම ඔහාම හටගන්නේ තැහැ නේ කියන අවබෝධය තියෙන්න ඕනෑම. අපට වෙන්නේ හේතු (ගබඳය) නිරුද්ධ වුනාට, කුරුල්ලා ඉතුරු වෙලා මතක් කරගෙන අනෙක් ආයතන වලින් අත්දිකින්න. ඒ සටහන ඉතුරු වෙලා. නිමිති ඉතුරු කරගෙන. ඒ කියන්නේ ලෝකයට අඩුවෙලා. එතන හොයන්න ඕනෑම ඇයි එහෙම ඉතුරු වුතෙන්, අපි ඒක පිළිගත්ත නිසා, බැසැගත්ත නිසා, භාරගත්ත නිසා. ඇයි භාර ගත්තේ? ඒකේ සමුදාය දැක්කේ තැහැ. මතක් කරගත්ත වතුරට එබෙන බල්ලා වගේ. බාහිර දෙයක් කිවිවොත් ලෝකය, නැත්තම් දුක. ඒක දන්නවා නම් එකත් ලොකු දෙයක්. ඒ අදහස නැතිවෙන්නේ නැත්තේ අපි ඒක භාර ගත්ත නිසා. බැසැගන්නවා. දාෂ්ටී බලවත්. අපට පෙනෙන්නේ තැහැ මේ කුරුල්ලා නැත්තම් බැග් එක හේතු නිසා පවතින දෙයක් කියලා. බැග් එකට වෙනම තියෙන්න පූජ්‍යන්, අපි දැක්කත් නැතත් බැග් එක තියෙනවා කියලාම හිතෙනවා. හේතුන්ගෙන් සකස් වෙන දෙයක් කියන එක පෙනෙන්නේ තැහැ. සමුදාය පෙනෙන්නේ තැහැ. අපට හිතෙන්නේම ඒක වෙනම තියෙන්න පූජ්‍යන් කියලා. ඔතන තමයි ප්‍රශ්නය තියෙන්නේ. වතුරේ ඉන්න බල්ලා වෙනම ඉන්න පූජ්‍යන් කියලා තමයි බල්ලත් විශ්වාස කරන්නේ. මම දැක්කත් නැතත් උඟ ඉන්නවා. අපට එතන බල්ලාගේ මුලාව පෙනෙනවා, මෙතන මුලාවක් පෙනෙන්නේ තැහැ කිවිවාට මෙතනත් එකම තමයි තියෙන්නේ. බල්ලා පාවිච්ච කරන ඇහැ වගේම තමයි අපිත් ඇහැ පාවිච්ච කරන්නේ.

එස්ස අන්තයෙන් නවත්තලා තැහැ, සමුදාය අන්තයට හිහිල්ලා. හිතේ තියෙනවා. සමුදාය තියෙන කළේ ආයේ සකස් කරනවා. නැවත නැවත ආයතන සකස් කරන්න පූජ්‍යන්. කුමය තමයි ඔය බැග් එක තියෙනවා කියලා හිතුනාට අර වතුරට එබෙන බල්ලා බල්ලෙක් ඉන්නවා කියලා හිතනවා වගේ දෙයක් කියන එක තේරුම් ගන්න ඕනෑම. ඔය දැක්ම කියන්නේ සටහන ඉතුරු නොවෙන, ඇති නොවෙන විදියේ දැක්මක් එන්න ඕනෑම. සටහන තියාගෙන කොට්ඨර මොනවා කළත් එක මධ්‍යම ප්‍රතිපදාව වෙන්නේ තැහැ. මොකද අන්ත වල ඉන්නේ. ඒ අන්ත

දෙකටම තොවැටී, මැදත් තොතැවරෙන දුක්මක් එහින ඕනෑම සම්මා දිවිධිය ඇතිවෙන්න. ඒකයි මේ කෙටියෙන් කියන්නේ. සො උහැනෙහි විදිකාන - උහය අන්තය තේරුම් ගන්න, දකින්න. එතකොට - මඟ්සේකු මණා න ලිපුත් - මැද ඇලෙන්න එපා. එතකොට ස්පර්ශ අන්තයත් තියෙනවා, සමුදය අන්තයත් තියෙනවා ඔතන බැග් එක තියෙනවා කියන කොට. මොකද, දුක්ම කියන්නේ සෝත සම්ජ්ස්සය. ස්පර්ශ අන්තය. බාහිර දේ පැනවෙනවා කියන්නේ සමුදය අන්තය. අන්ත දෙකට අහුවෙලා. ස්පර්ශ අන්තය වත් අපි අල්ල ගත්තොත් වකු සම්ජ්ස්සය මට්ටමින්, අපි බැග් එකක් පනවන මට්ටමට යන්නේ නැහැ. ඇහෙන් පෙන්නුම් කළා විතරයි. පෙනීම. පෙනීම කියන එක මේ ඇහෙන් හදලා දුන්න වරණ සටහනක් විතරයි. එමියේ තියෙන සතර මහා ධාතු රුපයක් නොවෙයි. මුලාව පෙර පුරුදේද. පෙර පුරුව කඩගන්න ඕනෑම. සසරේ යන පුරුදේද කඩන්න තමයි මේ දකින්න කියන්නේ.

පෙනෙන දෙය - 'දෙය' කියන එක තමයි ඔතන පුශ්නය. පෙනීම නොවෙයි පුශ්නය, දෙයක් පනවන එකයි පුශ්නය. පෙනෙන දෙයක්. ඔතන තේරුම් ගන්න ලෝකයට අයිති දෙයක් කියන කොටම මුලාවෙනවා. බාහිර ලෝකයක් මැවිවා. බාහිර ලෝකයක් හදන එකමයි වැරදේද. ඒ හදන කොට අන්ත වලට අහුවෙලා කියන එක තේරුම් ගන්න. බාහිර දෙයක් පනවපූ ගමන්ම දෙවනි අන්තයට ගිහිල්ලා. ස්පර්ශ අන්තය නොවෙයි ස්පර්ශ සමුදය අන්තයටත් ගිහිල්ලා. එමියේ දෙයක් තියෙනවා කියන කොටම සැහෙන්න මුලාවෙලා ඉවරයි. ඔය විදියට හැම එකක්ම බලන්න. එමියේ දෙයක් තියෙනවා කිවිවා නම්, බාහිර ලෝකයට අයිති දෙයක් තියෙනවා කිවිවා නම් මුලාවෙලා ඉවරයි. එතකොට හෙමින් හිතන්න ඕනෑම මොකක්ද එතන තියෙන මුලාව? එහෙම අනිත් පැත්තට හිතන්න ඕනෑම. දැනට එහෙම හිතන්වා මිසක් ඕක තොපෙනෙන මට්ටමට යන්න බැහැ. මොකද අපි ඉන්නේ මුලාවෙලා. එතකොට ඒ මුලාවම තේරුම් ගන්න ඕනෑම. මෙහෙම තියෙනවා කියන්නේම මුලාවක්. මොකක්ද ඒ මුලාව කියලා හිතට නුවුණින් පෙන්නන්න ඕනෑම.

මිරිගුව මිරිගුව හැටියට දුක්කා නම් - රුප සංඡාව මිරිගුවක්, ඒකට අපි සතර මහා ධාතු වතුර (රුප) පනවන්නේ නැහැනේ. ඒ නිසා, අපේ පුරුදේද බලවත් නිසා, දුන් රුපය පනවලා ඉවරයි. බැග් එකක්

තියෙනවා කියලා විශ්වාස කරලා ඉටරයි. එතකොට ඒ විශ්වාස කරපු දේ, මිරිගුවක් තේද මතන මූලින් තිබුණේ කියන එක හිතට පෙන්නන්න. රැජ සංඡාව ඇහෙන් අරන් දුන්නා, ඒ සංඡාව මිරිගුවක්. ඕකට සතර මහා ධාතුව දාපු හින්දා තේ දුන් ලෝකය කියලා දෙයක් පිළිඳරන් තියෙන්නේ. ලෝකයේ දෙයක් පැනෙනවා නම් 'මම' පනවලා ඉටරයි. මොකද මට සාපේක්ෂවයි ලෝකය තියෙන්නේ. එතකොට දීමේ දියි මතක නොවේයි. දීමේ දියි මතක ට අමතරව දැකින දෙයක් පනවනවා. දැකින දෙය භාර අරගෙන. රැජය පනවලා. රැජය භාර අරගෙන. සතර මහා ධාතු කියලා හිතලා ඉටරයි. දන ගත්තේ එම්පියේ තියෙන සතර මහා ධාතු දෙයක් කියලා හිතලා ඉටරයි. ර්ට පස්සෙයි ඕකට බැඟ් එක කියලා පැනෙනවේ. ලෝකය පිළිගන්න මට්ටමමයි ලෝකයට අඩුවෙනවා කියෙන්නේ. ඇහෙන්, කණෙන් කවදාවත් බැහැ ලෝකයට අයිති දෙයක් පෙන්නන්න. මය මට්ටමට හිතන්න. ඇහැටු, කනට තියෙන හැකියාව අනුව මොනවා හරි පෙන්නුම් කරනවා. ඒ වුනාට මය ලෝකයේ පවතින ඇත්ත නොවේයි. පෙන්නුම් කරන ස්වභාවය එකක්, පවතින ස්වභාවය අනෙකක්. පවතින ස්වභාවය ගැන අපට මේ ඇහෙන්, කණෙන් දැනගන්න බැහැ. මහාම දැකින කොට ආයතන ගැන විශ්වාස කරන එක මික ටික අඩුවෙනවා. එතකොට ආයතන උපද්දලක් වැඩක් නැහැ කියලා පෙනෙන ද්වසක් එයි.

ප්‍රශ්නයකට උත්තරය: මතක් කරලා දෙනවා කියන්නේ මනායතනය. බැඟ් එක පෙනෙනවා කියන කොට වක්කායතනය. යෝඩිසෝලනසිකාරයෙන් ඉන්න වෙලාවට බැඟ් එක දැකින කොට දුකක් කියලා පෙනෙනවාද? බැඟ් එකක් තියනවා කියලා පෙනෙන කොට දැනගන්න ඕනෑම ලෝකය හටගත්තා, දුක හටගත්තා, පංචංපාදානස්කන්ධය හටගත්තා කියලා. ඒක හටගත්තා කිවිවහම ඒවාට හේතුත් දැකින්න ඕනෑම. ඇයි එහෙම කියන්නේ? අපට යමක් පෙනෙන කොට දුකයි කියලා දැනෙන්නේ නැහැනේ. ඒ මට්ටමට එන විදියට - මේක කරදරයක් - මෙහෙම මූලාවෙලා දැකින එක කරදරයක් කියන මට්ටමට එනවා නම් ප්‍රශ්නයක් නැහැ. එහෙම එන්නේ නැති එකයි ප්‍රශ්නය. අපි මොකක් හරි දැක්කාම සතුවුවෙන ගතියක් තියෙනවා. එක අපට පීඩාවක්, කරදරයක් කියන එක පෙනෙන්නේ නැහැ. දුකක් කියන එක පෙනෙන්නේ නැහැ. එකයි දුකක් අයුනාන් කියන්නේ. ඇහැ පාවිච්චි කරලා මූලාවෙන එකම දුකට පත්කිරීමක් කියන මට්ටම හිතට දැනෙන

ගතියේ දැක්මක් ආවොත් එදාට තමයි ඕන නවත්වන්නේ. ඒ දැක්ම විශේෂන් රීක පෙන්වන්න ඕනෑ. ඔය භද්‍යන්නේත් පංචලපාදානස්ක්‍රීයක් කියලා. ඕක දුකක් කියලා.

අවබෝධය ඇතුව පෙන්න හිටියොත් දැකින ද්‍රව්‍යක් එයි. ඇගිල්ල පිවිවෙනවා කියලා දැකින කොට පිවිවෙන්න තියාගෙන ඉන්නේ නැහැ. ඒක දැනෙන මට්ටමකට ගන්න ඕනෑ. ඒක තමයි අවබෝධය කියන්නේ. මේ නිසයි මේ වේදනාව දැනෙන්නේ කියන කොට ඒකෙන් අපි අයින් වෙනවා. මෙතන ප්‍රශ්නේ තියෙන්නේ මේක දුකක් කියලා දැනෙන්නේ නැති එක. අතහරින්නේ දුකයි කියලා දැක්කාත් විතරයි. නැත්තං ඔක්කොම බදාගන්න තමයි අපි පුරුදුවෙලා තියෙන්නේ. අතහරින්නේ මේක මට පීඩාවක් කියලා දැක්ක ද්‍රව්‍යට. ඒ දුක දුක විදියට දැක්ක ද්‍රව්‍යට තමයි අතහරින්නේ. නැත්තං පළගැටියා දැල්ලට පනිනවා වගේ තමයි අපිත්. පළගැටියා දැල්ල දුක විදියට දැකින්නේ නැහැ. ඉතින් උඟ කවදි දැල්ල අතහරින්නේ? ඒක දුකයි කියලා අවබෝධ කරගත්ත ද්‍රව්‍යට. නැත්තං ආය මැරෙනවා, ආයේ පළගැටියෙක් වෙලා ඉපදුනත් ඕක අල්ල ගන්නවා. මොකද උඟට මතකයක් නැහැ ගිය හටයෙන් ඕක කළා කියලා. කී සැරයක් මැරුණත් දැල්ලටමයි පනින්නේ. ඕක අවබෝධ කරගත්ත ද්‍රව්‍යට, මේ දැල්ල පිවිවෙනවා - දුකයි කියලා ද්‍රනගත්ත ද්‍රව්‍යට තමයි - සැපයි කියන මූලාවෙන් මිදුනු ද්‍රව්‍යට තමයි දැල්ලට පනින්නේ නැත්තේ. ඒ වගේ දෙයක් තියෙන්නේ. මේක මෙහෙමයි කියලා, දුකයි කියලා අවබෝධ වෙන ද්‍රව්‍ය එන තුරු - ඒකයි දුකෙකු යානං කියන්නේ. දුක දුක විදියට දැකින්න ඕනෑ. එදාට දුක හටගන්න සමුද්‍යත් තියෙනවා, දුකක් තිරෝධයත් තියෙනවා, මාර්ගයත් තියෙනවා.

ඒ විදියට සම්මා දිවියිය ඇති කරගත්ත. ඒතකොට වඩන්න මාර්ගය තියෙනවා. එහෙම පෙනෙන තැනැකට ආවහම තමයි මාර්ගය වඩා යම්කිසි ද්‍රව්‍යක කළ යුතු දේවල් කළා කියලා එන්නේ. එතකළේ අපේ පරණ පුරුදු බලවත්. සැපකන් තියෙන්නේ කියන පුරුද්ද එන්නේ. ලෝකයේ ජ්වත් වෙන්න අපි කැමැතියි. ලෝකය හාරගන්න කැමැතියි. අපට ඇහෙන් රුප දැකින්න, කණෙන් ගබා අහන්න කැමැත්තක් තියෙන්නේ. මේ ආයතන පරිහරණය කරන්න කැමැත්තක් අපේ තියෙන්නේ. ඒ කැමැත්තන් තමයි සසරේ යන්නේ. ඒ කැමැත්ත ඇවිල්ලා තියෙන්නේ දුක දුක විදියට පෙනෙන්නේ නැති හින්දා. මේ

ආයතන පාවිච්ච කරනවා කියන්නේ දුකක් සකස් වෙන්නේ කියන අවබෝධය නැහැ. හඳුනාගැනීම පූදුවෙන්ම, තුවණීන්ම කළ යුතු දෙයක්. ධර්මය දැකීමෙන්ම - සමඟ දිවිධිය කියන්නේ ඕකයි.

ලෝකය කිවිත්, රුපය කිවිත්, දුක කියලා දැකින්න ඕනෑ. සලායතනය කිවිත් දුක කියලා දැකින්න ඕනෑ. පරිච්ච සමුජ්පාදයේ මොකක් කිවිත් දුක කියලා දැකින්න ඕනෑ. දුක කියලා දැකිනකාට අතහරින්න පුරුදු වෙන්න ඕනෑ නැහැ. දුක කියලා දැක්කා නම් අතහැරෙනවා. ඇගිල්ල පිවිවෙනකාට තව පිවිවෙන්න කියලා දුල්ලට දමන්නේ නැතුව වගේ. ඒක ඉඩි වෙන දෙයක්. දීන් ප්‍රශ්නේ තියෙන්නේ අපට පිවිවෙනවා කියලා පෙනෙන්නේ නැති එක. දුක දුක කියලා පෙනෙන්නේ නැති එකයි ප්‍රශ්නේ. මේ සසරේ යන සත්වයෝ දුකෙකි අයුෂාන් කියන්නේ ඒකයි. දුක දුක විදියට දැකින්නේ නැතුව දුකෙන් මිදෙන්න උත්සාහ කරනවා. ඒකයි මේ දුක භූන ගන්න කියන්නේ - මොකක්ද කියලා. බලන් හිතුවට බැහැ. දරුවා දුකයි කියලා මෙතන කථා කරනවා, ගෙදර යනකාට වෙන කථාවක්. හිත රවටගෙන ඕක කරන්න බැහැ. ඇත්ත ඇති හැරියට ප්‍රත්‍යුෂ්‍ය වෙන්න ඕනෑ. දරුවා කියන එක දුක නම් එක හැම මොහොත්ම දුක වෙන්න ඕනෑ. ලබන සතුවක්ත් නැහැ, ඒ වුනාට හිතාගෙන ඉන්නේ සතුවක් ලබනවා කියලා. දරුවා ඉන්න කල් විදින්න තියෙන දුක් ටික ඔක්කෝම විදිනවා. දරුවා තැතිවුනාම ඒත් දුක් විදිනවා. දරුවිත් දුකට දමනවා. දරුවාට කවදාවත්ම නිවන් මාර්ගය පෙන්වන්නේ නැහැ. හාවනා කරන්න එපා, ඔය ලෝකයේ යන්න, අපි නිවන් දැකින්නම්. ලමයි ටික ඔක්කෝම ලෝකයේ යවනවා. අපි හෙමිහිට හොරෙන් නිවන් දැකින්න යනවා. යුතුකම් ඉෂ්ට කරන්න ගිහින් තමයි තවමත් සසරේ දුක්විදිමින් යන්නේ. ඒවා තම තමන් හොඳට හිතලා බලන්න. යුතුකම් කියලා ඉෂ්ට කරගන්නේ තමන්ටමයි, අනුන්ට නොවෙයි. තමන් සතුව කරන්නයි ඕවා ඔක්කෝම කරන්නේ කියලා දැකින්න. වංචික ධර්ම හොඳින් හඳුනාගන්න. මෙයින් අදහස් කරන්නේ කළ යුතු දේ නොකළ යුතුයි කියලා නොවෙයි.

අපි සතුට කියලා හිතාගෙන ගොඩ ගහන්නේ දුක. ඕක තමයි අපට පෙනෙන්නේ නැත්තේ. බුදු කෙනෙක් පෙන්නලා දෙන්නේ මේ සත්‍යය. ලෝකයට අයිති දේවල් මොනවායින් සතුව වුනත් ඔය දුක

දුකමයි. ලෝකය කියන්නේ දුකයි. පංචලපාදාත්‍යාච්චකනිය දුකයි කියන එක ගැහුරෙන් දකින්න ඕනෑ. ඒක දැක්ක දවසට තමයි ලෝකෙන් මිදෙන්න නුවණක් පහළ වෙන්නේ. මෙතනදී අහනවා දුක තැකි කරගන්නේ කොහොමද කියලා, ගෙදර හිහින් දුක ගොඩිගහන්නවා. අනේ මට නම් ගින්න නිවන්න ඕනෑ, ඒ වුනාට දර එකතු කරගෙන ගිහින් අනිත් පැත්තට ගින්නටම දානවා. ර්ටපස්සේ කියනවා මේ ගින්න නිවෙන්නේ තැහැනේ කියලා. මේ ගින්න නිවන්න මාරුගයක්, කම්ටහනක් කියා දෙන්න කියලා. ඕවා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළ උපමා. ඒ දර තමයි අවිද්‍යාවෙන්, ත්‍යෙහාවෙන් හදන ලෝකය. ලෝකය හදනවා කියන්නේ දර එකතු කරනවා. ආයතනයක් පාවිච්ච කරලා ලෝකයට අයිති දේවල් හදනවා. බුදුරජාණන් වහන්සේ මධ්‍යම ප්‍රතිපදාව ගැන කළ දේශනා හොඳට නුවණීන් බලන්න. ම්‍යෙකු සූත්‍රය හොඳට කියවන්න. එසේ එකා අනෙකා කියන පොත හොඳට කියවන්න.

2013 නොවැම්බර 16 වැනි දින සූජුරාමයේදී
මහාචාර්ය රඩ් කොරෝලගේ මහතා විසින් ම්‍රෑක්කී සූත්‍රය ඇසුරෙන්
පැවැත්වුන ධම් සාකච්ඡාව
මධ්‍යම ප්‍රතිපදාව

ස්ථානය එක අන්තර්ගත්, ස්ථානය සමුදාය එක අන්තර්ගත්, ස්ථානය නිරෝධය මැද - මය එක ස්ථානීය වහන්සේ තමක් දැකපු හැරී. අන්තර්ගත් නියෙනවා, මැදත් මොකක්දේ දෙයක් නියෙනවා කියලා දේශනා කරපු එක. උහය අන්තර්ගත් - සො උහනෙන කියන්නේ අන්තර්ගත් දෙකක් කියන එක. විදිකාන කියන්නේ දැකිනවා. ම්‍රෑක්කී මණා න ලිපුති - මැද තැවරෙන්නාත් එපා. තං මුෂ්මි මහා ප්‍රජිසාති - මෙහෙම කෙනාට තමයි මහා පුරුෂයා - ඒ කියන්නේ රහතන් වහන්සේ. සොද සිඛනීමවගා - සිඛනී කියන්නේ තණ්හාවට. අන්තර්ගත් දෙකට නොවැරී, මැදත් ඇලෙන්නේ නැති කෙනා තමයි තණ්හාව නැති කරන්නේ, ස්ථාන කරන්නේ. ඔතන තමයි මධ්‍යම ප්‍රතිපදාව - මැදුම් පිළිවෙත - ආයත්සීජ්‍යාංගික මාර්ගය නියෙන්නේ. වෙන පාඨම් කරගෙන මැදුම් පිළිවෙත පුරන්න බැහැ. ඕක වෙන්න ඕන්න.

මෙක එක පැහැදිලි කිරීමක්. එක එක විදියට ඕක පෙනෙන්න පුළුවන් නමුත් මොන පැත්තෙනේ තේරුම් ගත්තත් මේ සියල්ලටම ගැලපෙන්න ඕන්න. බුදුරජාණන් වහන්සේ ඒ සියල්ලම නිවැරදියි කිවිවා. තමන් මැදුම් පිළිවෙත හරියට අවබෝධ කළා නම්, තමන් වඩන්නේ මැදුම් පිළිවෙත නම් ඒ හැම එකකටම ගැලපෙන්න ඕන්න. මැදුම් පිළිවෙත තමයි ආර්ය මාර්ගය. ආර්ය මාර්ගයට වැටුනාද කියලා බලාගත්ත පුළුවන් මැදුම් පිළිවෙතේ ඉන්නවාද, මේ අන්තර්ගත් දෙකට නොවැරී, මැදත් ඇලෙන්නේ නැතිව ඉන්නවාද? එහෙම ඉන්නවා නම් තමන් මධ්‍යම ප්‍රතිපදාව වඩනවා. එහෙම නැතිනම් ආර්ය මාර්ගයේ නැහැ. කාගෙන් වත් අහන්න අවශ්‍ය නැහැ, තමන්ටම බලන්න පුළුවන්. වෙන කෙනෙක් දැනගත්තත් නැතිත් වැඩක් නැහැ තමන් ආර්ය මාර්ගයේද නැත්ද කියලා. තමන්ට නම් වැඩක් නියෙනවා තමන් ආර්ය මාර්ගයේද නැත්ද කියලා තේරුම් ගත්තොත්, මොකද ආර්ය මාර්ගයේ නොවැයි නම් ආර්ය මාර්ගයට, සොවාන් මාර්ගයට පැමිණෙන්න අවස්ථාව නියෙනවා.

මාර්ගයේ ඉන්නවාද නැත්ද කියලා බලාගත්ත කුමය මෙතන තියෙනවා. ඒ එක විදියක් තමයි එස්සය එක අන්තයක්, එස්ස සමුදය තව අන්තයක්, එස්ස නිරෝධය මැද කියන එක. එස්සය ඇතිවෙත්ත ජාති 3ක් අවශ්‍යයි. අභ්‍යන්තර ආයතනයයි, බාහිර ආයතනයයි, ඒකට අදාළ වික්ද්‍යාණයයි. අභ්‍යන්තර ආයතනයට උදාහරණයක් තමයි ඇහැ. බාහිර ආයතනය රුපය. ඇහැයි, රුපයයි, ඒ ගැන දූනගත්ත වකු වික්ද්‍යාණයයි. ඇහැට රුප වෙන්තේ අපි හිතන සතර මහා ධාතුවෙන් හැඳුණු රුපය. කනට රුප වෙන්තේ ගබා. කනට අරමුණු කරන්න පුළුවන් දේවල් කනයි කනට අරමුණු වෙන බාහිර ආයතන වෙන්තේ. ඇහැට බාහිර ආයතන වෙන්තේ ඇහැට අරමුණු කරන්න පුළුවන් ස්වභාවය. ඇහැට අරමුණු කරන්න බැරී නම් ඒවා ඇහැට බාහිර ආයතන වෙන්තේ නැහැ. ඇහැට අරමුණු කරන්න පුළුවන් වර්ණ රුප විතරයි. ඇහැට ගබා අරමුණු කරන්න බැහැ. ඇහැ සංවේදී වෙන්තේ වර්ණ වලට විතරයි. ඇහැයි ගබා රුපයයි කියලා කියන්තේ නැහැ. ඇහැට අරමුණු කරන්න පුළුවන් ස්වභාවයට තමයි ඇහැ අභ්‍යන්තර ආයතනය නම් එතැනදී බාහිර ආයතනය වෙන්තේ. තව විදියකින් කිවිවෙත් ඇහැ සංවේදී වෙන ස්වභාවය. ගබා වලට, ගද සුවඳට ඇහැ සංවේදී නැහැ. ධාතු ස්වභාවයටත් ඇහැ සංවේදී නැහැ. තද ගතිය, රස්නය කියලා ඇහැට පෙනෙන්තේ, අරමුණු වෙන්තේ නැහැ. පහත දැල්ලක් තිබුණෙන් එතත තියෙන වර්ණය ඇහැ දූනගතියි. වර්ණයට අමතර දෙයක් ඇහැ නිසා දූනගත්ත බැහැ. හොඳට බලන්න. ඒ ගැන දූනුවත් වීම තමයි වකු වික්ද්‍යාණය.

එශක පැහැදිලි නැත්නම් කන ගැන හිතන්ත. කන අභ්‍යන්තර ආයතනය. කනට බාහිර ආයතනය වෙන්තේ ගබාය විතරයි. නමුත් හැම ගබායකම නෙවෙයි. කනට අරමුණු කරන්න පුළුවන්, කන සංවේදී වෙන ගබා ස්වභාව වික විතරයි කනට බාහිර ආයතනය වෙන්තේ. අපේ කනට සමහර විට ඇහෙන්තේ නැති ගබා තියෙනවා. බල්ලන්ට ඇහෙන ගබා අපට ඇහෙන්තේ නැහැ. ඒ ගබා අපේ කනට බාහිර ආයතනය වෙන්තේ නැහැ. අපේ කනට අරමුණු වෙන, අරමුණු කරන්න පුළුවන් ගබා ස්වභාවයන් විතරයි කනට බාහිර ආයතන වෙන්තේ. මෙතන රේඛියේ තරංග තියෙනවා නමුත් අපට ඒවා ඇහෙන්තේ නැහැ. ඒවා අපේ කනට බාහිර ආයතන නෙවෙයි. රේඛියේ එකක් දාලා ඒක කනට

අරමුණු කරන්න පුළුවන් මට්ටමට වෙනස් කලාත් ඔන්න එතකොට ඒ ගබාය අහන්න පුළුවන්. එතකොට ඒක බාහිර ආයතනයක් වෙනවා.

එ වගේමයි නාසයත්. අපේ නාසයට දැනෙන මට්ටමේ ගද සුවඳ විකක් තියෙනවා. ඒ රික තමයි මේ නාසයට බාහිර ආයතන වෙන්නේ. අරමුණු වෙන ස්වභාවයන් තමයි බාහිර ආයතන වෙන්නේ. අපේ දිවට අරමුණු වෙන ස්වභාවයන් වික විතරයි දිවට බාහිර ආයතන. අපේ දිවට දැනෙන්නේ නැති රස අපට බාහිර ආයතන නෙවයි. ඒවා අපට දැනගන්න විදියක් නැහැ. අපී තියෙනවා කියලා හිතන්නේ අපට දැනගන්න පුළුවන් දේවල් විතරයි. ඒකට තමයි මේ ආයතන හයක් තියෙන්නේ. කයට ස්පර්ශ වෙන ස්වභාවයන් වික විතරයි කයට බාහිර ආයතන වෙන්නේ. ස්පර්ශයට දැනෙන්නේ නැති දේවල් කයට බාහිර ආයතන වෙන්නේ නැහැ.

ස්පර්ශය කියන්නේ වෙනම දෙයක්. අභ්‍යන්තර ආයතනයයි, බාහිර ආයතනයයි තියෙන බව දැනගන්න වික්ද්‍යාණය පහළ වූනාම ඒකට කියනවා සම්බ්ස්සය කියලා. ඇහැයි, ඇහැට අරමුණු වෙන වර්ණ රුප ස්වභාවයයි, ඒ බව දැනගන්න වික්ද්‍යාණ ස්වභාවයයි හටගෙන නම් ඒකට තමයි එස්සය කියන්නේ. කනයි, කනට අරමුණු වෙන බාහිර ආයතනයයි, ඒ බව දැනගන්න හැකියාව සෝත වික්ද්‍යාණය. ඔය තුන හටගෙන නම් එතකොට කියනවා ස්පර්ශය කියලා. සෝත සම්බ්ස්සය කියලා වැඩිදුරට විස්තර කරන්න පුළුවන්. එස්සය කියන්නේ තුනේ සංගිතයක්. එස්සය කියන්නේ එකතු වූනා කියලා දැනගන්න ස්වභාවයක්. දැනගන්නේ නම් හිත. හිතට දැනුවත් කරන වෙතසිකයක් විතරයි එස්සය කියන්නේ. හිතේම ඇතිවුනු ස්වභාවයක්, වෙතසිකයක්. එස්සය කියන්නේ හිතත් එක්ක ඇතිවුනා, හිත දැනුවත් කරන එක ගත් ස්වභාවයක්. ඒ ස්වභාවය තමයි මෙන්න මෙහෙම ජාති 3ක් තියෙනවා, හටගත්තා කියල අපට දැනුවත් කරන්නේ. ජාති 3 තමයි අභ්‍යන්තර ආයතනයයි, බාහිර ආයතනයයි, වික්ද්‍යාණයයි හටගත්තා කියලා දැනුවත් කරන ගතිය, ඒ වෙතසිකය, ඒ සිතුවිල්ලට කියනවා එස්සය කියලා. සිතුවිල්ල නැතිනම් වෙතසිකය තියෙන්නේ හිතේ. හිතත් එක්කම හටගත්ත, හිතත් එක්කම නැතිවෙන ස්වභාවයක්. එතකොට එස්සය කියන්නේ හිත දැනුවත් කරන ස්වභාවයක් විතරයි. ඒක වෙතසිකයක් කියලා හඳුන්වනවා. හිතක් හටගත්තේ නැත්තම් එස්සයක් හටගන්න

බැහැ. මොනවා ගැනද දැනුවත් කරන්නේ? ආයතන 2ක් ගැන - අභ්‍යන්තර ආයතනයයි, බාහිර ආයතනයයි. ඇසයි, වර්ණ රුපයි. ඒ ජාති 2ක් තියෙනවා කියලා දැනගන්නවා. ඔය ජාති 3ක් හටගත්තා කියන අදහස දෙන්නේ එස්ස වෙළතසිකය.

එතකොට එස්සය පහළ වූනා. ඇහැ මූල්වෙලා හටගන්න එස්සය. ඒ කියන්නේ ඇහැ අභ්‍යන්තර ආයතනය, ඇහැට අරමුණු වෙන වර්ණ රුප ස්වභාවය (එම්යේ තියෙන රුප නෙවෙයි) බාහිර ආයතනය, ඒ බව දැනගන්නා ස්වභාවය වික්ද්‍යාණය. එස්සය හටගත්තා. ඒකට අපි නමක් දෙනවා වකු සම්ථස්සය කියලා. ඒ වගේම කනට අරමුණු වෙන ගබඳ ස්වභාවයකි, ඒ බව දැනගන්න වික්ද්‍යාණ ගතියකි හටගත්තා නම් ඒ බව හිත දැනගන්නවා. එතන් තියෙනවා සෝත සම්ථස්සය. කන මූල් කරගත්ත නිසා සෝත කියලා නමක් දෙනවා. එස්සය කියන්නේ ජාති 3ක් හටගෙන තියෙනවා. අභ්‍යන්තර ආයතනය කන, බාහිර ආයතනය කනට අරමුණු වෙන ගබඳ ස්වභාවය, වික්ද්‍යාණය කියන්නේ ඒ ගැන දැනුවත් වෙන හිත. වික්ද්‍යාණ ස්වභාවය. ඔය 3 හටගත්තා කියලා හිතට කියන වෙළතසිකය, තැත්තම් සිතුවිල්ල තමයි එස්සය කියන්නේ. කන මූල්කරගෙන හටගන්න එස්සය. ගබඳයක් තිබුණේ තැත්තම් අහන්න, ඒ බව දැනගත්තේ තැත්තම් සෝත සම්ථස්සයක් හටගන්න බැහැ. ගබඳයක් ඇහෙන ගතියමයි සෝත සම්ථස්සය කියන්නේ. දැකීමක් සිද්ධ වෙන රුප අරමුණක් දැකින ගතියමයි වකු සම්ථස්සය කියන්නේ. ගද සුවදක් දැනෙන ස්වභාවයමයි නාසයයි, නාසයට අරමුණු වෙන යම්කිසි ගන් ස්වභාවයකි, ඒ බව දැනගන්න ස්වභාවය වික්ද්‍යාණය තියෙනවා කියන එක. ඒ මූලිකව දැනුවත් වෙන ස්වභාවය එස්සය කියන්නේ. එතකොට ඇහැ, කන, නාසය, දිව, කය, මනස මූල් කරගෙන වෙන්න පුළුවන් ඒ දැනුවත් වීම. මනයි, ධම්මයි, මනෝ වික්ද්‍යාණයයි. ඒකට කියනවා මනෝ සම්ථස්සය කියලා.

මූලිකව ඇතිවෙන්න පුළුවන් එස්සය. අභ්‍යන්තර ආයතනයයි, බාහිර ආයතනයයි, ඒකට අදාළ වික්ද්‍යාණයයි පහළ වූනා කියන එක. හය ආකාරයකින් එස්සය තියෙනවා. හය ආකාරයක් වූනාට එස්සය කියන එකට එකම තේරුම තියෙන්නේ. අපි එස්සයෙන් නවත්වන්නේ තැහැ. ගබඳයක් නම් බෙරයක ගබඳයක් කියලා ගන්නවා. බෙරයක් කියන එක සෝත සම්ථස්සයෙන් අරන් දෙන ගබඳයේ තිබුණේ තැහැ. කමෙන්න

අරන් දෙන්නේ ගබඳය විතරයි. කනට සතර මහා බාතු බෙරයක් අරන් දෙන්න බැහැ. අපි ගබඳයක් දැනුවත් වීමෙන් තැවතිලා නැහැ. සෝත සම්ථස්සයෙන් තැවතිලා නැහැ. ගබඳය ඇහුන විට මනසෙන් මොකකදේ දෙයක් කරලා තියෙනවා. සෝත සම්ථස්සයෙන් කනයි, ගබඳයකි, ඒ බව දත්ත ගන්න ගතියකුයි භටගේන. එතන බෙරයක් නැහැ. ඒ වුනාට අපි දැනගෙන තියෙන්නේ බෙරයක් ගැන.

සෝත සම්ථස්සයට අමතරව තවත් යමක් වෙලා තියෙනවා. දැන් බෙරයක විස්තර ටික හිතට පෙනෙනවා. අතිතයේ අත්දැකපු දෙයක් උදව් වෙලා තියෙනවා. අතිතයේ ඔහාම බෙරයක් ගැන අත්දැකලා නැත්තම් ඔය දේවල් මතක් වෙන්නේ නැහැ. පෙර ඇසුරක්, පෙර පුරුදේදක් මෙතනට සම්බන්ධ වෙලා. සෝත සම්ථස්සයෙන් තැවතිලා නැහැ, අපි දැන් බෙරයක් ගැන දැනුවත් වෙලා තියෙනවා. බෙරයක් ගැන දැනුවත් වෙන කොට ගබඳයක් අහන්ත පුළුවන් කියන ටික විතරක් නෙවෙයි දැනගෙන තියෙන්නේ. ඊට එහා තව විස්තර ටිකක් දැනගෙන තියෙනවා. ඔය බෙරය ඇහැට පෙනුනොත් මේ වගේ දෙයක් තමයි ඔතන පෙනෙන්නේ කියන අදහස තියෙනවා. ඒක ස්පර්ශ කලොත් මේ වගේ ස්පර්ශයක් දැනෙයි කියන අදහසත් තියෙනවා. ඒකේ සුවඳ බැලුවොත් මේ වගේ දෙයක් දැනෙයි කියන අදහසකත් තියෙනවා. රසක් තියෙනවාද, කන්ත පුළුවන් දෙයක්ද කියලත් දත්තවා. කායායතනය ඉපද්‍රවොත් මොන වගේ ස්පර්ශයක් දැනෙයිද කියන එකත් දත්තවා. ඒ ගැන හිතුවොත් මොන වගේ හිතෙයිද කියන එකත් දත්තවා.

හිතෙන් මොනවා හරි දැනුවත් වෙනවා නම් ආයතන නේ එකක්මයි මූල්වෙන්නේ. ඒවා මූලින් ඇහැ, කන, තාසය, දිව, කය නිසා ගත්ත දෙය - මේ තමයි එස්ස මට්ටම. බෙර උදාහරණයේ කණෙන් දැනගත්ත ගබඳය ගැන ඊළගට මනසෙන් කරන වැඩ ටිකක් තියෙනවා. බෙරය මැවිච් මනසෙන්. එතකොට මනසට අරමුණු කරන්න දෙයක් දැන් හදලා තියෙනවා. ඒ ගැන අදහස් ටිකක් ඇවැල්ලා තියෙන්නේ - වේතනා. වේතනා ටික දැන් වැඩක් කරලා තියෙනවා - සංස්කරණයක් කරලා තියෙනවා. වේතනා වලින් සංඛාර හදලා තියෙනවා. ඒ හදපු දෙය තියෙන්නේ හිතේ නමුත් එළියේ තියෙනවා කියලා තමයි හිතන්නේ. හිතෙන් හදපු බෙරය තමයි දැන් පෙනෙන්නේ. ඒ බෙරය හදන්න උදව්

වුනේ කණෙන් අරන් දුන්න සෝත සම්භිස්සයයි, අතිත අත්දැකීමකුයි, ඒ ගැන දැන් ආපු අදහස්, වේතනා විකයි.

මෙක හිතෙන් කරපු සංස්කරණයක්. මෙක තමයි දෙවෙනි අන්තය. ගබාධය ඇඟුන එක එක අන්තයක්. දැන් බෙරයක් හැඳුව එක දෙවෙනි අන්තය. ඒ හදපු බෙරය නිසා අපට තව ආයතනයක් උපද්දන්න හැකියාවක් ඇවේල්ලා තියෙනවා. බෙරය ගැන ඔහු නම් තව විකක් හිතන්න පුළුවන්. මනායතනය උපද්දවනවා. ගිහිල්ලා බලන්න හිතෙන්න පුළුවන්. වක්‍රායතනය උපද්දන්න හැකියාව තියෙනවා. ඒ ගබාධය නැවත අහන්න හිතෙන්න පුළුවන්. සෝත ආයතනය උපද්දන්න හැකියාව තියෙනවා. ගද සුවදක් බලන්න පුළුවන්. සාණ ආයතනයක් උපද්දන්න හැකියාව තියෙනවා. රසක් බලන්න දිවක් ඉපදේශීමේ හැකියාව තියෙනවා. නැවත සළායතනම ඉපදේශීමේ හැකියාවක් තමයි ඔය තියෙන්නේ. හටගන්න හැකියාවක් භදාලා. සමුදයක් කියන්නේ ඔතනට. හටගන්න අවශ්‍ය හේතු විකක් දැන් සකස් වෙලා. හටගැනීමට තියෙන හේතු වලට කියනවා සමුදය කියලා.

මෙතනදී ඒ හටගන්න තියෙන හේතු වික තමයි බෙරයක් තියෙනවා කියලා දැනුවත් වීම. මුලින් එස්සයෙන් දැනගත්තේ ගබාධයක් කියලා විතරයි. එක එක අන්තයක්. දෙවෙනි අන්තය තමයි බෙරයක් කියලා දැනගන්න එක. එතකොට එකේ තියෙනවා ආයතන ම නැවත ඉපදේශීමේ හැකියාව. ඒ කියන්නේ සමුදය - හේතු. නැවත එස්සයෙක් ඇති කරන්න හේතු රිකක් දැන් භදාලා තියෙනවා. ඒ එස්සය වක්‍රා, සෝත, සාණ, ජ්විභා, කාය, මනෝ සම්භිස්සය වෙන්න පුළුවන්. එස්සයක් හටගන්න දැන් සමුදයක් සකස් කරලා තියෙන්නේ. එක තමයි සමුදය අන්තය. මේ අවස්ථාවේ නම් බෙරය. දැන් ඒ බෙරය නිසා නැවත ආයතනයක්, නැවත එස්සයක් ඇති කරන්න පුළුවන් වෙන්නේ ඒ ආයතනයට අදාළ සම්භිස්සයක් ඇති කිරීම. එතෙන්ට ගිහින් බලන්න හිතුනොත් නැවතත් වක්‍රා සම්භිස්සයක් හටගන්නවා. ඇහැ නිසා ඇහැට අරමුණු කරන රුපයත්, ඒ ගැන දැනුවත් වෙන බවත්. එකට කියනවා වක්‍රා සම්භිස්සය.

එතකොට එස්සයක් හටගන්න සමුදයක් තමයි මේ සකස් වෙලා තියෙන්නේ. එස්ස සමුදය තමයි බෙරය කියන කොට හටගෙන තියෙන්නේ. හැම ආයතනයකම මෙක තමයි සිද්ධ වෙන්නේ. අපේ

තියෙන අලුම් අනුව - අහන්න ඕනෑද, දකින්න ඕනෑද, ගහන්න ඕනෑද, රස බලන්න ඕනෑද, ගඳ බලන්න ඕනෑද, ඒක ගැන හිතන්න ඕනෑද කියන මොන තණ්හාව මතද රේලග ආයතනය උපදීන්නේ කියන ඒක වෙනස් වෙනවා. ඒ වූනාට උපදීදවන්න හැකියාව දැන් හදලා තියෙන්නේ. ඒ උපදීදවන්න තියෙන හැකියාවට කියනවා සමුදය කියලා. හටගන්න තියෙන හේතු ටික සකස් කරලා ඉවරයි. ඒකට තණ්හාවෙන් වතුර විකක් දුම්මහම ඒකට අදාළ ආයතනය උපදීදවනවා.

දැන් තේරුම් ගන්න එස්ස අන්තයයි, එස්ස සමුදය අන්තයයි දෙකම හටගත්තා. එස්ස අන්තය තමයි ගබඩය ඇශ්‍රුන ඒක. එස්ස සමුදය අන්තය කියන්නේ සෝත සම්භස්සයෙන් නවත්තන්නේ නැතුව බෙරයක් හදලා තියෙනවා. සමුදය කියන්නේ ඒ නිසා තව සම්භස්සයක් හටගැනීමේ හැකියාවක් තමයි දැන් සකස් කරලා තියෙන්නේ. ඔන්න දෙවෙනි අන්තය. ගබඩය දාන ගැනීම එස්ස අන්තය, ඒකට අදාළ ලෝකයට අයිති රුපයක් - මේ අවස්ථාවේ නම් බෙරය - සතර මහා ධාතු රුපයක් කියලා දැනුවත් වූනා. එලියේ තියෙන මොකක්දේ දෙයක් කියලා දැනුවත් වූනා. ඒකට සම්මතයේ නමකත් දැන්නා බෙරය කියලා. ඒ වූනාට ඒකට අදාළ මොකක්දේ රුපමය ගතියක් තමයි හිත දැනගත්තේ. ඔකට කියන තම දැනගත්තත් නැතත් ලෝකයට අයිති රුපයක් මැවිවා. ඒක තමයි සමුදය. ඒ රුපය අල්ලගෙන අපට තව තව ආයතන උපදීදන්න පුළුවන්. කොවිචර ආයතන උපදීදම්න් යයිද කියන ඒක තණ්හාව කොවිචර ප්‍රබලද කියන ඒක මත බලපානවා. බෙරයට තමන් කොවිචර ආසයිද කියන ඒක අනුව බෙරය ගැන නැවත නැවත සිත් සකස් කරනවා, ආයතන සකස් කරනවා.

තණ්හාවෙන් තමයි දිගින් දිගට යන්නේ. දිවියියෙන් තමයි දෙයක් හදන්නේ. හැඳුවා විතරක් නොවේය ඒක එලියේ තියෙන සතර මහා ධාතු දෙයක් කියලා දැන් විශ්වාස කරනවා. දිවියියක්, වැරදී මතයක්. ලෝකයේ දෙයක් තියෙනවා කියලා හිතන්නේ වැරදී මතයක්. හිතේ ඇති ව්‍යන දෙයක් එලියේ තියෙන සතර මහා ධාතු වෙන්න බැහැ. වැරදී දැජ්ටි. ඔය අඩි පුරුදු කරලා තියෙන, සංසාරේ යන දැජ්ටි. තණ්හාවෙන් ඔක දිගින් දිගට ගැට ගහමින් යනවා. නැවත නැවතත් ආයතන උපදීදවනවා. ඔනේ තම් බෙරය ගැන හිතම්න් ඉන්න පුළුවන්. තණ්හාවට බුදුරජාණන් වහන්සේ උපමා කරන්නේ සිඛනිය - මැහුම් කාරිය. ඒ මැහුම් කාරිය

තමයි දිගින් දිගට ගැට ගසම්න් ගෙනියන්නේ. ඒක තමයි සසරේ ගෙනියන්නේ. සසරේ ගෙනියනවා කියන්නේ දුක නැවත නැවතත් උපද්දවනවා. තමන්ට දුක නැවත නැවතත් ගෙන දෙනවා.

මික තමයි අපේ පුරුද්ද. ධරමයක් දත්තේ නැති කෙනාගේ පුරුද්ද මය අන්ත දෙකටම වැවෙන ඒක. බෙරයක් ගහනවා කියලා දුනගන්න කොට එස්ස අන්තයටත් වැටිලා, එස්ස සමුදය අන්තයටත් වැටිලා. ඒ කියන්නේ සසරේ ගෙනියනවා. දුක නැවත නැවත ඇති කරනවා. තමන්මයි ඒ දුක ගොඩගහ ගන්නේ. විදින්න දුක් එකතු කරනවා. ඒ බව බුදු කෙනෙක්මයි පැහැදිලි කරන්නේ. බුදු කෙනෙක් ධරමය අවබෝධ කරලා දේශනා කරන බුදු දහම කියන්නේ මිකට. සසරේ යන අයුණ කෙනාට මේක අවබෝධ කරන්න බැහැ. බුදු දහම න්‍රව්‍යීන් දිකින්න මිනේ. බුදු කෙනෙක් ගැන ගුද්ධාව ඇතිවෙන්න මිනේ ඔතන. අනේ බුදුරජාණන් වහන්සේ මේවා අවබෝධ කරලා අපට අනුකම්පාවෙන් දේශනා කළා නේද කියලා. අපේ මෝඩිකමට මේක වැටහෙන්නේ තැහැ. බුදුරජාණන් වහන්සේ ප්‍රයාවෙන් අපි මේ දුකේ වැවෙනවා දැකලා, අනුකම්පාවෙන් දේශනා කළා දුකෙන් ගැලවෙන්න මාර්ගයක් තියෙනවා කියලා. මැදුම් පිළිවෙතක්.

ලෝකයේ යන සත්වයා උහය අන්තයකට වැවෙනවා. උහය අන්තය කියන්නේ දෙකක් - එස්ස අන්තය සහ එස්ස සමුදය අන්තය. මේ අන්ත දෙකෙන් කුමන අන්තයේ හිටියත් සසරේ යනවා. දුක. මේ අන්ත දෙකෙන් කුමන අන්තයේ හිටියත් ඒක ආර්ය මාර්ගය නොවයි. මැදුම් පිළිවෙත නොවයි. බෙරය කියලා දුනගන්න කොට මැදුම් පිළිවෙත නොවයි. ගබ්දයක් කියලා දුනගන්න කොට එස්සය භටගේන - එස්ස අන්තය. උහය අන්තයෙන් එකක්. දෙවනි අන්තයෙන්, එස්ස සමුදය අන්තයෙන් නම් මිදිලා. ඒ වුනාට තවම අන්ත දෙකෙන්ම මිදිලා තැහැ. එතකොට මධ්‍යම ප්‍රතිපදාව කියන්නේ මය උහය අන්තයම වෙන්න බැහැ.

සෞ උහනෙහි විදිකාන - මේ උහය අන්තය දිකින්න, අන්ත දෙකක් තියෙනවා කියලා දුනගන්න. මික දුනගන්නේ නැතුව එතනින් එහාට යන්න බැහැ, අවබෝධයක් ලබන්න බැහැ. එස්සය එක අන්තයක්, එස්ස සමුදය තව අන්තයක්. මේකේ මනා න ලිපාති - මැදත්

තැවරෙන්නේ තැති කෙනා තණ්ඩාව සූම්ය කරනවා. සො'ඩ සිලුනීමවග - තණ්ඩාව දුරු කරන්න පුළුවන් ඔය දෙක අවබෝධ කරලා මැදත් නොතැවරෙන කෙනාටයි. තං බැමි මහා පුරිසොති - එහෙම කෙනාට මහා පුරුෂයා කියලා කියනවා. තණ්ඩාව දැකලා, පිළිවෙතක් පුරුෂ තණ්ඩාව සූම්ය කරන කෙනාට මහා පුරුෂයා කියලා කියනවා. ඒ කියන්නේ රහතන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ මැදුම් පිළිවෙත පෙන්නලා දෙනවා. අපට ඕනෑම විදියට මැදුම් පිළිවෙත පිරුවාට නිවන් අවබෝධ වෙන්නේ තැහැ. ධර්මයට අනුව අන්ත දෙකට නොවැවෙන මැදුම් පිළිවෙතක් වෙන්න ඕනෑම. අන්ත දෙකක් එකකට වැටිලා නම් ඒක මැදුම් පිළිවෙත වෙන්න බැහැ. අත්හළ යුතු අන්ත දෙකක් තියෙනවා. එස්සය අන්තයයි එස්ස සමුද්‍ය අන්තයයි.

තැවත තැවත ස්පර්ශ හටගන්න හැකියාව තියෙනවා නම් ඒක නවත්වන්න වෙනවා. තැත්තම් එස්සය හටගන්නවා. එස්සය හටගන්නවා කියන්නේ ආයතන හටගන්නවා, ලෝකය ගැන දැනගන්නවා, ලෝකයේ යනවා, සංසාරයේ යනවා. ලෝකයේ යන ඒක, තැවත ඉපදීම් නවත්වන්න නම් එස්සය හටගන්න හේතු සකස් කර කර ඉදාලා හරි යන්නේ තැහැ. එස් සමුද්‍ය තැතිකරන්න ඕනෑම. ඒ අන්තයට වැටෙන්න බැහැ. ඒක තැතිකරන්න නම් ඉස්සෙල්ලා ඕක තේරුම් ගන්න ඕනෑම. දැනගන්න, ද්‍රිතින්න ඕනෑම. ජානතො පස්සතො - අහන්න, දැනගන්න. සබ්බාසව සුතුයේදී එහෙම කෙනාට තමයි මාර්ගය තියෙන්නේ. නො අජානතො නො අපස්සතො නොදැන්න, නොද්‍රින කෙනාට නොවෙයි. ඒ වගේ අයට නොවයි මැදුම් පිළිවෙත තැතිනම් සතර සතිපථධානය, තැතිනම් ආසවක්ෂය කිරීම තියෙන්නේ. දන්න, ද්‍රිතින කෙනාටයි ආසවක්ෂය කිරීමක් දේශනා කරන්නේ. බුදු දහම අහලා තැති, නොදන්නා අයට නම් නොවෙයි. ඒ අයට කවදාවත් මාර්ගල්ල ලබන්න බැහැ. උත්සාහ කරනවා වෙන්න පුළුවන්, භාවනා කරනවා වෙන්න පුළුවන් නමුත් ධර්මය ද්‍රිතින්න ඕනෑම.

මැදුම් පිළිවෙතට එන්න නම් ධර්මය ද්‍රිතින්න ඕනෑම. එක ස්වාමීන් වහන්සේ නමක් ඒ අන්ත දෙක කොහොමද පැහැදිලි කළේ - එස්සය එක අන්තයක්, එස්ස සමුද්‍ය තව අන්තයක්, එස්ස තිරෝධය තමයි මැද. තමන් දන් මාර්ගයේ නම් ඔතන ඉන්නවාද කියන එක තමන්ට තුවණීන් බලන්න පුළුවන්. තමන් මාර්ගය ව්‍යත්තාවා නම් ඔය අන්ත දෙකට

නොවැටී ඉත්ත විදියටද වඩන්නේ? එහෙනම් ආරය මාරුගය. එහෙම තැක්නම් ආරය මාරුගය වෙන්න බැහැ. ධරුමයට අනුව ගලපලා බලන්න. කාගෙන් වත් ඇහුවට වැඩක් නැහැ 'මම දුන් ආරය මාරුගයේද' කියලා. 'මම සෝවාන් වෙසිද?' මේකට උත්තරය තමන්ටම දකින්න පුළුවන්. මේ දුක තැකි කරන මාරුගයද, මැදුම් පිළිවෙතද, ආරය අෂ්ධාගික මාරුගයද? ඕවාට උත්තර තමයි ඔය සරලව තියෙන්නේ.

සම්මා දිවිධියෙන් තමයි ඔවා පෙනෙන්නේ. තමන් මෙව්වර කළු හිටියේ ආරය මාරුගයේද? පොඩි දෙයක් වුනාට ඔතන තියෙන ගැහුර දකින්න. ඔතනින් උදව් වෙනවා තමන්ට ආරය මාරුගයට වැවෙන්න. ඒක සුළු පවු දෙයක් නොවේයි. ඔක තේරුම් ගත්තොත් තමන් වැවෙන්නේ තැවත සතර අපාගත නොවෙන තත්ත්වයකට. මික තේරුම් ගත්ත එතකොටයි සම්මා දිවිධිය ඇති වෙන්නේ. එතකොට තැන් තැන් වල අරවා මේවා කියනවා කියල කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒවා අදාළ නැහැ. ධරුමය දැක්කා වෙනවා. බුදුරජාණන් වහන්සේ කියනවා මේ සියලුම ස්වාමීන් වහන්සේලා කියන ඒවා හරි කියලා. අතිතය එක අන්තයක්, අනාගතය තව අන්තයක්, වර්තමානය මැදි. ඒකත් මැදුම් පිළිවෙත තමයි, නමුත් ඒ මැදුම් පිළිවෙත අතිත් ක්‍රමයටත් ගැලපෙන්න ඕනෑම. එස්සය එක අන්තයක්, එස්ස සමුදය තව අන්තයක්, එස්ස නිරෝධය මැදි. නාමය එක අන්තයක්, රුපය එක අන්තයක්, වික්ද්‍යාණය මැදි. ඔකටත් ගැලපෙන්න ඕනෑම. එක පැත්තකට ගැලපිලා අනෙක් එකට ගැලපෙන්නේ තැත්තම් ඒ සම්මා දිවිධිය නොවේයි.

එතකොට කවුරු කියපූ එක හරිද කියන ප්‍රශ්නය එන්නේ නැහැ. ඔක්කොම හරි නමුත් නුවණීන් දැකලා තමයි ඒක කියන්න පුළුවන්. එහෙම තැකි වුනාම තමයි අතන හරි, මෙතන වැරදි, මම විතරයි හරි, අතිත් අය වැරදියි කියලා තර්ක කරමින් ඉත්තෙන්. මේ බුදු දහම දැකලා තැකිකමයි. එතකොට තේරුම් ගත්ත ඕනෑම මධ්‍යම ප්‍රතිපදාව කියන්නේ මොකක්ද, මොකක් නිසාද මැද කියන්නේ, මැද කියන කොට තියෙන අන්තය මොකක්ද - ඒකත් දැන ගත්ත ඕනෑම. ඒවායින් අයින් වෙන්නේ කොහොමද? අර වික දත්ත කෙනාට තමයි ඒවායින් අයින් වෙන්නේ කොහොමද කියන ප්‍රශ්නය අහන්න පුළුවන්. ඒ වික දත්තේන් තැතුව ඇහුවාට ඔක කියා දෙන්න බැහැ. ඔය වික දත්තේන් තැකි කෙනාට මාරුගය කියා දෙන්න බැහැ. අන්ත දෙක දත්තේන් තැහැ, මැද දත්තේන්

නැහැ නමුත් තිවන් මාර්ගය ගැන අහනවා. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ කියන්නේ ජානතො පස්සනො - දැන්න, දකින කෙනාට තමයි ඉතුරු මාර්ගය වචන්න පුළුවන්. එහෙම නැති කෙනාට නෙවෙයි.

එකට තමයි මේ දේශනා උද්වී කරගන්න ඕනෑ. එතකොට කවුරු හරි මධ්‍යම ප්‍රතිපදාව කියලා කියන කොට කලබල වෙන්න ඕනෑ නැහැ. තමන්ට නොදුට බලන්න කුම තියෙනවා. මේ අන්ත වලට වැට්ලාද කියලා බලන්න පුළුවන්. එතකොට කියන කෙනා පිළිබඳව ගුද්ධාවෙන් පිළිගන්න ඕනෑ නැහැ. ගිහි පැවිදි කවුද කිවිවේ කියලා නෙවෙයි පිළිගන්නේ. තමන්ටම දරුණනය තියෙනවා ධර්මයෙන්. ධර්මයට ගලපලා බලන්න පුළුවන්කම තියෙනවා. එතකොට කවුරු මොනවා කිවිවත් තමන්ට පුළුවන් වෙන්න ඕනෑ සද්ධර්මය තෝරලා බේරලා ගන්න.

එතකොට ස්වාමීන් වහන්සේලාට බුදුරජාණන් වහන්සේ ඕක කියලා යනවා - සො උහනේ විදිකාන, ම්‍රේකො මනා න ලිපාති, තං බැමි මනා පුරිසොති, සො'ය සිඛනිමවගා - අන්ත මොනවාද කියලා කිවිවේ නැහැ. අන්ත දෙකත් දකින්න ඕනෑ. මැදත් ඇලෙන්න එපා. එහෙම කෙනා තමයි තණ්හාට සූය කරන්නේ. එයාට මනා පුරුෂයා කියලා කියනවා. එහෙම කියලා යනවා. දුන් ස්වාමීන් වහන්සේලා කථා වෙනවා, අන්ත දෙක මොකක්ද. එතකොට එකිනෙකාගේ මත කියනවා - ඔය කියන්න ඇත්තේ මේ අන්ත දෙක, මේකයි මැද කියන්නේ කියලා. ඔහොම අදහසක් දෙනවා.

එතකොට එක ස්වාමීන් වහන්සේ නමක් කියනවා ඇවැත්ති ඕකේ අර්ථය මම තම දකින්නේ මෙන්න මෙහෙමයි, මට මෙහෙම හිතෙනවා. ස්පර්ශය කියන්නේ එක අන්තයක්, ස්පර්ශ සමුදය කියන්නේ දෙවනි අන්තය, ස්පර්ශ නිරෝධයටයි මැද කියන්නේ. සිඛනිය කියලා කියන්නේ තණ්හාටට. එතකොට අන්ත දෙකේ නොසිට ස්පර්ශ නිරෝධයක මැද ජ්වන් වෙලා තණ්හාට සූය කරන කෙනාට මනා පුරුෂයා කියලා කියනවා. ඒ තමයි රහතන් වහන්සේ. ඕක තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කමළේ කියලා එක ස්වාමීන් වහන්සේ නමක් කියනවා. මධ්‍යම ප්‍රතිපදාව කියන්නේ මොකක්ද කියලා එතකොට හිතාගන්න පුළුවන්. එතකොට තමන් මධ්‍යම ප්‍රතිපදාවේ ඉන්නවා නම් දුන් අවබෝධයක් තියෙනවා ස්පර්ශ අන්තයේ ඉන්නත් බැහැ, සමුදය

අන්තයේ ඉන්නත් බැහැ කියලා. ස්වායේ ඉන්නවා නම් මධ්‍යම ප්‍රතිපදාවේ තෙවෙයි කියලත් දන්නවා.

තව ස්වාමීන් වහන්සේ නමක් මෙහෙම කියනවා, මට නම් ඕක වැටහෙන්නේ මෙන්න මෙහෙමයි. අතීතය එක අන්තයක්, අනාගතය දෙවෙනි අන්තය, වර්තමානය තමයි මැද. වර්තමානයේ තෙවෙයි නම් ඉන්නේ මැදුම් පිළිවෙන තෙවෙයි කියලා පෙනෙනවා. නමුත් ම්‍යුණු මණ්ඩා න ලිපෙති - මැද තැවරෙන්නත් බැහැ. වර්තමානය අල්ලා ගත්තත් වැරදියි. එහෙම ඉදලත් තණ්හාව දුරුකරන්න පුළුවන්. තණ්හාව ඉක්මෙවිවෝත් එයාට කියනවා මහා පුරුෂයා කියලා.

මය දෙක අහගෙන ඉදලා තව ස්වාමීන් වහන්සේ නමක් කියනවා, මට නම් ඕක වැටහෙන්නේ මෙන්න මෙහෙමයි. සැප වේදනාව එක් අන්තයක්, දුක් වේදනාව දෙවෙනි අන්තය, උපේක්ෂා වේදනාව තමයි මැද. එතකොට සැප වේදනාවට වැටෙන්නෙත් නැහැ, දුක් වේදනා අන්තයට වැටෙන්නෙත් නැහැ, උපේක්ෂා වේදනාව අල්ලගන්නෙත් නැතුව හිටියාත් මධ්‍යම ප්‍රතිපදාව වැඩෙනවා, තණ්හාව ක්ෂය කරගන්න පුළුවන්. මහා පුරුෂයෙක් වෙන්න පුළුවන්. එතනත් උපේක්ෂාවේ තොජුලෙන බව වැඳගත්.

තව ස්වාමීන් වහන්සේ නමක් කියනවා, රුපය එක් අන්තයක්, නාම ධර්ම දෙවෙනි අන්තය, වික්ශ්දාණය මැද. මෙහෙම ඉදලා තණ්හාව නැතිකෙරුවාත් එයාට කියනවා මහා පුරුෂයා කියලා.

තව ස්වාමීන් වහන්සේ නමක් කියනවා, මට නම් වැටහෙන්නේ මේ විදියටයි - අධ්‍යාත්මික ආයතන හය එක් අන්තයක්, (අධ්‍යාත්මික ආයතන හයක් තියෙනවා - ඇහැ, කන, නාසය, දිව, කය, මිනස), බාහිර ආයතනය දෙවෙනි අන්තය, (රුප, ගබඳ, ගණ, රස, පොට්ටඩ්ල, ධම්ම), වික්ශ්දාණය මැද. මේ අන්ත දෙකෙන් එකකටවත් වැටෙන්නේ නැතුව, වික්ශ්දාණයෙන් තැවරෙන්නේ නැතුව හිටියාත් තණ්හාව ක්ෂය කරලා මහා පුරුෂයෙක්, රහතන් වහන්සේ නමක් වෙන්න පුළුවන්.

මය වික අහගෙන ඉදලා තව ස්වාමීන් වහන්සේ නමක් කියනවා, සක්කාය එක් අන්තයක්, සක්කාය සමුද්‍ය දෙවෙනි අන්තය, සක්කාය නිරෝධය මැදයි. එතකොට සක්කාය නිරෝධයට අනුව ඉදලා තණ්හාව

දුරු කරගන්තොත් රහත් වෙන්න පුළුවන්, මහා පුරුෂයෙක් වෙන්න පුළුවන්. බුදු දහමේ ප්‍රතිඵල ලබන්න පුළුවන්.

එහොම මත විකක් කිවිවොත් ඔයගොල්ලෝ මොකද කරන්නේ? භය දෙනෙක් එකතු වෙලා එක එක විදියට කියනවා. ඒ කාලයේ ස්වාමීන් වහන්සේලා කරා වෙනවා බුදුරජාණන් වහන්සේගෙන් අහමු කොයි එකද හරි කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ කියනවා ඔය ඔක්කොම හරි, කවුරුත් වැරදි නැහැ. නමුත් මම නම් හිතාගෙන කිවිවේ මේකයි - ස්පර්ශය එක අන්තයක්, ස්පර්ශ සමුද්‍ය දෙවනි අන්තය, ස්පර්ශ නිරෝධයටය මැද. එතකොට අපි එකකින් තේරුම් ගත්තොත් මතක තියාගන්න අර හැම එකකටම ගැලපෙන්නත් ඕනෑම.

ඉඩි උදාහරණය ගත්තොත් - ගබ්දය ඇහෙන කොට සම්ථස්සයක් හටගන්නවා. සෝත සම්ථස්සය. කනයි, ගබ්දයයි, වික්දුණාණයයි කියන එක හටගත්තා. එක එක අන්තයක්. අපි එතනින් නැවතුනේ නැහැ රේලගට එස්ස සමුද්‍ය අන්තයකුත් දැක්කා. ගබ්දයට අදාළ බෙරයකුත් දැනුවත් වුනා. එතකොට එස්ස සමුද්‍ය අන්තයකුත් දැක්කා. අපි කන පාවිච් කරලා ගබ්දයක් අපුරුණා කියලා නැවත්තුවේ නැහැ, අරෙහේ බෙරයක් තියෙනවා කියලා දැනුවත් වීමකටත් ආවා. එක අපි දන්නවා එස්ස සමුද්‍ය කියලා. එස්සය සහ එස්ස සමුද්‍ය කියන්නේ මොකක්ද කියලා අපි දන්නවා. එකට සමුද්‍ය කිවිවේ එස්සයක් හටගන්න හේතු දන් සකස් වෙලා තියෙන්නේ. නැවත එස්සයක් හටගන්න හැකියාවන් විකක් දන් සකස් කරනවා. හටගන්න හේතු වලට කියනවා සමුද්‍ය කියලා. සමුද්‍ය තේරුම් ගන්න ඕනෑම - ලෝකයට අයිති දෙයක් අපි භාර ගත්තා. එහෙම නැත්තම ලෝකයට අභුවුනා. එකට තමයි තව තමක් දෙන්නේ සතර මහා ධාතු රුපයක් තියෙනවා කියලා දන් විශ්වාස කරනවා. දැඩිව පිළිගත්තා. රුපයේ බැස ගත්තා. ඒ සතර මහා ධාතු රුපය අත්දකින්න ඕනෑම නම් ආයතනයක් උපද්ද්වීමේ හැකියාව තියෙනවා. ඒ රුපයට තණ්හාවක් ඇති වුනොත් නැවත නැවත ආයතනයක් උපද්ද්වනවා. එතකොට එස්සය උපද්ද්වනවා. ඒ කියන්නේ එස්ස සමුද්‍යක් දන් හටගෙන තියෙන්නේ.

ලෝකයට අයිති රුපයක් දනගත්තා කියන්නේ රුපයේ බැස ගත්තා. රුපය පිළිගත්තා. රුපය භාරගත්තා කියන්නේ එස්ස සමුද්‍යකට අභුවුනා. ඒ රුපය නැවත ඕනෑම ආයතනයකින් අත්දකින්න පුළුවන්. එක

ගැන තැවත ඔහෙන් නම් මතක් කරන්න පුළුවන්. එහෙම තැක්නම් ඒක දකින්න, අහන්න, ගද සුවද බලන්න, රස බලන්න, ස්පර්ශ කරන්න හිතෙන්න පුළුවන්. එස්ස සමූදය. ලෝකයට අභුවුනා කියන්නේ ලෝකයේ දැන් ගමන් කරනවා. ලෝකයේ ගමන් කරනවා කියන්නේ සංසාරයේ යනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ සසරු යනවා කියන්නේ දුක් විදිනවා. ලෝකය කියන්නේ දුක. දුක තමයි මේ උපදේශවන්නේ.

තව විදියකට කියනවා දුක කියන එකයි, දුකු සමූදයයි තමයි ඔය හදලා තියෙන්නේ. එක අන්තයක් දුක, අනිත් එක දුකු සමූදය. දුක කියන්නේ ලෝකය. දුකු සමූදය කියන්නේ ලෝකය තැවත තැවත හටගන්න තියෙන හැකියාව. සමූදය තියෙන කල් ලෝකය තියෙනවා, දුක තියෙනවා, රුප තියෙනවා, සංසාරයේ යනවා. බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරනවා ලෝකය තමන් තුළින් දකින්න. උදාහරණයේදී අපි බෙරය දැක්කේ එළියෙන්. තමන් තුළින් කියලා, මේක හිතෙන් හදපු එකක් කියලා, සංස්කාරයක් කියලා දැක්කේ තැහැ. එළියේ තියෙනවා කියලා හිතන එක අවිෂ්‍ය පවත්‍ය සංඛාර - අවිද්‍යාවෙන් හදපු සංස්කරණයක්. ඒ සංස්කාරය තමයි සමූදය. බෙරය තියෙනවා කියලා දැනගන්න එක අවිද්‍යාවෙන් හදපු සංස්කාරයක්. එක එළියේ තියෙනවා කියන එක දැනගත්තා කියන්නේ වික්ද්‍යාණයයක්. වික්ද්‍යාණයට එළියේ තියෙන බෙරයක් අභුවෙලා. ලෝකයට අයිති සතර මහා ධාතු බෙරයක් තමයි වික්ද්‍යාණයට අරමුණු වෙලා තියෙන්නේ. වික්ද්‍යාණයෙන් දැනගෙන තියෙන්නේ. ඒ දැනගත්තේ සතර මහා ධාතු රුපයක් තොවයි, නාම රුපයක්. නාම රුපය වික්ද්‍යාණයට අරමුණු වෙලා. හිතෙන් හදපු විත්ත රුපය තමයි දැන් වික්ද්‍යාණයට අරමුණු වෙලා තියෙන්නේ. වික්ද්‍යාණයට නාම රුපයක් හටගෙන. නමුත් ලෝකයට අයිති දැක්මේදී බාහිරව පවතින සතර මහා ධාතු රුපයක්.

අවිද්‍යාව, සංඛාර, වික්ද්‍යාණය, නාම රුප ගැන දැන් කිවිවා. සලායතන මිතන තියෙනවා. දැන් මොන ආයතනය ඉපදේශවත් අත්දකින්නේ මොන වගේ දෙයක්ද කියන එක, අදහස් වික තියෙනවා මිතන - සලායතන. බෙරය උදව් කරගෙන අපි මේ ආයතනය ඉපදේශවාත් ඕනෑම නිසා මේ වගේ අත්දකීමක්නේ එන්නේ කියන එක දැන්නවා. ඒ දැනීම ලබන්න තණ්හාවක් ඇතිවෙනාත් දිගින් දිගට

ගෙනියනවා. නැවත නැවත ආයතන උපදේශවනවා. දැන් දකින්න ඔහු එතන සළායතනයත් තියෙන බව.

මිය වික වෙනකාට එස්සයයි, එස්ස සමූද්‍යයයි දෙකම තියෙනවා. සෝත සම්භස්සයත් තියෙනවා, ඒ විතරක් නෙවෙයි දැන් මතෙක සම්භස්සයකුත් හටගෙන රේට එහාටත් ගිහින්. ඒ නිසා වින්දනයක්, වේදනාවක් තියෙනවා. ඒකට කුමතිද, අකමතිද, උපේක්ෂාද කියන ගතියකුත් තියෙනවා. ඒක රේපස්සේ තණ්හාවෙන් උපාදාන කරලා. ඒ දෙය දැනගත්තේ 'මම'. ඒ බෙරය ගැන දැනුවත් වුනේ 'මම'. උපාදාන කරලා. තණ්හා උපාදාන විකත් හටගෙන.

හව, ජාති, ජරා, මරණත් ඔතන තියෙනවා. හව කියලා අදහස් කරන්නේ 'තියෙන බව, පවතින බව'. හව කියන්නේ අතීතය, අනාගතය, වර්තමානය කියන ඔය තුනේම තියෙන දෙයකට අපි තියෙන බවක් කියනවා. මහා ගැඹුරට හිතලා පටලවා ගන්න එපා. බෙරයක් තියෙන බවක් තමයි දැනගත්තේ. ඔය බෙරය අතීතයෙත් තිබුණා, දැනුත් තියෙනවා, ආයේ ගිහින් බැලුවාත් අනාගතයෙත් දකින්න පුළුවන් කියලයි හිතන්නේ. තියෙන බවක්, පවතින බවක් තමයි භාරගත්තේ. ගබාධය ඇහෙන කොට විතරක් නෙවෙයි ඔය බෙරය අපට තියෙන්නේ. රේට පස්සේ අතුරුදහන් වෙන්නේ නැහැ. අපට ඒක තියෙනවා. ඒකයි ඒ බෙරය අත්දකින්න නැවතත් ආයතනයක් උපදේශන්න පුළුවන් වෙන්නේ. සාමාන්‍ය මට්ටමේදී ගබාධය ඇහුනහම එලියේ බෙරයක් තියෙන බවක් තමයි දැනගත්තේ. තියෙනවා කියන කොට අහන්න කළිනුත් තිබුණා, දැනුත් තියෙනවා, ආයෙත් අහන්න පුළුවන් කමකුත් තියෙනවා. එතකාට බෙරයක් තියෙනවා කියන කොට අමේ ආයතන වලින් ඒක අත්දකින්න සමූද්‍යයක් හැඳුවා කියන්නේ ඒකයි. ඒක තියෙන, පවතින බවක්. ඒ නිසා තමයි ආයතන නැවත උපදේශන්න පුළුවන් වෙන්නේ ඒ තියෙන දෙය අත්දකින්න. ඔතනින්ම නිරදේධ වුනා නම් අපට තව ආයතනයකින් අත්දකින්න බැහැ. අපට බෙරය නිරෝධ වෙලා නැහැ.

සමූද්‍ය හැඳුවා කියන්නේ, බෙරයක් හැඳුවා කියන්නේ අපට නැවත බෙරය සිහි කරන්න, අත්දකින්න පුළුවන්කම තියෙනවා. ඒ ගබාධය අපට නැවත සිහි කරන්න පුළුවන් ඒක හිතේ ඉතුරු වෙලා තියෙන නිසා. නිරෝධ වෙලා නම් මතක් කර ගන්න බැහැ. බෙරය ගැන මොනවා හරි වෙතනාවක් එන්නේ හිතේ ඒක ගැන අදහස් විකක් ඉතුරු

වෙලා තියෙන නිසා. ඔක් තමයි සමූද්‍ය. නැවත ආයතනයක් උපදේශන්න හැකියාව. ඔක් හිතේ හටගත්තා නම් ඒ හිත නිරුද්ධ වෙනකාට නිරුද්ධ වුනා නම් එතකාට අපට ඒක මතක් කරගෙන රස විදින්න බැහැ. ඇත්ත තත්ත්වය එතන හිතක් ඇති වෙලා නැතිවුනා. හිනයක් දැක්කා වගේ. හිනයක් දැක්කාට ඇත්තට තියෙනවා කියලා විශ්වාස කරන්නේ නැහැ. කාට හරි කියන කොට අතන බෙරයක් ගහනවා කියලා හිනයක් කියලා කියන්නේ නැහැ, ඇත්තටම දැන් පවතින, ලෝකයට අයිති, අත්දකුපු දෙයක් හැටියටයි කියන්නේ, හිතන්නේ. අපි ආයතන පාවිච්ච කරන්නේම ලෝකයට අභුවලා. මේක මුළුවක් කියන දැක්මක් අපට නැහැ.

එ කියන්නේ අර අන්ත වලට අභුවලා. ඒක මධ්‍යම ප්‍රතිපදාව නෙවෙයි. ඔකයි අවබෝධ කරගන්න ඕනෑම. ලෝකයට අයිති ප්‍රතිපදාව ලෝකය යන විදියට. ඒක මධ්‍යම ප්‍රතිපදාව වෙන්නේ නැහැ. ඒ නිසා තමයි මේ අන්ත දෙකක් තියෙනවා කියලා පෙන්වන්නේ. අන්ත දෙක දැකින්න. සො උහනෙ විදිකාන, ම්‍රේකු මණා න ලිපුති වෙන්න පුළුවන් එතකාට. ඔය අන්ත දෙක දැක්කේ නැත්තම් නිරෝධය ගැන හිතන්න වත් බැහැ. රහතන් වහන්සේ ගැන කරා කරලා වැඩික් නැහැ ඔය අන්තයේ ඉදෙගන. දැනගන්න දැකින කෙනාට තමයි ධර්මය තියෙන්නේ. ඒක නිසා ඔය අන්ත දෙක දැකින්න. එහෙම නැත්තම් බුදු කෙනෙක් අවශ්‍ය නැහැ, ගිහින් භාවනා කරන්න කියන්න පුළුවන්. අපි භාවනා කර කර සමාධිය වැඩුවාට, ආයතන ගැන බැලුවාට, තියෙන දෙවල් වල අනිතා බැලුවාට ධර්මය අවබෝධ වෙයිද කියලා හොඳට හිතලා බලන්න. ඔවා අනිත්‍යයි, දුකයි, අනාත්මයි කියලා බැලුවාට ඔක මධ්‍යම ප්‍රතිපදාවද කියලා තුවණීන් බලන්න. ඒ සඳහා තමයි මේ ධර්මය තියෙන්නේ.

කවුරු හරි කිවිව පලියට අනිත්‍ය, දුකු, අනාත්ම, සතර මහා ධාතු බැලුවාට, එක එක භාවනා කෙරුවාට ඒක මධ්‍යම ප්‍රතිපදාවද නැත්ද කියන එක තේරුම් ගන්න තමයි මේ බොහෝම කෙටි සතර පද ගාරාව දේශනා කළේ. සො උහනෙ විදිකාන, ම්‍රේකු මණා න ලිපුති, තං බැංමී මහා පුරිසොති, සො'ද සිඛනිමවග - අපට බුදු දහම අවශ්‍ය මේකටයි. කවුරුවත් කිවිව පලියට නෙවෙයි තමන්ට පුළුවන් වෙන්න ඔන් ධර්මය දැකින්න. ධර්මය එහිපසිකයි කියන්නේ ඒකයි.

සහදීවිධිකයි කියන්නේ ඒකයි, තමන් තුළින්ම දකින්න පුළුවන්, දකින්න ඕනෑ. අනුත් කියන නිසා නෙවෙයි. එන්න ඇවිල්ලා බලන්න කියලා පෙන්වන්න පුළුවන් සත්‍යයක්.

බූදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ආසුව ප්‍රහාණය කරන්න පුළුවන් දන්න, දකින කෙනාට - ජානතො පස්සතො. එහෙම තැති කෙනාට ආසුව පහ කරන්න පුළුවන් කියලා නම දේශනා කරන්නේ තැහැ කියලා පැහැදිලිව කියනවා. සඛ්‍යාසව සූත්‍රය පටන් ගන්නේ එතැනින්. මේක බූද්ධ වචනය. ඒ නිසා තමයි ධර්මය අහන්න ඕනෑ, දුනගන්න ඕනෑ. එතකාට අන්ත වලට නොපැමිණ - දිවියීව අනුපගම්සිලවා දස්සනෙන සම්පන්නා - දිවියී වලට පැමිණෙන්නේ තැතුව ඇතිවන සිලය. දාෂ්ටී වල ඉදන් මොනවා කළත් හරි යන්නේ තැහැ. ඒක මධ්‍යම ප්‍රතිපදාව වෙන්නේ තැහැ. දාෂ්ටී වල ඉදන් ඕනෑ භාවනාවක් කරන්න පුළුවන්. අන්ත වල ඉදගෙන අනිත්‍ය බල බලා ඉන්න පුළුවන්. අන්ත දෙකේම ඉන්නවා - එස්ස සහ එස්ස සමුද්‍ය අන්තයේ. අනිත්‍ය බලලා සමහර විට දෙවෙනි අන්තයෙන් කෙනෙකට ටිකක් මිදෙන්න පුළුවන් වෙයි. ඒ මධ්‍යම ප්‍රතිපදාවද කියලා තුවණීන් බලන්න.

මඟ්සේ සූත්‍රයට අනුව මැයිම් පිළිවෙතද ඔය වඩන්නේ කියලා තුවණීන් බලන්න. අපි නම විද්‍රෝහනාව වඩන්නේ කියලා කියන්න පුළුවන්. ඒක මධ්‍යම ප්‍රතිපදාවද තැත්ද කියන එක ධර්මයට අනුව බලන්න. එහෙම බලන්න පුළුවන් ධර්මය අහන, දකින කෙනාට. හොඳට තේරුම ගන්න නොදුන කරන භාවනා වලින් යම් කිසි දෙයක් වෙයි නමුත් මාර්ගථල ලැබේයිද කියන එක, සෝවාන් වෙන්න පුළුවන් වෙයිද කියන එක ධර්මයට අනුව නම වෙන්න බැහැ. මොකද මැයිම් පිළිවෙත නෙවෙයි. අන්ත දෙක අත්හරින්නයි කියන්නේ. බුහුම ලෝකයේ, දිව්‍ය ලෝකයේ යන්න පුළුවන් හැබැයි සෝවාන් වෙන්න බැහැ. පංච කාමය උපරිමයට විදින්නේ දිව්‍ය ලෝකයේ. ඒවා අලෝහ අදෝෂ අමෝහ හිත් නෙවෙයි. මේ ලෝකයේ වුනත් බලන්න හැම දෙයක්ම තියෙන කෙනෙක් - එයා නිතරම හදන්නේ ලෝහ, ද්වේශ, මෝහ හිත්. කාම සම්පත්ති තව තව විදිනවා මිසක් එකෙන් මිදෙන්න උත්සාහ කරන්නේ තැහැ. කජරුක් ප්‍රජා කරන කොට හිතන හිතන දේ ලැබුණෙන් කොහොමට හිටියිද? ලැබෙන්නේ තැතුවත් මෙහෙම නම ඒවා

ලැබුණොත් කොහොම හිටිසිද්? මධ්‍යම ප්‍රතිපදාව වැඩෙන්නේ නැහැ, ලෝකයේ නම් යයි.

උහය අන්තය දිනින කොනාට තමයි මධ්‍යම ප්‍රතිපදාව තියෙන්නේ. නොදුන්න අයට නොවෙයි. මධ්‍යම ප්‍රතිපදාව වඩා කොට තණ්හාට ස්ථය වෙනවා. තණ්හාට නැති කරන්න පුළුවන්. දිවු ලෝකයේ ගිහින් නම් තණ්හාට නැති කරන්න ලැබෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් හිතන්න - හැම දෙයක්ම ලැබෙනවා නම් අපේ තණ්හාට වැඩි වෙනවා මිසක් අඩු වෙන්නේ නැහැ. මේක අවබෝධ කරගත්තේ නැත්නම්, මේ ධර්මය දැක්කේ නැත්නම් ඉත්තේ ඉතාම හයානක තත්ත්‍යක. දැන් අවබෝධ කරගත්තේ නැත්නම් ආයේ අවස්ථාවක් ලැබෙන්නේ නම් නැහැ. සසරේ යනවා. අපේ පුරුදු බලවත්. සංසාරේ යන පුරුදු ඒ තරමටම බලවත්. වික වික කැඩුවාට මධ්‍යම ප්‍රතිපදාවට නම් එන්නේ නැහැ. මධ්‍ය ප්‍රතිපදාවට ආවාත් බුදුරජාණන් වහන්සේ සහතිකය දෙනවා - නැවත සතර අපාගත වෙන්නේ නැහැ. නමුත් මධ්‍යම ප්‍රතිපදාවට එන්නේ නැතුව මොනවා කළත් වැඩික් නැහැ. දිවු ලෝකයේ යන්න පුළුවන් ඒ වුනාට ඉන් පසු නැවතත් සුගතියට යනවාද කියන එක කියන්න බැහැ.

බුදුරජාණන් වහන්සේ උපමාවක් දෙනවා - මහ පොලාවේ තියෙන පස් සහ නියපොත්තට ගත් පස් වික සසඳනවා. නැවත සුගතියට යන්නේ මෙතරම් සුළු ප්‍රමාණයක් කියනවා. මධ්‍යම ප්‍රතිපදාවට වැටුණොත් විතරයි තණ්හාට ස්ථය කරන මාර්ගයට වැටෙන්නේ. වෙන විදියක් නැහැ. මධ්‍යම ප්‍රතිපදාව කියන්නේ අන්ත දෙකට වැටෙන්න බැහැ. අන්ත දෙකේ ඉඳගෙන අපේ තණ්හාට නැති කරයිද කියලා අහන එක සුදුසු නැහැ, ගින්නට දර දමන ගමන් ගින්න නිවෙසිද කියලා අහනවා වගේ දෙයක්. තමන්ව තව කෙනෙකුට ඇදෙලා දමන්න බැහැ. තමන් අවබෝධ කරගෙන මාර්ගයට වැටෙනවා මිසක්, බුදු කෙනෙකුටවත් බැහැ තව කෙනෙකුට ඇදෙලා මාර්ගයට දමන්න. මෙහෙම දෙයක් තියෙනවා කියලා පෙන්වන එක විතරයි කරන්න පුළුවන්. ඒකට වැටෙනවාද නැත්ද කියන එක තම තමන්ගේ වැඩික්.

ලෝකයේ යනවා කියන්නේ තණ්හාට වැඩි කරන මාර්ගයේ ඔය ඉන්නේ. මධ්‍යම ප්‍රතිපදාව තමයි තණ්හාට අඩු කරන මාර්ගය. එතකොට මධ්‍යම ප්‍රතිපදාවට වැටුණොත් විතරයි සහතිකයක් තියෙන්නේ දැන්

තණ්ඩාව ආඩු කරන මාර්ගයට වැළැනා කියලා. ඒකට තමයි මේ බුදු දහම අහන්න, ඒකේ ප්‍රයෝගනය ගන්න කියන්නේ. නිකන් උත්සාහ කරන පලියටම ඕක එන්නෙත් නැහැ. උත්සාහය අවශ්‍ය තමයි නමුත් දහම අහන එක, දහම තේරුම් ගන්න එක තමයි වැළගත්ම වෙන්නේ. පූජාවන්තයින්ට තමයි බුදු දහම තියෙන්නේ. අට මහා කුසල් උදවී වෙන්නේ 31ක් තලයේ හොඳ තැන් වලට යන්න විතරයි. දහම අවබෝධ කරන ගන්න නෙවයි. අවමහා කුසල් කළ නිසා තමයි විසාකාව, අනේපිඩු සිටාණේ තවමත් සසරේ යන්නේ. නමුත් මවුන් එචායින් නොනැවති සෝවාන් වුන නිසා සසරෙන් ගැලවෙනවා.

මෙතන එක එක ආකාරයට කිවිවේ මධ්‍යම ප්‍රතිපදාවේ ඉන්නවාද කියලා බලාගන්න. තමන් මධ්‍යම ප්‍රතිපදාව තේරුම් ගත්තොත් එදාට ඒක ටික වික හරි වඩනවා. එකවරම අවබෝධ කරන්න බැහැ. මධ්‍යම ප්‍රතිපදාව කියන්නේ මොකක්ද කියලා දැනගත්ත කෙනා, සම්මා දිවිධිය ඇති කරගත්ත කෙනා ඊට පස්සේ කොට්ඨර කළේ ගියත් ප්‍රශ්නයක් නැහැ. සම්මා දිවිධිය ඇති කර ගෙන දිව්‍ය ලෝකයේ ගියත් ප්‍රශ්නයක් නැහැ. සම්මා දිවිධිය නැතුව දිව්‍ය ලෝකයේ ගියෝත් තමයි ප්‍රශ්නේ. සම්මා දිවිධිය කියන්නේ මේ මැදුම් පිළිවෙත මොකක්ද කියලා දැකින්න ප්‍රශ්නවන් කම. මාර්ගය මොකක්ද කියලා දැකින්න, අවබෝධ කරන්න ප්‍රශ්නවන් කමක් තියෙන්න ඕනෑම. මේ අන්ත වලට වැළැනාත් මාර්ගය නෙවයි කියන එක තේරුම් ගන්න ප්‍රශ්නවන් කමක් තියෙන්න ඕනෑම. අපි මාර්ගය වඩනවා කිය කියා ඉදලා අන්තයකට වැටිලා අන්තය වඩමින් හිටියාට මාර්ගයට වැටෙන්නේ නැහැ.

එතකොට ලෝකෝත්තර සම්මා දිවිධිය, හරි දැක්ම නැහැ. දුක්, දුක්ක සමුද්‍ය, නිරෝධය, මාර්ගය පිළිබඳ දැක්ම නැහැ. තැන්නම් ලෝකය, ලෝක සමුද්‍ය, නිරෝධය, මාර්ගය මොකක්ද කියලා දැක්ම නැහැ. රුපය, රුප සමුද්‍ය, නිරෝධය, මාර්ගය කියන දැක්ම නැහැ. සලායතනය, සලායතන සමුද්‍ය, නිරෝධය, මාර්ගය මොකක්ද කියන දැක්ම නැහැ. සම්මා දිවිධිය මෙතෙන්ට දුම්මා නම් ඔය අන්ත වලට වැටෙන්නේ නැහැ කියන එක - එස්ස නිරෝධය කියන එක, ආයතන නිරෝධ, ලෝක නිරෝධ කියන එක, ලෝකයට අභුවෙන්නේ නැහැ කියන එකට, රුප නිරෝධයට - ඔය ඔක්කොටම ගැලපෙනවා. අර කියන විකමයි මේ වෙන පැන්තකින් කියන්නේ.

අතිතයේ, අනාගතයේ, වර්තමානයේ නැහැ. බෙරයක් හඳුන කොට ඉන්නේ අතිතයේ. ඔතෙන්ට ගත්තේ පෙර අත්දැකීමක්. වර්තමානයේ කියලා හිතාගෙන හිටියාට අතිතයේ ජ්වත් වෙන්නේ. අතිතයේ ගත්ත එක ගැන හිත හිතා ඉන්නවා. ගබඳය ඇපුවේ මේ මොහාතේ. ඒකට අදාළ බෙරයක් සකස් කරලා, සමුදය සකස් කලා කියන්නේ අතිත අන්තය. ඔය ඉන්නේ අතිතයේ. අතිතයේ ඉදන් මොන භාවනාව කළත් මධ්‍යම ප්‍රතිපදාව කියලා කියන්න බැහැ. හටගන්නේ කොහොමද කියන එක දැකින්න ඕනෑම. මේ මොකක්ද, මේක හටගන්නේ ඇයි කියලා දැකින්න ඕනෑම. ඔය දෙක තමයි දැකින්න ඕනෑම. හටගත්ත දෙය සහ සමුදය මොකක්ද කියලා දැකින්න. එතකොට තමයි දැක්ම එන්නේ. ඒ දැකින කෙනාට තමයි කරන දෙය කරන්න තියෙන්නේ. හටගෙන තිරුද්ධ වෙන, උදය වැය, අනිතා - මේවා කරන්න තියෙනවා නමුත් කරන්න කළින් මොකක් ගැනද මේ අනිතා බලන්නේ, මොකක් ගැනද උදය වැය බලන්නේ කියලා දැක්මක් එන්න ඕනෑම. ඒ දැක්ම නැතුව නිකන් ලෝකේ දිහා බල බලා හිටියාට හරියන්නේ නැහැ. හරියන්නේ නැහැ කියන්නේ මේකෙන් පෙනෙනවා අන්තයක ඉන්න බව.

ලෝක අන්තයේ ඉදලත් බැහැ, ලෝක සමුදය අන්තයේ ඉදලත් බැහැ. මික තේරුම් ගන්න. දුක කියන අන්තයේ ඉදලත් බැහැ, දුකු සමුදය අන්තයේ ඉදලත් බැහැ. දුකේ හිටියාත් දුක් විදිනවා. සමුදයේ හිටියාත් දුක නැවත නැවත හටගන්නවා. ඉතින් ඒ දෙකේම ඉදලා හරියන්නේ නැහැ. මාර්ගය කියන්නේ තිරෝධයයි, මාර්ගයයි. එතකොට සමුදය ප්‍රහාණය වෙනවා. සමුදය ප්‍රහාණය වෙන්න නම් සමුදය මොකක්ද කියලා අවබෝධ කරගෙන එක ප්‍රහාණය කරන්න ඕනෑම. මැද නොඇලෙනවා කියන්නේ මාර්ගය වඩා කොට වෙන දෙයක්. එස්සය එක් අන්තයක්, එස්ස සමුදය එක් අන්තයක්, එස්ස නිරෝධය මැද - එතකොට මැදට එන්න නම් නිරෝධය කියන එක අත්දැකින මට්ටමකට එන්න ඕනෑම. එක නිකන් කාඩ කර කර හිටියාට හරියන්නේ නැහැ. ඒ වෙන මට්ටමට මාර්ගය වැඩින කොට තමයි තණ්ඩාව සූය වෙන්නේ.

අපි අතිතයන් නැහැ, අනාගතයන් නැහැ කිවිවාට වර්තමානයේ ඇලි ඇලි ඉන්නවා. ජ්වත් වෙන එක නවත්වන එක තමයි මේ තව විදියකට කියන්නේ. ජ්වත් වෙන්නේ 'මම'. වර්තමානයේ ඉන්න තමන්ගෙනුත් මිදෙන කොට තමයි මැද තැවරෙන්නේ නැතුව ඉන්නේ.

දැන් අපි වර්තමානයේ ඉන්න තමන්වයි නිවන් දක්වන්න හදන්නේ. ඒ තමනුත් නැති වෙනකාට තමයි නිවන. ඒක රිකක් ගැඹුරුයි. ඒක ගැන කරා කරන්න කළින් අන්ත දෙක දැකලා ඒවායින් මිදෙන්න බලන්න. රහතන් වහන්සේගේ විදියට අපි ඉන්න ඕනෑම කිවිවාට එහෙම ඉන්න බැහැ ඒකට අදාළ දේවල් සම්පූර්ණ කරන කළේ. හිත ඒ මට්ටමට දියුණු වෙන කළේ. එහෙම නැත්තම ඕක වවන මාත්‍රයක් විතරයි. මම නම් ඇලෙන්නෙන් නැහැ, ගැමෙන්නෙන් නැහැ, මම මැදයි ඉන්නේ කිවිවාට ඕක වවන මාත්‍රයක් විතරයි. ධර්මය දැකලා නෙවයි.

ඇසීම කියන කොට අන්ත දෙකෙන් මිශ්‍රනාද? ඒකත් පරිච්ච සමුප්පන්නයි කියලා බලන්න. මූලින් දාන ගන්න ඕනෑම ඇසීම කියලා හිටියත් අපි එස්සය අන්තයට අභුවෙලා තේදු කියන එක. එස්ස සමුදයෙන් නම් මිදිලා. ඇසීමට අභුව ලෝකයට අයිති දේවල් සම්බන්ධ කර කර හිතන්නේ නැහැ. සමුදය හදන්නේ නැ. ඒකත් ලොකු දෙයක්. ගබායක් ඇපුනා කියලා නවත්වන්න පුළුවන් නම් ඒකත් ලොකු දෙයක්. නමුත් මතක තියාගන්න තවම එස්ස අන්නයේ. එකෙන් පරිච්ච සමුප්පන්න බව දැකින්න පුළුවන් නම් එතකාට ඒ අන්තයත් අල්ල ගන්නේ නැහැ. අන්ත දෙකට වැශෙන්නේ නැහැ. සිහිය පිහිටුවාට මදි ඒකේ තුවනු - සම්පර්ශනයේ යෙදෙන්නත් ඕනෑම පරිච්ච සමුප්පන්න බව දැකින්න. ඉස්සෙල්ලා සිහිය දියුණු කරගන්න ඇහෙන දෙය ඇසීමක් කියන මට්ටමෙන් වත් නවත්වන්න. අපි පෙර පුරුද්දට ර්ලාග මට්ටමට යනවා.

මයගොල්ලන්ට පුළුවන්ද ගබායක් අහන්න ලෝකයේ දෙයකට සම්බන්ධ තොකර? කොයි ගබායද සම්බන්ධ තොකර ඇපුවේ? හොඳට ඇහෙන ගබාද ටික අහගෙන ඉන්න. අපි හොඳට සිහිය පිහිටවමු. ඇස් දෙක පියාගෙන ඇහෙන ගබාද විතරක් බලන්න. මොනවාම හරි ගබායක් ඇහෙනවාද කියලා බලන්න. ප්‍රායෝගිකව කරන කොට පෙනෙනවා අපේ පුරුද්ද බලවත් කියලා. කෙළෙස් බලවත්. ඕක මේ ජීවිතයේ විතරක් නෙවයි අනවරාගු සංසාරයේ ආපු පුරුද්ද. ගබාය ඇහෙන කොටම ලෝකයේ දෙයක් ගැන තමයි හිතෙන්නේ. කුරුල්ලෝ කැ ගහන කොට එහියේ ඉන්න කුරුල්ලෝ කැගහනවා කියලා තමයි හිතෙන්නේ. එහියේ ඉන්නේ මොකක්ද කියන අදහස තියෙනවා. එතකාට එස්ස සමුදය

අන්තයේ. බාහිර ලෝකයට සම්බන්ධ කරපු ගමන්ම අපි ගබඳයෙන් තවත්වන්නේ නැහැ. සමූද්‍ය හදාලා.

මෙක කියන තරම් ලේසි නැහැ. ඒක තේරුම් ගන්න. අපේ පුරුද්ද බලවත් නිසා, පුරුද්දට අන්ත දෙකටම වැට්ලා ඉවරයි. ඒ නිසා තමයි මෙක ඉස්සෙල්ලා දැකින්න කියන්නේ. මේ අන්ත හඳුනගන්න. මෙක දැක්ක ගමන්ම හරි, මම දැන් නිවන් දැක්කා කියනවා නෙවෙයි. තමන් ඉන්න මට්ටම තේරුම් ගන්න. ඒ දැකින එක උදව් වෙනවා මාර්ගය වඩන්න. දැක්ක පලියටම මාර්ගයට වැටුනා නෙවෙයි. අන්තයට ගිහින් කියලා දැකින එක උදව් වෙනවා මාර්ගයට වැටෙන්න. ඕක කියපු ගමන් හිතෙන්නේ නැහැ, මම නම් ඒ අන්ත වල නැහැ කියලා. එහෙම කරන්න බැහැ. ලෝකයේ තියෙන දෙයක් අපි සම්බන්ධ කරනවා මයි ගබඳයක් ඇසුන වෙලාවට. සම්බන්ධ කරලා එතනින් එහාට හිතන එක නවත්වන්න පූජාවන්. එතනින් එහාට ගෙනියන්නේ නැහැ.

එහෙම දැනගන්න කොටත් තේරුම් ගන්න තවම ලෝකයේ. නමුත් සාමාන්‍ය ලෝකයා හිතන මට්ටමට රිකක් එහාට ගිහිල්ලා දැන් සිහිය, සතිය පිහිටනවා. සතිය පිහිටුවාට තවම සති සම්පර්තන්තරය පිහිටලා නැහැ. වඩාන්නේ කොහොමද කියලා ඇශ්‍රුවාට ඕක කරන්න බැහැ. ධර්මයට අනුව තේරුම් ගන්න ඕනෑ. මේ මොකක්ද කියලා තමන් දැනගන්න ඕනෑ. නැත්තම් මම හාවනා කරනවා කියලා තමන්ම යවටෙනවා. සිහිය පිහිටන එක හොඳයි සිහිය පිහිටන්නේ නැතුවාට වඩා. සිහිය පිහිටුව පලියටම මැදුම් පිළිවෙත වෙන්නේ නැහැ. ඒක හොඳට තේරුම් ගන්න. ඒ වුනාට සිහිය පිහිටීමෙන් තමයි පටන් ගන්නේ. සිහියක් පිහිටන්න බැරි කෙනාට එතනින් එහාට දැකිනවා කියන එක කරන්න බැහැ. ඒක නිසා සිහිය පිහිටන්න පුරුදු කරන්න ඕනෑ. සිහිය පිහිටන කෙනාට තමයි එතනින් එහාට නුවණත් යොදාවලා බලන්න පූජාවන්. සතිය විතරක් නෙවෙයි සමාධියක් අවශ්‍යයි. සති සමාධි දෙකම ඕනෑ ඔය වැඩ්වී කරන්න. සිහිය පිහිටන කොට හිත වෙන කොහේ හරි දුවනවා නම් ඒ වැඩ්වී කරන්නත් බැහැ. එතකොට පෙනෙනවා මෙතනට සමාධියක් ඕනෑ කියලා.

අපි හිත රවවිටගෙන හරියන්නේ නැහැ. අඩු ගණනේ දිගින් දිගට යන එක නවත්වන්න පූජාවන් නම් ඒකත් ලොකු දෙයක්. එතකොට සිහිය පිහිටනවා. යවටෙනවා තමයි ඒ වුනාට සිහිය පිහිටනවා. සිහිය පිහිටලා

ධර්මයන් දත්ත කෙනාට එතැනින් සිහාට බලන්න පුළුවන් කමක් එනවා. මේ දර්මය අහලා අන්ත දෙක මොකක්ද කියලා දත්ත කෙනාට හිතට පෙන්නන්න පුළුවන් අන්ත වලට වැටෙනකාට. මේ එස්ස අන්තය, මේ සමූද්‍ය අන්තය. නැතුව හිතලා හරියන්නේ නැහැ, මම ඔය අන්ත වලට වැටෙන්නේ නැහැ කියලා. ඒක කරන්න බැහැ. රචිත ඉංග්‍රීස් එනවා කියන්නේ අපේ පුරුදු බලවත් කියන එකයි. අපි මැදුම් පිළිවෙත වඩ්න නෙවෙයි පුරුදු කරලා තියෙන්නේ. අපට තියෙන්නේ සසරේ යන පුරුද්ද. ලෝකයේ යන, ලෝකය හාර ගන්න පුරුද්ද තියෙන්නේ. ඒක කඩ්න්න නම් හොඳ සිහියකින් මේක බලා ගෙන ඉන්න වෙනවා. මෙහෙම වෙනවා කියලා දක දක බලා ගෙන ඉන්න වෙනවා. මෙන්න රටවෙනවා කියලා. මම රටවෙන්නේ නැතුව ඉන්නවා කියලා හිතුවාට හරියන්නේ නැහැ. ඒක වෙන දෙයක් නෙවෙයි. අපි පෙන්නන්න ඕනෑම මෙතන රටවෙනවා, මෙතන රටවුනා. එහෙම දකින කොට කවදා හරි හිත දකිනවා රටවෙන බව. එතකාට රළු සැරයේ රටවෙන එක නවත්වනවා.

එහෙම නැතුව, නැහැ මම දර්මය දත්තනවා, මම රටවෙන්නේ නැහැ කියලා බලන්න හැඳවාට අපේ පුරුදු, කෙලෙස් බලවත්. බලවත් පුරුදු එකසැරේ කඩ්න්න බැහැ. කඩ්න්න උපක්‍රමය තමයි සිහිය පිහිටන එක, සමාධිය වඩන එක. ඒ වඩන එක මැදුම් පිළිවෙත නෙවෙයි. මැදුම් පිළිවෙතට වැටෙන්න උද්ධි වෙනවා. අපි කුම්ති නැහැ අපි රටවුනා කියලා හිතන්න. එහෙම එකකුත් තියෙනවා. හිත පිළිගන්නේ නැහැ. ‘මම කොහොමද රටවෙන්නේ, මම දර්මය දත්තනවා, මම හාවනා කරනවා’ කියලා හිතන්නවා. දකින්නයි ඔතන දක්ෂ වෙන්න ඕනෑම. රටවුනා නම් රටටිම මොකක්ද කියලා දකින්න. ‘මම රටවෙන්නේ නැහැ’ කියලා හිතවොත් දැකිමේ පැත්තටවත් යන්නේ නැහැ.

මීට කළින් අහපු ප්‍රශ්නය තමයි හට කියන්නේ මොකක්ද කියන එක. හට, ජාති, ජරා, මරණ කියන්නේ මොනවාද? අන්ත වල ඉන්නකාට ඕවා තේරුම් ගන්න ටිකක් අමාරුයි. අපි හිතාගෙන ඉන්නේ දැන් කරන කරම වලට අනාගතයේදී ජාති, ජරා, මරණ ලැබෙනවා කියලා. මේ මොහොත් පිනක් කළාත් දිවා ලෝකයේ ගිහින් තමයි විදින්නේ. ඔක්කොම අනාගතයට දාලා තියෙනවා. දන් කරන පින් අනාගතයේ විදිනවා, හට පැවැත්මක් දිප මට තමයි ඔය පින් එකතු

කරන්නේ කියන එක තමයි අඟේ අදහස. සක්කාය දිවියීයන් හදුට මාව සතුට කරන්න තමයි ඔය පින් කරන්නේ. තමන්ට අපහාස වෙනකාට ඒවා කථාකරන්න කැමති නැහැ.

ජාති කියන්නේ ඉපදිමට, හටගන්න ගතිය. ජාතිය, ඉපදිම දුකයි. මැරෙන එක දුකයි නම් එක දන්නේ කොහොමද? උපදින වෙලාවේ හරි පෙර හවයක මැරුන වෙලාවක හරි ඉපදුන දුක අපට මතක් කරගන්න බැහැ. තමන් මැරෙන මොහොතේ මොන වගේ දුකක් ලැබේයිද කියලත් අපට දැනගන්න බැහැ. එහෙනම් ඇයි ඉපදිම සහ මරණය දුකයි කියන්නේ? ඔවා තුවෙන් හොයන්න ඔහෙන්. ඇයි මෙහෙම කියන්නේ? මේ ගැන දන්නේ නැති නිසා තමයි ප්‍රශ්න එන්නේ - රහතන් වහන්සේ වයසට ගියේ නැත්ද, ලෙඩ වුතෙන්, මැරුනේ නැත්ද ආදි වශයෙන්. ජාති, ජරා, ව්‍යාධි, මරණ දුකයි කියනවා. දුකයි කිවිවාට දුක නැති කරන්න හදන්නේ රහත් වෙලා නිවන් අවබෝධ කරගන්න. රහතන් වහන්සේ කළ යුතු සියල්ල තිම කරන ලදී නම් තවත් මධ්‍යම ප්‍රතිපදාවේ ඉන්න අවශ්‍ය නැහැ. මධ්‍යම ප්‍රතිපදාවේ ඉන්නේ මොකටද? රහත් වෙන්න. රහත් වෙනවා කියන්නේ තණ්හාව ස්ථය කළා. තණ්හාව අවසන් කරන කළ විතරයි මධ්‍යම ප්‍රතිපදාව අවශ්‍ය වෙන්නේ. තණ්හාව ඉතුරු නැතුව දුරු කළාට පස්සේ නැවත අන්ත වලට වැටෙන්න දෙයක් නැහැ. එවිට තණ්හාව කියලා එකක් නැහැ. දුක කියලා එකක් නැහැ. ඒවා නැතිවෙන්න ඔහෙන්.

ජාති දුක, මරණ දුක තියෙන්නේ කාටද? 'මට'. අපි මැරෙන කොට දුකයි කියලා දන්නේ අනුන් මැරෙනවා දුකලා. නැත්නම් ඒ ගැන අහලා. ඉපදෙන කොට දුකයි කියලා දන්නේත් අනුන් උපදිනවා දුකලා, නැත්නම් අහලා. ලෝකයේ සිද්ධ වෙන ඒවා දුකලා රේඛට හිතනවා මමත් මෙහෙම වෙන්න ඇති, මටත් මෙහෙම වෙයි කියලා. මේ මොහොතේ 'මම' ඉන්නවා නම් මමත් අතීතයේ උපදින කොට අර වගේ දුකක් තියෙන්න ඇති කියලා හිතනවා. අනාගතයේ 'මම' ද්වසක මැරෙන කොට ඒ වගේ දුකක් ලැබෙනවා ඇති කියලා හිතනවා. ඕස් තමයි අපට ජාති දුකයි මරණ දුකයි කියලා දැනගන්නේ. උපදින කොට ඒ දුක තියෙන්න ඇත්තේ 'මම' උපදින කොට සිටිය නිසා නේද? 'මම' තමයි ඉපදිලා තියෙන්නේ.

‘මම’ කියන්නේ මොකක්ද? දාජ්ටීයක්. ඔය දාජ්ටීය තැනි වුනෙන් උපදින්නේ තැහැ. ‘මම’ කියන කෙනා ඉන්න කොට ‘මම’ ඒ කාලේ උපදින්න ඇති කියලා හිතනවා. ‘මම’ කියන දාජ්ටීය තැනි වුනෙන් ඉපදුනේ කටයුද? උදාහරණයෙන් බැලුවාත් - වතුරට එබෙන බල්ලා බල්ලෙක් ඉන්නවා කියන එක දාජ්ටීයක්. ඒ ඇත්ත ඇති හැටි දැකීම නොවෙයි. එක හිතෙන් හදාගත්ත වැරදි මතයක්. එකට තමයි දාජ්ටීය කියන්නේ. දැන් ඒ දාජ්ටීය තියෙන කල් උග් හිතන්න පුළුවන් අර වතුරේ ඉන්න බල්ලා උපදින කොට මේ දුක තියෙන්න ඇති, මැරෙන කොට මේ වගේ දුකකට පත් වෙයි කියලා. එහෙම හිතෙන්නේ දාජ්ටීයෙන් හදාගත්ත බල්ලෙක් ඉන්නවා කියලා විශ්වාස කරන කල් විතරයි. ඒ විශ්වාසය තියෙන කල් විතරයි ජාති දුකයි මරණ දුකයි ගැන හිතන්න පුළුවන්. අංෝ මට්ටමෙන් බලන කොට උ ඇත්ත අවබෝධ කරගත්තොත් - ‘ඔය දාජ්ටීයක්නේ, ඔතන ඇති බල්ලෙක් තැහැනේ’ කියලා දැකිනවා. එතකොට ජාති දුක, මරණ දුකක් ගැන කරන්න බැහැ. උපදින්න, මැරෙන්න කෙනෙක් තැහැ. ‘මම’ කියන එක තියෙන කල් විතරයි උපදින්න මැරෙන්න ‘මම’ කෙනෙක් ඉන්නේ. ‘මම’ කියන එක දාජ්ටීයක් නම්? දාජ්ටීයක් කියලා දැනගත්ත ද්වසට? උපදින්න මැරෙන්න කෙනෙක් තැහැ.

‘මම’ මේ මොහොතේත් හිටියා, අතිතයෙත් හිටියා, ඒ නිසා තමයි ‘මම’ අතිතයේ උපදින්න ඇති කියලා කියන්නේ. එහෙම හිතන කල් තමයි ඉපදුන ‘මමෙක්’ ඉන්නේ. අතිත, අනාගත, වර්තමාන පැවැත්මක් දුන්නා - හටය හැඳුවා. හටය තියෙන කල් තමයි ජාතියක් තියෙන්නේ. ‘මම ඉන්න බවක්’ තියෙන කල් අතිතයේ මොකද වුනේ කියලා භායන්න පුළුවන්. හටයක් තැන්නම ජාතියක් තියෙන්න බැහැ. ‘මම ඉන්න බවක්’ විශ්වාස කරන්නේ තැන්නම ජාතියක් තියෙන්න බැහැ. හට පවත්‍යා ජාති කියන එක භාඳට දැකින්න. ‘මම’ කියන කෙනාට හට පැවැත්මක් දෙනතාක් විතරයි ජාතියක් තියෙන්නේ. වතුරේ ඉන්න බල්ලාට පැවැත්මක් දෙනතාක් විතරයි ‘ඔය බල්ල උපදින කොට මෙහෙම දුකක් විදින්න ඇති’ කියලා හිතන්න පුළුවන්.

හට කියන එක තැනි වෙන්නේ, ඒ බල්ලා පටිච්ච සමුජ්පන්නයි, මේ දාජ්ටීයෙන්, අවිද්‍යාවෙන්, මුලාවෙන් හදාගත්ත බල්ලෙක් නේ කියලා දැන ගත්ත ද්වසටයි. එතකොට හට පැවැත්මක් දෙන්නේ තැහැ.

අනිතයෙන් හිටියා, දැනුත් ඉන්නවා, අනාගතයෙන් ඉදියි කියලා සතර මහා ධාතු පැවැත්මක් දෙන්නේ නැහැ. ඇයි? හේතුන් නිසා හටගත්තා, හේතු නැතිවෙන කොට නිරද්ධයි කියලා දකිනවා. පරිවිච සමූප්පාදයෙන් දකින කොට ඒ බල්ලාට හවයක් නැහැ. පවතින බවක් නැහැ. හවයක් නැත්තම ඉපදීමක්, ජාතියක් ගැන කඩා කරන්න බැහැ. මේ ධර්මය දකින කුමය. අපට වතුරේ ඉන්න බල්ලාගේ ජාතියක්, මරණයක් ගැන කඩා කරන්න බැහැ. සමූදය දක්කා. පැවැත්ම අල්ලගෙන ඉන්න කල්, හවය තියෙන කල් ජාතිය තියෙනවා. ජාතිය තියෙනවා කියන්නේ ජාති දුක තියෙනවා. ‘අනේ මමත උපදින කොට දුක් විදින්න ඇති’ කියලා හිතෙනවා. ‘මම’ ඉන්න කල් හව පවත්‍යා ජාති - ‘මම’ ඉපදුනේ කොහොමද කියන එක ගැන කඩා කරන්න පුළුවන්. ඉපදුන කෙනා ‘එයා වයසට ගිහින්, එයා ලෙඩ් වෙලා, එයා මැරෙනවා’ - ජාති, ජරා, ව්‍යාධි, මරණ දුක දැන් හටගන්නවා.

දැන් දකින්න ඕනෑ මේ දාෂ්ටියක් මතමයි මේ රික හටගන්නේ කියලා. ඔය දාෂ්ටිය නැති වුනා නම් ජාති, ජරා, ව්‍යාධි, මරණ දුක තියෙන්නේ නැහැ. ‘මම’ ඉන්නවා කියන දාෂ්ටිය යම් ද්වසක නැති වුනා නම් ‘මම’ මැරෙන කොට මේ වගේ දුකක් එයි කියන දෙය අදාළ නැහැ. ඒ ගැන කඩා කරන්නවත් බැහැ. එක හරියට අර වතුරේ ඉන්න බල්ලා මැරෙන කොට උපට මොන වගේ දුකක් එයිද කියලා කියනවා වගේ එකක්. දාෂ්ටියේ ඉදන් කඩා කරන රික දාෂ්ටිය නැති වුනහම යෙදෙන්නේ නැහැ. මේකන් පෙනෙනවා රහත් වෙන කොට මොන වගේ අවබෝධයක්ද ඇතිවෙන්නේ කියලා. එදාට අපි මේ කඩා කරන විදියට ‘මය රහතන් වහන්සේත් වයසට ගියා, බුදුහාමුදුරුවොත් ලෙඩ් වුනා, මැරුනා’ කියන කඩා අදාළ වෙන්නේ නැහැ. එතකොට උන්වහන්සේලා ‘දුක නැතිකරලාද?’ කියන ප්‍රශ්නය එන්නේ නැහැ කියලා නුවණීන් දකින්න. අපි දාෂ්ටියෙන් ඉන්න තාක් කල් තමයි ඔය ප්‍රශ්න රික තියෙන්නේ.

ප්‍රශ්නයකට උත්තරය: ජාති නැති කරන්නේ කාගේද? ඉපදීම නැති කරන්නේ - කාගේ ඉපදීමද? ‘මගේ’. ‘මම’ කියන එක දාෂ්ටියක්. තේරුම් ගන්න ‘මම’ කියන කෙනා අර වතුරේ ඉන්න බල්ලා වගෙයි. දාෂ්ටියකින් හඳුපු ‘මම’ නම් අර ගොඩ ඉන්න බල්ලා වතුරේ ඉන්නවා කියලා හිතා ගන්න බල්ලක් වගෙයි. ඇත්තට ඉන්න ‘මම’ නම් එහෙම තෙවෙයි.

දාජ්ටීයකින් හදුනු 'මම' කියන්නේ රට්ටීමකින් ඒ වික යෙදුනු නිසා පරිවිච සමූජ්පත්ත වූන දෙයක් විතරයි. දාජ්ටීයේ ඉන්න කල් බල්ලා අහන ප්‍රශ්න රික - 'මය බල්ලා ඉපදුනේන් කවදාද, මැරෙන්නේ කවදාද, උපදින කොට මොන දුකක් වින්දාද, මොන ලෙඩ් හැඳුනාද' - අපට මේ ප්‍රශ්න මෝඩ කමට අහන ප්‍රශ්න කියලා පෙනෙනවා. වතුරේ තියෙන ඡායාව ගැන එක එක දේවල් අහනවා. ඔය සේරම තියෙන්නේ දාජ්ටීයේ ඉන්න කල් විතරයි. හවය දිපු ගමන් තමයි ජාති, ජරා, ව්‍යාධි, මරණ, දුකු දෙශීමනස්ස - අඩින්න වැළපෙන්න පුළුවන්. මැරුනාහම දානයක් දෙන්නත් පුළුවන්. බුදුරජාණන් වහනස්ස දේශනා කරනවා 'සාරිපුත්ත, මොනවද මේ ජාති ධම්? අමු දරුවන්, ගව ආදි සතුන්, රන්, රිදි ආදිය. නුවණීන් විමසන්න රන්, රිදි වලට කොහොමද ජාතියක් ඇතිවෙන්නේ?

දාජ්ටීය නැති කර ගත්තොත් ලෝකය නිසා විදින කිසීම දුකක් තියෙන්නේ නැහැ. සක්කාය දිටියෙයන් හඳාගත්ත 'මම' ඉන්න කල් තියෙන දුක් වික සක්කාය දිටියෙය නැති වූන ද්වසට තියෙන්නේ නැහැ. එදාට කරා කරන්නේ ඔය බල්ලා මැරුනාට පස්සේ ආයේ උපදින්නේ නැහැ. රහත් වූනු ද්වසට නැවත උපදින එකක් නැහැ කියල නෙවෙයි. මේ මොහොතෙන් පස්සේ ඔය බල්ලාගේ ඉපදීමක් ගැන නැවත යෙදෙන්නේ නැහැ කියලා නුවණීන් තේරුම් ගන්නවා. රහත් වූනු මොහොත කියන්නේ නැවත ඉපදීමක් නැති කළ මොහොත. තිවන. රහත් වූනු මොහොත කියන්නේ අවබෝධය ගත්ත මොහොත. ඒ මොහොතේම දුක සම්පූර්ණයෙන් තිරැක්ද කලා. ඒ මොහොතෙන් පස්සේ නැවත ජාති, ජරා, ව්‍යාධි, මරණ, අප්‍රියයන් හා එක්වීමේ, ප්‍රියයන් ගෙන් වෙන්වීමේ, කුමති දේ නොලැබීමේ දුකක් හටගන්නේම නැහැ. ජාති ධර්මයන්ගෙන් සම්පූර්ණයෙන්ම මිදිමක්. පංචලපාදාන දුකක් හටගන්නේත් නැහැ. ඒකයි තිවන අඡර, අමර කියන්නේ. අජාත - ජාතියක් නැහැ, ව්‍යාධියක් නැහැ, ලෙඩ් නැහැ, ඉර හඳ තාරකා නැහැ, වෙවල් දොරවල් කිසිවක් නැහැ, අමුදරුවන් කිසිවක් නැහැ තිවනේ.

දාජ්ටීයකින්, අවිද්‍යාවෙන් හඳා ගත්ත සියල්ලම අවිද්‍යාව නැති වෙනකොට හටගන්නේ නැහැ. අවිද්‍යාවෙන් හදුනු ලෝකය තව දුරටත් ඉතුරු වෙන්නේ නැහැ. දුන් ලෝක නිරෝධයක්. තමන් හිනයක් දුකලා නැගිටිවා වගේ තමයි. හිනෙන් අවදි වෙන්න තම් ප්‍රයාව වඩන්න ඕනෑ,

සම්මා දිවිධීය ඇති කරගන්න ඕනෑ. සම්මා දිවිධීය ඇති කරගන්න නම් ධර්මය අහන්න ඕනෑ. ඒ අහපු ධර්මය තුවණීන් මෙහෙහි කරන්න ඕනෑ. දැන් විකක් අවබෝධය එනවා ඇති මොකක්ද ධර්ම ගුවණයයි, යෝතිසේම්නසිකාරයයි කියන්නේ කියලා. කළුන් හිතන් හිටිය දෙය නම් නෙවෙයි කියලා පෙනෙන්න ඕනෑ. ධර්මය ධර්මය විදියට අහන්න තුවණීන් මෙහෙහි කරන්න ඕනෑ. ඔය දෙක කළුත් කාටවත් රචනෙන්න ඕනෑ තැහැ. එහෙම කෙනාටය ඩම්මාතුදම් ප්‍රතිපදාවක් යෙදෙන්නේ. නැතුව භාවනාව පමණක් කරන කෙනාට නෙවෙයි.

මේ ම්‍රූකේ සූත්‍රය ඒකට ප්‍රාගක් උද්ධි වෙනවා. අන්ත දෙක මොකක්ද කියලා තේරුම් ගන්න. සො උහුණා විදිකුඩා - අන්ත දෙක දැකින්න. ම්‍රූකේ මණා න ලිපුති - මැදත් තුවරෙන්නේ තැති මට්ටමට එන්නේ එතකොට. දැන් ඔබට පෙනෙයි ඒ ස්වාමීන් වහන්සේලා කියපු සියල්ලුම අංග යෙදෙන්නේ දැඡ්‍රේයෙන් හදපු 'මම' ඉන්න තුරු විතරයි. 'මම' දැඡ්‍රේයෙන් හදපු කෙනෙක් කියන එක, ඒකේ සමුදය දකින කොට, තිරෝධය පෙනෙන කොට අන්ත වලට වැටෙන්න විදියක් තැහැ. එහෙම නොවෙන්න ප්‍රතිපදාවක් තියෙනවා. ඒක තමයි මධ්‍යම ප්‍රතිපදාව. මැදුම් පිළිවෙත, එහෙම තැත්තම් ආරය අශ්‍යාංගික මාර්ගය. ලෝකෝත්තර සම්මා දිවිධීයෙන් පටන් ගන්න ආරය අශ්‍යාංගික මාර්ගය. ඒක සම්මා දිවිධීය තැති කෙනාට වඩින්න බැහැ. මම කොහොමද ආරය මාර්ගය වඩින්නේ කියලා අශ්‍යාට ඒකට උත්තරයක් තැහැ. වතුරේ ඉන්න බල්ලා කොහොමද ආරය මාර්ගය වඩින්නේ? ඒ ප්‍රශ්නයම වැරදියි කියලා පෙනෙනවා නේද? ඕක පෙනෙන ද්විසට සම්මා දිවිධීය පහළ වෙනවා. එදාට මධ්‍යම ප්‍රතිපදාවට එන්න පුළුවන් වෙයි. මධ්‍යම ප්‍රතිපදාවට වැළුණාත් සතර අපාගත නොවෙන තත්ත්වයකට පත් වෙන්න පුළුවන් වෙයි. ඒකට අපි ධර්මය අහන්න වාසනාවන්ත වෙලා තියෙනවා. බුදු දහමක් තියෙන කාලෙක ඉපදිලා ධර්මය අහන්න ලැබිලා තියෙනවා. ඒකේන් ප්‍රයෝගනයක් ගන්නවාද තැත්ද කියන එක තමන්ට භාරයි. ඒක තේරුම් ගන්න තමන් තුවණීන් තැවත තැවත මෙහෙහි කරන්න ඕනෑ. බැහුම් අහන්න දෙයකත් තැහැ, දුක් වෙන්න දෙයකත් තැහැ. නමුත් තුවණීන් බලන්න ඕනෑ තමන් ඉන්නේ මධ්‍යම ප්‍රතිපදාවේද කියලා. ඕක විමසන්න. ඒකේ තැහැ කියලා දුක්වෙන්න වැඩික් තැහැ. තැහැ කියලා දැක්කා නම් සතුව වෙන්න. මොකද ඔය වික දැක්කොට් එතකොට තමන්ට පුළුවන් මාර්ගයට වැටෙන්න.

අන්ත දෙක අවබෝධ කරගන්න ඒක හරියට වටිනවා. දැන් තමන් අහලා තියෙන ඒක 'මම ඔය අන්ත දෙක දත්තවා' කියලා නිකන් ඉන්නේ නැතුව - ඇයි මෙහෙම කියන්නේ? සො උහෙනා විදිකාන කියන්නේ? එතකොට තමයි ම්‍යෙකු මූණා න ලිපාති. එතකොට තෙන්හාව අඩු කරන මාරුගයට වැටිලා කවදා හරි පුළුවන් වෙයි තෙන්හාව ක්‍රිය කරන්න. අවබෝධය කියන්නේ තෙන්හාව ක්‍රිය කළා නෙවයි. ඒකත් මතක තියාගන්න. සම්මා දිටියීය පහළ වුනා කියන්නේ මක්කොම හරි, ආයේ අන්ත වලට අභුවෙන්නේ නැහැ කියන ඒක නෙවයි. සම්මා දිටියීය පහළ වුනත් අන්ත වලට අභුවෙනවා. අපේ පුරුදේ බලවත්. ඒ නිසා තමයි මාරුගය වචන්න තියෙන්නේ. මාරුගය වචන්න කළින් දකින්න ඕනෑම මාරුගය මොකක්ද කියලා. තේරුම් ගන්න ඕනෑම.

මය ධර්මය උද්ධි වෙයි කියලා හිතනවා සම්මා දිටියීය පහළ කරගන්න. ධර්මය අහලා ධර්මය මෙහෙහි කරන්න. ජානතො පස්සතො මට්ටමට එන්න, මාරුගයට අදාළ ධර්මය උද්ධි කරගන්න. ඒක ක්වුරුවත් කියනවාට පිළිගැනීම නෙවයි, ධර්මය තමන් තුළින් දකින්න උත්සාහ කරන්න. ධර්මය දකින්න අපි මේ ලබාගත් පින් හේතු වාසනා වේවා. මේ කාලය තුළ අපි ධර්මය සාකච්චා කිරීමෙන්, හාවනාවේ යෙදීමෙන්, සිල සමාධි ප්‍රයා වචන්න හේතු වුනා. ඒක තමයි ප්‍රතිපත්ති පුජාව. මහාතිසංස කුසල් සම්භාරයක් රස්කර ගත්තා කියලා සතුවු වෙන්න පුළුවන්. පින් රස් කරගත්ත මොහොතක අපට පුළුවන් පින් අනුමෝදන් කරන්න. පින් කැමති දෙවි දේවතාවන් වහන්සේලා මේ පින් අනුමෝදන් කර ගතිත්වා. සතුටට පත් වෙත්වා. දිවුණුසුරු වැඩි දියුණු කර ගතිත්වා. උතුම් ධර්මාවබෝධය පිළිසම හේතු වාසනා වේවා. ඒ සතුටට පත්වෙන දෙවිදේවතාවුන් වහන්සේලා අපවත්, අපේ පවුල් වල සැමවත් ආරක්ෂා කරන සේක්වා. යමිකිසි දුකක්, කරදරයක්, බාධකයක්, අපල උපද්‍රවයක්, සතුරු උපද්‍රවයක්, යමිකිසි කරදරයක් වෙන්න තියෙනවා නම් ඒ හැමුවකකින්ම අපව ආරක්ෂා කරන සේක්වා කියලා දෙවියන්ට පින් අනුමෝදන් කරන්න. මළ හිය කෙනෙක් නරක තැනක උත්පත්තියක් ලබලා පින් බලාපොරාත්තුව ඉන්නවා නම් මේ පින් තමන් කරපු පිනක් සේ සතුටට පත්වෙලා, අනුමෝදන් වෙලා, හොඳ තැනක උත්පත්තියක් ලබලා උතුම් ධර්මාවබෝධය පිළිසම හේතු වාසනා වේවා.

මෙ රස්කර ගත්ත පින් වල බලයෙන් අපට යම්කිසි ද්‍රව්‍යක නිවන් අවබෝධ වෙන තුරු මේ ධර්ම මාර්ගයෙන් ඉවතට අදින බාලයන් ඇසුරු කරන්න ලැබෙන්න එපා. ඒ වගේම මේ ධර්ම මාර්ගය පෙන්නලා දෙන කළයාණ මිතුයන් ඇසුරු කරන්න ලැබෙන්න මේ පින් හේතු වාසනා වේවා. ඉමිනා ප්‍රක්ෂේප කමෙමන මාමේ බාල සමාගමො සත්‍ය සමාගමො හොතු යාච නිඛාන පත්තියා.

අපි මේ නොදන්න කම නිසා කරන සංඛාර - සබඩ සංඛාර - අනිවාති බව, දුක්කාති බව අවබෝධ වෙන්න. එතකොට ඒ නිසා ඇති කරගන්න දුක අතහරින්න පුළුවන්. ඒක තමයි විසුද්ධියට මාර්ගය වෙන්නේ. ඒ වගේම සබඩ ධම්මා හිතට අරමුණු වෙන සියලුම ධම්ම වල කිසිම ආත්ම ස්වභාවයක් තැහැ. සබඩ ධම්මා අනත්තාති බව ඇත්ත ඇති හැටියට තේරුම් ගිය විට - යදා පක්ෂේකාය පස්සති - එතකොට ඒ නිසා සකස් වෙන දුක අතහරිනවා - අප නිඛානයි දුකෙකි - ඒක තමයි විසුද්ධියට, නිවතට මාර්ගය - එස මගෝ විසුද්ධියා.

සබඩ සංඛාර අනිවාති යදා පක්ෂේකාය පස්සති අප නිඛානයි දුකෙකි එස මගෝ විසුද්ධියා. සබඩ සංඛාර දුක්කාති යදා පක්ෂේකාය පස්සති අප නිඛානයි දුකෙකි එස මගෝ විසුද්ධියා. සබඩ ධම්මා අනත්තාති යදා පක්ෂේකාය පස්සති අප නිඛානයි දුකෙකි එස මගෝ විසුද්ධියා.

ඉදී මේ ප්‍රක්ෂේප ආසවක්‍ය වහා හොතු සබඩ දුක්කා පමුණුණුතො.

2013 දෙසැම්බර් 21 වැනි දින සූහදාරාමයේදී
මහාචාර්ය රජී කොළඹලගේ මහතා විසින් පැවැත් වූ ධම් සාකච්ඡාව
අන්ත දෙකට නොවැවෙන මධ්‍යම ප්‍රතිපදාව

පුරුදු කරපු දේවල් වලට තමයි අපේ හිත දුවන්නේ. ඔය ගබාද වලට අපේ හිත පුරුදු කරලා තියෙනවා. මොකක් හරි සින්දුවක් ඇහෙන කොට වෙනත් ගබාද අතරින් ඒක තෝරගන්න පුළුවන්. තමන්ට පුරුදු තැන්තම ඒක වෙන්නේ නැහැ. අපි පුරුදු කරපු දේවල් කියලා අපි දන්නේන් නැහැ. නිකන් ගබාද තිබුණාට ඒකේ එතරම් ගැටළුවක් නැහැ. පුරුද්ද තියෙන එකට හිත නිකන්ම ඇදිලා යනවා. හිත ඇදිලා යනවා විතරක් තෙවෙයි ර්ලගට ඒකේ දිගින් දිගට හිත වැඩ කරනවා. හාවනා අරමුණෙක් නැහැ. ඔය පුරුදු තමයි අපි කඩාගන්න උත්සාහ කරන්නේ සමාධිය දියුණු කරගෙන. සමාධිය ගැමුරට යන කොට කොච්චර සද්ධ තිබුණාත් ඒක බාධාවක් කර ගන්නේ නැතුව හාවනාවේ යෙදෙන්න පුළුවන්. එක වරම නොවුනත් පුගුන කරන කොට ඒ තත්වයට ගන්න පුළුවන්. විත්ත සමාධියෙන් කරන්නේ අරමුණු පස්සේ හිත දුවන එක රික රික අඩු කරන එක. අපේ පුරුදු බලවත් නිසා තමයි ඕවා පසුපස දුවන්නේ. හිත දුවනවා කියන්නේ කාමචිත්තන්දය. කන පිනවන්න ඕනෑ තිසා ඒ ගැනම හිත හිත ඉන්නවා. අපට මොනවා හරි අරමුණක් ලැබුන විට ඒ ගැනම සිත් හදනවා. එතකොට හාවනාවට අවධානය තැකිවෙනවා. ඒ අරමුණ සම්බන්ධම සිත් හදනවා. මේවාට කියන්නේ කාම අරමුණු කියලා.

අපේ ආයතන තිසා දුනගන්න දේවල් වලට නමක් දෙනවා කාම වස්තු කියලා. ඇහැට අරමුණු වෙන්නේ රුප. කනට අරමුණු වෙන්නේ ගබාද. නාසයට ගද සුවද, දිවට රස, කයට ස්පර්ශ. ඕවා තිසා අපි මේ ලෝකයට අයිති දේවල් හදාගන්නවා. අපිට ගබාදයක් ඇහෙන විට ගබාදය පස්සේමද දුවන්නේ නැත්තම් ගබාදය තිසා හදුනගන්න ගතියක් තියෙනවාද? ඒ ගබාදයට අපේ පෙර පුරුද්දක් තිසා හදුනගන්න ගතියක් තියෙනවා. ඒ හදුනගන්න දෙය පස්සේ තමයි ර්ලගට දිගින් දිගට සිත් හදන්නේ. ගබාදය දිගේ තෙවෙයි. ඒකයි තෝරුම් ගන්න ඕනෑ. හිත අපට භාරෙන් දුවනවා. මතක තියාගන්න දිගින් දිගට යන්නේ ත්‍යෙහාට තිසා. ත්‍යෙහාවෙන් තව තවත් හිත් හදනවා. ත්‍යෙහාට සිඛිත්තිය - මැහුම්කාරිය.

ගැට දානවා, ඉවරයක් තැහැ. තණ්ඩාව වැඩි තම් දිගටම යනවා. සේ අතරේ වෙන ගබඳ ඇශ්‍රුනාට ඒවා පස්සේ යන්නේ තැහැ. ඒවාට එව්වර හිත යන්නේ තැහැ. අරකටම හිත යන්න විශේෂ හේතුවක් තියෙනවා. ඒවා තමයි මේ සංසාරයේ ආප්‍ර පුරුදු. අපේ අවධානය යොමු වෙන දෙය සඳහා තමයි හිත හැදෙන්නේ. ඇහෙනවා කියන්නේ ඒක අහන්ත හිතක් හඳුවා. ඒක ඇහෙනවා කියන්නේ ඒක ගැන දිගින් දිගට හිත් හදනවා කියන ඒක.

ල් ගබඳය නෙවයි බාධා කරන්නේ. අපේ හිතට ගන්න ඒක තමයි වැරද්ද. ගබඳයට ගබඳය විදියට තියෙන්න හැරියා නම් කිසි කරදරයක් තැහැ. තණ්ඩාවෙන් දිගින් දිගට ඒ පස්සේන් ගෙනියනවා. ගැට දානවා. අපට ගබඳයක් ඇශ්‍රුණා ගමන්ම අපි ඒකට තේරුමක් දෙනවා. ගබඳ සංඡාවක් කියලා තවත්වන්නේ තැහැ. සින්දුවක් නම් වවනත් මතක්වෙලා හිතෙනුත් කියන්න පුළුවන්. ඔය සින්දුව කළින් අහලා තොත්තූණා නම් ඕක වෙන්නේ තැහැ. ඒ කියන්නේ පෙර පුරුද්දක් තියෙන්න ඕනෑ. අපි හැම ආයතනයෙන්ම ඔය දේ කරනවා. මෙතනදී අපි කන උදාහරණයට ගත්තා. අපේ අවධානය යොමු වෙන්න පුළුවන් මේ ආයතන හයෙන් එකකට විතරයි. හිත අරමුණු ගන්නේ ආයතන හය හරහා. ඇස් වහගෙන ඉන්න කොට කතෙන්, නාසයෙන්, දිවෙන්, කයෙන්, මතසෙන් - ඔය පහ. හෝලේන්නේ තැතුව ඉන්නවා කියන්නේ කයත් සැහෙන්න සංවර වෙලා. කයේ දැනීම් අඩුවෙලා නම් ඒකත් දියුණුවක්. ලෝකයට අයිති දේවල් ඔලුවට දාගෙන ඒවායින් තමයි අපේ හිත වෙනස් කරන්නේ. අපි ලෝකයක් හදාගෙන. බයයි, සැකයි තමයි අපව දුකට පත්කරන්නේ.

ප්‍රඟාව වඩනවා කියන්නේ හිත වැඩ කරන හැලි හඳුනා ගැනීම. හිතේ ස්වභාවය තේරුම් ගන්න. ඒකේ ගැමුරු කොටස තමයි ආයතන - ඇහෙන් දකින කොට ඇහැට අරන් දෙන්න පුළුවන් වර්ණ සටහනක් විතරයි. වර්ණ සංඡාවක් අරන් දෙන එක විතරමයි ඇහැට කරන්න පුළුවන්. ඇහේ කාවයෙන් ප්‍රතිච්මිබයක් හැදෙනවා. රට වඩා කිසිම දෙයක් ඇහැට කරන්න බැහැ. හරියට කණ්නාචියක් තිබුනොත් ප්‍රතිච්මිබයක් හදනවා වගේ. රට වඩා කිසිම දෙයක් කණ්නාචියට කරන්න බැහැ. ඉදිරියට ආවේ හොඳ එකක්ද, තරකද, කැතුද, සතෙකක්ද, ගහක්ද කියලා කිසිම දෙයක් කණ්නාචිය දන්නේ තැහැ. එයාට පුළුවන්

වර්ණ වලට අදාළ ප්‍රතිඵිම්බය සකස් කරන එක විතරයි. අපේ ඇහැටත් කරන්න පුළුවන් ඔව්වරයි. එමියේ තියෙන දෙයක් රස්නෙද, සීතලද කියලා වත් ඇහැට දූනගන්න බැහැ. ඒකේ සටහනක් හදාලා දෙනවා ඇරෙන්න රට වඩා කිසිම දෙයක් ඇහැට කරන්න බැහැ. ඇහෙ ඇතිවෙන්නේ වකු වික්ද්‍යාණය. වකු වික්ද්‍යාණයට වර්ණ සටහන දූනගැනීමේ හැකියාව තියෙනවා. ඉතුරු වික කරන්නේ අපේ හිත.

දකින දේවල් හඳුන ගන්නවා, නැත්නම් දූනගන්නවා කියන එක කරන්නේ හිත, මනස. ඇහෙන ගබායට තේරුම් දෙන්නේ කන නෙවෙයි. කනට පුළුවන් ගබා සටහන අරන් දෙන එක විතරයි. ඒ ගබාය අනිත් ගබා වලින් වෙන් කරලා දෙන එක විතරයි කනට කරන්න පුළුවන්. තව විදියකට කිවිවාත් ගබා සංයුවක් අරන් දෙන එක විතරයි. ගබා සංයුවට පුළුවන් ගබා වෙන් කරගන්න. ඒකට උදව් වෙන හිත තමයි ඒ සමගම ඇතිවෙන වික්ද්‍යාණය. හඳුනගන්න එක නෙවෙයි. ගන්න සටහන අනෙක් ඒවායින් වෙන් කරගැනීමේ හැකියාව. කනට පුළුවන් එක එක ජාතියේ ගබා සංයු ගන්න. නමුත් කනට බැහැ රුප සංයු ගන්න. රුප සංයු (වර්ණ සංයු) ගන්න පුළුවන් ඇහැට විතරයි. ඇහැට බැහැ ගබා සංයු ගන්න. වික්ද්‍යාණය කියන්නේ දූනගන්න ස්වභාවය. සංයුව දූනගන්නේ වික්ද්‍යාණයෙන්. දූන ගන්නේ මොනවාද කියන කොට එක එක ජාති වෙන්න පුළුවන්. ස්පර්ශය වෙන්න පුළුවන්, රුපය, වේදනාව වෙන්න පුළුවන්. ඒ දූන ගන්න දේවල්. දූනගන්න ස්වභාවය කියන්නේ වික්ද්‍යාණය.

මූලික ඇහැ නිසා දූනගන්න ස්වභාවය රුප සංයුවක්. ඒකට අදාළ වර්ණ සටහන. එම සංයුව මොකක්ද කියලා හඳුන ගන්න එක වෙනම වැඩක්. ඒකට මනස ක්‍රියාත්මක වෙන්න ඕනෑම්. මනය ධම්මයි කියන දෙක ක්‍රියාත්මක වෙලා රට වඩා වැඩි වැඩ විකක් එතනදී කරනවා. වකු වික්ද්‍යාණයෙන් කරන්නේම ඇහැයි රුපයයි වෙන් කරලා දෙන එක විතරමයි. ඇහැට අරමුණු වෙන ගබා සටහනක් තියෙනවා. ඒ දෙය තමයි වකු වික්ද්‍යාණය හරි සෝත වික්ද්‍යාණය හරි කරන්නේ. ඇහැයි රුපයකයි තියෙනවා. කනයි ගබායකයි තියෙනවා. නාසයයි ගඟ සුවඳකුයි තියෙනවා. ඒකට සාණ වික්ද්‍යාණය කියනවා. ද්වයි රසකුයි තියෙනවා කියලා කියන්නේ ද්ව නිසා ඇතිවෙන වික්ද්‍යාණය ජ්වභා

විස්කුණාණය. කයයි ස්ථරීය වෙන දෙයකුයි තියෙනවා. මොකක්ද කියලා දන්නේ නැහැ. ඒ පවතින්නේ කාය විස්කුණාණය. ඒ ආයතනයේ ක්‍රියාකාරීත්වයට විතරයි ඒ විස්කුණාණය. එතනින් එහාට යන්න තව හිතක් හඳුන්න ඕනෑම. මේ ගත්ත දෙයයි, පෙර අත්දුකීම විකයි එකතු කරලා අප්‍රත් හිතක් හඳුනවා. එතකොට මනස වැඩ කරනවා. මතෙක විස්කුණාණය. මේ ආයතනයෙන් අරන් දුන්න සංයුවට අදාළ විකයි, පෙර ඇසුරයි, තමන්ගේ අදහස් විකයි සේරම දාලා අප්‍රත්තෙන් හඳුනවා. නිෂ්පාදනය කරනවා. එතකොට මනායතනය වැඩ කරනවා.

ආයතනයක් කියන්නේම මොනවා හරි දෙයක් කරනවා. වක්‍රායතනය කියන කොට මොනවදේ ඇහෙන් දකින්න දෙයක් තියෙනවා කියන අදහස දෙනවා. ආයතනය වැඩ කරනවා. කන වැඩ කියන්නේ, සෝතායතනය හටගෙන කියන්නේ කනයි ගබ්දයකුයි තියෙනවා. ඒ බව විස්කුණාණයෙන් දැනගන්නවා. එස්සය කියන්නේත් මේකට. සෝත සම්ථස්සය. ආයතනයක් බවට පත්වෙන්නේ ඔය තුන එකතු වෙනකොට. ඒ කියන්නේ එස්සයක්. විස්කුණාණය දුන්නා කියන්නේම සම්ථස්සය ඇතිවුනා. ඒ ඇතිවීමමයි එස්සය, මොකද ඒ ජාති තුන එකට හටගන්නේ. ඇහැයි, රුපයයි, වකු විස්කුණාණයයි එක මොහොතේ හටගන්නේ. කනයි, ගබ්දයයි, සෝත විස්කුණාණයයි එක මොහොතේ හටගන්නේ. ඒ මොහොතට තමයි අපි එස්සය කියලා කියන්නේ. ඒ බව දැනුම දෙන සිතුවිල්ල තැන්නම වෙතසිකයට එස්සය කියනවා. මේ තුන හටගත්තා කියලා දැනුම දෙන ගතියක් තියෙනවා. ඒකට දෙන නම තමයි එස්ස සිතුවිල්ල. එස්ස වෙතසිකය කියනවා. සිතත් එක්ක ඇතිවෙන ගති ටිකක් තියෙනවා. අපිට රිදෙනවා කියලා දැනෙන්නේ, ඒක දැනගන්න හිතත් එක්ක එන එක ගතියක් තමයි මෙක දුක් වේදිනාවක් කියන එක. අකමැති දැනෙන ගතිය. තැන්නම සුළග වැදෙන කොට දැනෙන සනීප ගතිය. ඒ දැනගන්න ගතිය සැප වේදිනාවක්. ඒ වේදිනාවට කියන්නේ වෙතසිකයක් කියලා. මේ වගේ ජාති 3ක් එකතුවුනා කියලා දැනුම දෙන්නේ එස්සය. ඒවාට වෙතසිකය කියලා කියන්නේ. එස්ස, වේදිනා, සංයු, වේතනා. මෙවා තියෙන්නේ එක හිතක. සිතත් එක්ක ඇතිවෙන එක එක ස්වභාවයන්, හිතට දැනුම දෙන ගති වගේ තමයි ඔය වෙතසික කියන ඒවා. සිතක් හටගන්න කොට ඒ හිතේ තියෙන එක එක ස්වභාවයන් විකක්.

බල්බි එකක් පත්තු වෙනකාට ඒකේ තියෙන ස්වභාව විකක් තියෙනවා. එක්තරා වර්ණයක්, ආලෝකයක්, රස්තේ ගතියක්, හැඩයක්. ඔය ඔක්කොම අපි ඒක දකිනවාත් එකක තියෙන ස්වභාව විකක්. මික නැත්ත්ම ඒ ස්වභාව ගැන කථා කරන්න බැහැ. හිත බල්බි එක කියලා ගත්තොත්, හිත හටගන්න කොටම ඒකේ තියෙන ගති විකක් තියෙනවා. ඒ ගති වික තමයි වෙතසික කියන්නේ. නාම කියන්නේ ඒවා. නොයෙක් වෙතසික තියෙනවා. ඒවා හිතේමයි තියෙන්නේ. හිතට පස්සේ ඇතිවෙන ඒවා නොවයි. හිතත් එක්කම හටගන්න ධර්මතාවන්. ඒවාට කියන්නේ නාම ධර්ම කියලා. අහිඛර්මයේදී කියන්නේ වෙතසික කියන වචනය. සිතයි, වෙතසිකයි. ඒ ගති වලින් තමයි හිත දූනගන්නේ. හිත කියන්නේ දූනගන්න ස්වභාවය හැබැයි දූනගන්නේ මොනවාද කියන එක නාම ධර්මයක්. මොන වගේ දූනුවත් වීමක්ද කියන එක.

මය වචන නැතුව නිකන් ගත්තොත් - ගබා ඇහෙන කොට සින්දුවක්, බල්ලෙක් කියලා දූනගත්තා. ගබායක් ඇහුනේ දූනගත්තේ බල්ලෙක් බුරනවා කියලා. ඒකෙන් තේරුම් ගන්න ඇසීමකුයි, දූනගත්තීමකුයි වැඩ දෙකක් වුනා. ඇසීමෙන් පටන් ගත්තා දෙවනුව ඒ ගැන දූනගත්තා. ඇසීම විතරයි කනට කරන්න පුළුවන්. දූනගත්තීම කරන්නේ හිතෙන්. එතකාට තේරුම් ගන්න ඕනෑම ආයතනයකින් මය කියා දෙක සිද්ධ වෙනවා. ආයතනයෙන් අරන් දෙන සංඳුවක් තියෙනවා. ර්ලැගට හිතෙන් දූනගන්න ස්වභාවයක් තියෙනවා. සංස්කරණයක්. ඒ දූනගන්න මට්ටම සංස්කරණයක්. එකට අපේ පෙර අන්දුකීම වික දානවා. සකස් කරන්නේ මොනවා හරි ලෝකයට අයිති දෙයක්. ගබාය ඇහුනාට බල්ලෙක් කියලා දූනගන්නේ ලෝකයට අයිති බාහිර දෙයක් ගැන. නුවණීන් බැපුවේ නැත්ත්ම බල්ලා ඉන්නේ එමියේ. අපේ පුරුද්ද, නැත්ත්ම ලෝකයට අයිති දක්ම කියන්නේ බාහිර දෙයක් අපි දූන දූනගත්තේ කියන එක. ගබා සංඳුව අරන් දුන්නේ කන, ඒක බල්ලෙක්, වාහනයක් කියලා කිවිවේ හිත. ඒ කියපු දෙය බාහිරයේ තියෙනවා කියලා තමයි අපි විශ්වාස කරන්නේ. ලෝකයට අයිති දෙයක් දූනගත්තේ. ලෝකයට අයිති දේ එමියේ තියෙන්නේ. ඒ එමියේ තියෙනවා කියලා විශ්වාස කිරීමක් තියෙන්නේ. ඒ විශ්වාස කරන දෙය අපට ඇත්ත වෙලා. බල්ලෙක් ඉන්නවා කියන එක අපට ඇත්ත. ධර්මයට දාන්නේ නැතුව ලෝකයේ මට්ටමෙන් ගත්තොත් ප්‍රත්‍යාස්‍යයි. ඒකේ කිසිම සැකයක් නැහැ.

අර බිරුවේ බල්ලෙක්මයි. ඒ බල්ලා ගැන හොඳට විස්තර කරන්න පූජාවන්. ප්‍රත්‍යාශය කියන්නේ අපි දැඩිව විශ්වාස කරනවා. ඒක් බැසගෙන ඉවරයි. උපාදාන කරලා ඉවරයි. බල්ලා කිවිවහම මේ ජාතිය, උගාට පියඹන්න බැහැ කියන එක ඉපුණ බල්ලාගේ තියෙනවා කියලා හිතන ලක්ෂණයක්. උගා ගැන විස්තර සේරම දන්නවා. දැඩිව විශ්වාස කරනවා. ඒවා ලෝකයට අයිති දැජීරි බව දන්නේ නැහැ.

බලන්න ඒ ලෝකයට අයිති දෙයක් ගැන දැනගැනීම තව විස්තර ගොඩක් එක්ක අපි දැනගෙන තියෙන්නේ. අපට නිකමටවත් හිතෙන්නේ නැහැ මේ වික අපි හිතෙන් හදුපු දේවල් කියලා. ඇහුනේ ගබාධයක් විතරයි. ඉතුරු විස්තර වික මක්කෝම කිවිවේ හිත. හිත ඇතුළේ වුන සංස්කරණයක්. නමුත් අපි මේ වුනු දෙය, සත්‍ය ස්වභාවය දන්නේ නැහැ. අපි හිතන්නේ එලියේ ඉන්න බල්ලෙක් ගැන දැනුවත් වුනා කියලා. ලෝකයට අයිති දක්ම කියන්නේ ඒකට. ගබාධයක් ඇතිලා හිතෙන්ම මේ රික හැඳුවා කියලා තෙවෙයි අපි දන්නේ. ලෝකයට අයිති දෙයක් භාරගත්තා. එක දැඩිව භාරගෙන. ඒ දෙයට දෙන තමක් තමයි රුපය කියන එක. ලෝකයට අයිති රුපයක් ගැන දැනුවත් වුනා. ඕනෑම නම් කියන්න පූජාවන් ඒ රුපය සතර මහා ධාතුවෙන් හැඳිලා කියලා. පයිවි, ආපෝ, තේපෝ, වායෝ වලින් හැඳුනු, පත තියෙන බල්ලෙක්. හිතේ හැඳුනේ හිතක් විතරයි. හිතේ හැඳුනේ රුපයක් තෙවෙයි. සිතුවිල්ලක් විතරයි. දැනගත්තා කිවිවාට තවත් හිතක් හැඳුනා විතරයි. ඒ වුනාට අපි විශ්වාස කරන්නේ ලෝකයට අයිති බාහිර දෙයක්. ඒ බල්ලා ගැන අපි තීරණ ගොඩක් අරගෙන තියෙනවා. බුරන වෙළාවේ හිතෙනවා අරෙහෙ බල්ලෙක් ඉන්නවා කියලා. ඒකට කියනවා වර්තමාන බල්ලා කියලා. වර්තමාන මොහොතේදී බල්ලෙක් ඉන්නවා. ඔය ගබාධය ඇතැහෙන්න මොහොතකට කළිනුත් උගා එතන හිටියා - අතිත බල්ලා. උගාට ගලක් ගහලා එලුවන්න ඕනෑම කියලා හිතුවාත් අනාගතයෙත් උගා ඉන්නවා. එලියට හිහින් බලන්න ඕනෑම ඉන්නවාද කියලා. එතකොට බලන්නේ අනාගතයේ. මේ බල්ලා අතිතයෙත් හිටියා, දැනුත් ඉන්නවා, අනාගතයෙත් ඉන්නවා. බල්ලාට පැවැත්මකුත් දිලා. වර්තමානය කියන්නේ ස්කෘණයක් තේ, ඒ වෙලෙම ඇති වෙළා නැති වුනා. නමුත් එහෙම බල්ලෙක් තෙවෙයි හිටියේ. උගා ඉන්න බල්ලෙක්. දන් බල්ලා කියන අදහස හිතේ තේ හටගත්තේ. කනෙන් ගබා සංඡාව ගත්තා, ජ්වලපස්සේ හිතෙන් තව හිතක් හැඳුවා ඕය ගබාධය බල්ලෙක්ගේ කියලා.

රේඛයට ඒ බල්ලා එලියේ ඉන්නවා කියලා දැනගත්තා. මය වික හිතෙන් කරපු දේවල්. හිතෙන් කරපු දේවල් කියන්නේ හිනයක් දැක්කා වගෙයි. ඒ වූනාට අපි විශ්වාස කරන්නේ සාමාන්‍ය ජීවිතයේදී එලියේ තියෙන ඇත්ත රුපයක්, ඇත්ත බල්ලෙක්ව දැනගත්තා කියලා. ඒ ඇත්ත බල්ලා කියන කොට අපි ඩිකට තව අදහස් රිකක් දෙනවා. උණ මිට කළිනුත් හිටියා, දැනුත් ඉන්නවා, ඉස්සරහටත් ඉන්නවා. උණ මැරෙන කල් ඉන්නවා. බල්ලා බිහි වුනේ බලු අම්මාගේ මධු කුසෙන්. එදා ඉදන් මැරෙන කල් ඉදියි. අපි ඒ බල්ලාට හාර ගත්තේ එහෙම විශ්වාසයක් එක්කයි. හිතේ මේ ක්ෂණයේදී ඇතිවෙලා නැතිවුන බල්ලෙක් කියලා දැක්කේ නැහැ. බල්ලාට පැවැත්මක් දුන්නා. ඒ පැවැත්මක් දීපු බල්ලා කවදා හරි අතිතයේ ඉපදිලා තියෙනවා. බලු පැටියෙක්. රටපස්සේ ලොකු වෙලා මය ගණනට ඇවිල්ලා, වයසට ගිහිල්ලා කවදා හරි මැරෙනවා. බල්ලා ගැන හිතන්න පුළුවන්.

එතකොට අතිත බල්ලෙක් ගැන කරා කරන්නත් පුළුවන්, වර්තමාන, අනාගත බල්ලෙක් ගැන කරා කරන්නත් පුළුවන්. ඕවාට කියනවා අතිත රුප, වර්තමාන රුප, අනාගත රුප. රුප ජාති 3ක්. එහෙම තැක්නම් බල්ලා ඉන්න තැන - ලග හෝ දුර ඉන්න බල්ලෙක්. ඒ රුපය දුරද ලගද කියලා බෙදන්න පුළුවන්. තවත් එක එක විදියට වර්ග කරන්න පුළුවන්. මේ රුපය එකාලාස් ආකාරයකට දැනගන්න පුළුවන්. හින රුප, ප්‍රතිත රුප - අපි කුමති හෝ අකමැති, සියුම් රුප, ගොරෝසු රුප (සැනු), අප්කිත්ත, බහිදේද (බාහිර). මේ වගේ මේ එකාලහෙන් ඕනෑ එකක් විදියට අපට හිතන්න පුළුවන්කම තියෙනවා අපේ රුපය කොයි එකට අදාළද කියලා දැනගන්න. ඕවාට දාන්න පුළුවන් එලියේ තියෙනවා කියලා විශ්වාස කරන, ලෝකයට අයිති රුපයක්. හිතේ ඇතිවුනු හිතක් නම් ඕවාට දාන්න බැහැ. හිනයක් වගේ. එතකොට උණ ඇත්ත බල්ලෙක් කරලා ලෝකයට අයිති කරන්න යන්නේ නැහැ. නමුත් අපි ලෝකය හාර ගන්න කොට ඇත්ත බල්ලෙක් කරලා ඉවරයි. දැනුත් ඇත්තටම හිනයක් දැක්කා වගේ තමයි ඇත්ත තත්වය බැලුවාත්. ගබ්දය ඇහුනා, අප බල්ලෙක් ගැන හිතුවා. දැක්කේ නැහැ. දකින්න ඕනෑ මායාවකට අහුවුනා කියලා.

දුන් තැවතත් වතුරට එබෙන බල්ලාගේ උපමාව මතක් කරගන්න. බල්ලෙක් වතුරට එබෙන කොට තව බල්ලෙක් ඉන්නවා කියලා

හිතෙනවා. ඒ බල්ලාට වතුරේ ඉන්නේ ඇත්ත බල්ලෙක් කියලා හිතෙනවා. දැන් බල්ලාගේ මානසිකත්වයෙන් බැඳුවොත් බාහිර රුපයක්. ඒ බල්ලාට පොඩී කාලයක් ගැන, වයසට ශිහිල්ලා මැරෙන බල්ලෙක් කියලා පෙර පෙන්නපු එකොලොස් ආකාරයටම දාන්ත පුළුවන්. උගේ මානසිකත්වයෙන් ලෝකයට අයිති බල්ලෙක් කියලා දැඩිව විශ්වාස කරනවා. අපට පෙනෙනවා උග් හිතන්නේ මනසින් හදුපු බල්ලෙක් ගැන රචිතලා කියලා. වතුරට එකිලා බුරන්නේ වතුරේ ඉන්න බල්ලත් එක්ක කරහින්. ඒ බල්ලා ගැන හිතන්ත පුළුවන්, කරා කරන්ත පුළුවන්, ක්‍රියා කරන්ත පුළුවන්. සිත, කය, වචනයෙන් වැඩි කරන්ත පුළුවන්. ඕවාට අපි කරම කියනවා. තරහින් යමක් කලා නම් ඒවා පවි. අනුකම්පාවෙන් යමක් කලා නම් පින්. ඒ බල්ලාට අරමුණු කරගෙන හිත එකග කරලා සමාධියක්, ද්‍රානයක් වැඩුවොත් කරන කරම වලට වෙනස් නමක් දෙනවා. ඒවාට ප්‍රතිඵල ලැබෙන්නේ කාම ලෝක වල නෙවෙයි. බුහුම ලෝක වල. පින් පවි පලදෙන්නේ කාම ලෝක වල. ද්‍රාන වැඩුවහම එතනින් එහාට ගිය මට්ටමක්.

කම් කියන්නේ සංඛාර. සංඛාර වර්ග 3ක් තියෙනවා. පුකුණුහිසංඛාර, අපුකුණුහිසංඛාර, ආනෙකුණුහිසංඛාර. මවාගෙන දැඩිව විශ්වාස කළාත් ඇත්තටම තියෙනවා කියලා ඒක අල්ලගෙන කරම කරන්ත පුළුවන්. ලෝකයට අයිතිය කියලා විශ්වාස කිරීමක් තියෙනවා. මේක හිතෙන් හදාගත්ත දෙයක් කියලා දන්නේ නැහැ. අපිත් ගබාධය ඇසීම තිසා එමියේ ඉන්න බල්ලා හිතෙන් හදාගත්ත බල්ලෙක් කියලා දන්නේ නැහැ. අපි පුරුද්දට දැඩිව විශ්වාස කරනවා ලෝකයට අයිති දැක්මෙන්. ලෝකය ඉක්මවා යන්න නම් ලෝකයට අයිති විදිය පිළිගන්නේ නැතුව නුවණීන් හිතන්න ඕනෑ. බල්ලා වතුරට එකිලා බුර බුරා ඉන්නේ ලෝකයට අයිති දැක්මෙන්. පෙනෙන දෙය තියෙනවාමයි කියන දාෂ්ටියට අභුවෙලා. අපි නුවණීන් බලනවා කියන්නේ ඒ දාෂ්ටියට වැටෙන්නේ නැතුව ඇසා තිසා පෙනෙන ස්වභාවයක් තියෙනවා. ඇහෙන් හදලා දෙන වර්ණ සටහන. ඇහෙන් වර්ණ සංඡාවක් අරන් දෙන ස්වභාවයක් තියෙනවා. ඕක තමයි පෙනෙනවා කියන්නේ. පෙනෙන දෙයට අනුව දානගත්ත කොට හිතනවා. බල්ලෙක් කියලා දානගත්තනවා. එතකොට ඒක හිතෙන් කරන ක්‍රියාවක්. හිත ඇතුළේ වෙන ක්‍රියාවක්. ඔහාම පෙනෙන්නේ බල්ලෙක් කියලා හිතනවා. රේලගට ඒ බල්ලා එමියේ ඉන්නවා කියලා හිතන්නේ දාෂ්ටියකින්. හිතෙන්

දැනගත්තා, දැනගත්ත දෙය එළියේ තියෙනවා කියලා හිතනවා. විශ්වාස කරනවා. ඒක ලෝකට අයිති, මාරයාට අයිති දාෂේරියක් බව දැන්නේ නැ.

ඉඩය නිසා හිත දැනගත්තා. හිත දැනගත්තා කියන්නේ හිතෙන් හඳුපු දෙයක්. එළියේ ඉත්ත කෙනෙක් නොවේයි. නමුත් අපි විශ්වාස කරන්න පුරුෂ වෙලා තියෙනවා ඔය දැනගත්තේ එළියේ තියෙන රුපයක් කියලා. කෙනෙන් ඉඩයක් ඇසුනු ගමන්ම අපි ඒක බාහිර රුපයක් කරනවා. ඇහෙන් මොකක් හරි පෙනුනු ගමන්ම ඒක බාහිර රුපයක් කරනවා. ගද සුවදක් දැනුනු ගමන්ම, රසක් දැනුනු ගමන්ම බාහිර රුපයක් සම්බන්ධ කරනවා. පැණි රස තියෙන්නේ කේක් වල කියලා කේක් වලට සම්බන්ධ කරනවා. කේක් කැල්ලේ තමයි මේ රස තියෙන්නේ කියලා හිතනවා. කෙලත් එක්ක මිගු වුනු තලපය දීවේ ගැවුනු එකයි රස දැනෙන්නේ. ඒ වුනාට අපි විශ්වාස කරන්නේ රස තියෙන්නේ කේක් කැල්ලේ කියලා. ඇත්තටම දැනුනු ස්වභාවය ඒක නොවේයි. මේ මූලාව දැකින්න ඕනෑම්. අපේ හිත අපව රවවිටලා තියෙන හැරී දැකින්න. ආපහු කේක් කැල්ලක් දැකින විට දීවේ ගැවෙන්නත් කළින් රස විද්‍යා ඉවරයි. කේක් එළියේ තියෙන කොට රස දැනෙන්න පුළුවන්ද? බැඩි තියෙන කොට රස දැනෙනවාද?

මේ රවටිල්ල දැකින්න හොඳ උපමා තියෙනවා. බල්ලෙක් මස් කටු කන්නේ ලේ රසට කැමති නිසා. මස් කට්ටෙ ලේ නැහැ. හපන කොට කට තුවාල වෙලා කටින්ම ලේ එනවා. නමුත් බල්ලා හිතන්නේ මස් කට්ටෙ තියෙන ලේ වල රස එනවා කියලා. ඉතින් ඒ රස ගන්න තවත් හපනවා, ඒ වගේම තව මස් කටු වලට ආසා කරනවා. තව උපමාවක් තමයි අන්දර අතු කන අලියේ. අන්දර කටු කට්ටෙ ඇතිලා අලියාට අමුතු රසක් දැනෙනවා. අලියා හිතන්නේ මේ රස තියෙන්නේ අන්දර අතු වල කියලා තව තවත් අතු කඩාගෙන කනවා. නුවණීන හොයලා බැලුවාත් පෙනෙනවා අපිත් කරන්නේ ඕකමයි කියලා. ඇහෙන්, කෙනෙන් ගත්ත අරමුණු පිළුපස දුවන්නේ හිතෙන් හදාගත්ත ස්වභාවයක්. එළියේ තියෙනවා කියලා විශ්වාස කරලා ඒක ලබා ගන්න තණ්ඩාවෙන් ඒක පස්සේන් පන්නනවා. ඒ තමයි කාම තණ්ඩාව. බාහිර දේවල් වල තමයි රස තියෙන්නේ කියලා හිතනවා. නමුත් ඇත්තටම රසය තියෙන්නේ ඒවායේ නොවේයි. එස්සය නිසා හදා දෙන හිත් වල තමයි ඇලීම ගැවීම තියෙන්නේ. ඕක රිකක් හිතන්න ඕනෑම දෙයක්.

මෙක සම්මත ලෝකයේ විදියට හිතලා බැහැ. නුවණීන් හිතන කොට සම්මත ලෝකයෙන් එහා හිය මට්ටමකින් දැකින්න පූජාවන් වෙන්න ඕනෑම ඕනෑම ලෝකයෙන්තර දැක්මක් - ලෝකය ඉක්මවා යන දැක්මකින් විමසන්න ඕනෑම. ඒ විමසන එකට තමයි විද්‍රෝහනය කරනවා කියන්නේ. සාමාන්‍ය අය දැකින විදිය නොවයි, රිකක් විශේෂ විදියකට දැකින්න වෙනවා මේ සිද්ධ වෙන්නේ මොකක්ද කියලා. විශේෂ දැක්මක් ඇති කරගන්න ඕනෑම. ඒක ඇති කරගන්න ඔහාම හිතලා බලන එක උදව් වෙනවා. ඇත්තටම ගබායක් ඇපුනහම හිතෙන් ඒක ගැන වේතනා විකක්, අදහස් රිකක් ආවා. ඒ නිසා සංස්කරණයක් කලා. බල්ලාව හිත ඇතුළේ සංස්කරණය කලේ අපි. ඒකට උදව් වුනා ආපු ගබා සංයු. ගබා සංයුවයි රෝ කළින් අපේ පෙර අත්දැකීම් රිකයි දාලා අපුත් බල්ලෙක් හැඳවා. උච්ච එලියෙන් තියලා ලෝකයට අයිති කලා. හරියට අර වතුරට එමුණු බල්ලා වතුරේ බල්ලෙක් ඉන්නවා කියලා විශ්වාස කලා වගේමයි. ඇහෙන් රුප සංයුවක් අරගෙන ඔහාම පෙනෙන්නේ බල්ලෙක්මයි, ඒ බල්ලා එලියේ ඉන්න නිසා තමයි ඔහාම පෙනෙන්නේ කියලා හිතපු නිසා තමයි වතුරට එවිලා බුරන්න වුනේ. අපිත් ඔය රිකම කරනවා දන්නේ නැති වුනාට. ඒක තමයි ලෝකයට අයිති දැක්ම කියන්නේ. අපි ලෝකය ඉක්මවා යන දැක්මකට එන්න ඕනෑම. බල්ලා නුවණීන් දැක්කාත් වතුරට එවිලා බුරන්නේ නැහැ. රුවවුන නිසා තමයි වතුරට එවිලා බුරන්නේ. අපිටත් ඕක තමයි වෙලා තියෙන්නේ. අපි ලෝකය සමග ඇලෙනවා හෝ ගැවෙනවා. අපි දන්නේ නැහැ මෙක හිතෙන් හදා ගත්ත ලෝකයක් කියලා. මතසින් අපව රවවිටලා හදුන ලෝකයක් කියලා අපි දන්නේ නැහැ.

අන්ත දෙකයි මැයිම් පිළිවෙතයි සඳහන් වන තවත් වැදගත් සූත්‍රයක් තමයි ක්විවායනගාත්ත සූත්‍රය. එහිදින් බුදුරජාණන් වහන්සේ සම්මාදිවිධිය ඇති කර ගැනීම සඳහා අත්හල යුතු අන්ත දෙකක් පෙන්නුම් කරනවා. සියල්ල ඇති සහ සියල්ල නැතු යන අන්ත දෙක. මෙම අන්ත දෙකටම තොපැලීණ තථාගතයන් වහන්සේ මධ්‍යම මගකින් ධමිය දේශනා කරනවා.

“සබඩා අනුමත බො කව්චායන අයමෙකා අනෙකා සබඩා නත්තීන් අය දුන්තියා අනෙකා එතෙ තේ උහා අනෙකා අනුපාගමම මජ්ඡින තථාගතා ධම්මං දෙසෙති”.

භූත දෙනෙක් නොබලන බාහිය සූත්‍රයේ අග කොටස තේරුම් ගැනීමටත් මෙම අන්ත දෙකත් මැදත් දැන ගැනීම වැදගත් වේ. දැකීම, ඇසිම, දැනීම, දැනගැනීම එපමණක් නම්, එනම් ඒ හේතුවෙන් දෙයක් පනවන්නේ තැත්තම ඇතිවන දැකම ගැන මෙහි විස්තර වේ. “එවිට බාහිය ඔබ එයින් නොවන්නේය. එහිත් නොවන්නේය. එවිට බාහිය ඔබ එහිත් නැත. මෙහිත් නැත. මේ දෙක අතරෙත් නැත. මෙයම දුකෙහි කෙළවරයි.” තතා කුං බාහිය න තතන, යතා කුං බාහිය න තතන, තතා කුං බාහිය න තතා, යතා කුං බාහිය න තතා, තතා කුං බාහිය නෙව ඉඩ න පුරු න උජය අනුරෙන එසාව අනෙකා දුක්ක්‍යයා.

එමනිසා ධමිය සේවීමේදී නැත යන අන්තයට නොවැටීමටත් පරෙස්සම් විය යුතුයි. ලෝකයේ භට ගැනීමත්, නිරෝධයත් පරේවිට සමුප්පාදය තුළින් දැකීමෙන් මෙය අවබෝධ කළ හැකියි. මේක අපි තැවත අවස්ථාවකදී විස්තර ඇතුව කරමු.

ඉතින් බුදුරජාණන් වහන්සේ පෙන්වනවා තමන් තුළින් ලෝකය දැකින්න කියලා. ලෝකය තියෙන්නේ තමන් තුළයි. ඕක අවබෝධ කරගෙන බලන්න. බාහිර ලෝකයත් එක්ක සම්බන්ධය තමයි ලෝකයට අයිති දැක්ම කියන්නේ. ලෝකේත්තර දැක්ම වෙනකාට ලෝකය හදලා තියෙන්නේ තමන් තුළිනුයි කියලා අවබෝධ වෙනවා. ඔය අවබෝධය ගන්න ඒ ගැන හොඳට හිතන්න, බලන්න, විමසන්න ඕනෑම. ඔය විදියේ දෙයක් තමයි අවබෝධ කරගන්න තියෙන්නේ. ඒ සඳහා තමයි අපි විත්ත සමාධියක් සහ සතියක් හදාගන්නේ. සමාධියයි සතියයි එක්ක ප්‍රඥාව වඩන්න. ලෝකට අයිති දාශ්මියේදී හිත ඇතුළේ දේවල් ගොඩ ගෙහෙන ඒවා එලියේ වෙනවා කියලා හිතනවා. හිතෙන් හදන ලෝකයක් කියලා දැකින්න. එහෙම දැකින කොට බාහිර ලෝකයෙන් මිදෙනවා. අපි හින දැකලා බොරුවට කැශහනවා වගේ, තියෙනවා කියලා හිතන ලෝකයෙන් මිදෙනවා. හිනය හිනයක් විදියට අවබෝධ කරගන්න. හිතෙන් හදපු ලෝකය හිතෙන් හදපු ලෝකයක් කියලා අවබෝධ කරගන්නවා. එතකාට ඒ ගැන සැලෙන්නේ නැහැ. ලෝකයේ වෙන දේවල් විඩින් සැලෙන්නේ නැති මට්ටමකට හිත දියුණු කරගන්න පුළුවන් ලෝකය ඉක්මවා යනකාට. මේක තමයි ලෝකේත්තර මාර්ගය. එතකාට ලෝකයේ තියෙන ධර්මතා වලට, අවලෝ දහමට අභුවෙන්නේ නැහැ. සති සම්පර්තන්තය අවශ්‍ය වෙන්නේ ඒ සඳහායි. බුදු දහමක් අසා

නුවණීන් විමසීමෙන් (ජානතො පසෝතො) සිහිය (සතිය) පිහිටීමේදී යෙදිය යුතු නුවණ (සම්පූර්ණය), ලෝකෝත්තර සම්මා දිවිධීය ඇති කරගත හැකියි. එවිට වැශ්‍යත්තෙන් ලෝකෝත්තර ආර්ය අෂ්‍යාංගික මාර්ගයයි. එසේ නොමැතිව වඩා සතර සතිපථයානය පුරුව ප්‍රතිපදාවක් පමණයි. නිවන පිණීස පවතින මධ්‍යම ප්‍රතිපදාව නොවේයි.

“සො උහනෙන විදිකුඩ
ම්‍රේකු මනා න ලිපාති
තං ලුළුම් මහා පුරිසොති
සො’ද සිබුනිමවගා”
